

අ. පො. ස. (ලසස් පෙළ)

රසායන විද්‍යාව

12 ගේණීය

සම්පත් පොත

- 07 ඒකකය - කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
- 08 ඒකකය - හයිඩොකාබන හා හේලෝහයිඩොකාබන
- 09 ඒකකය - ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග
- 10 ඒකකය - නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග

විද්‍යා දෙපාර්තමේන්තුව
විද්‍යා හා කාක්ෂණ පීඩිය
ජාතික අධ්‍යාපන ආයතනය
මහරගම
www.nie.lk

රසායන විද්‍යාව

සම්පූර්ණ පොත

12 ග්‍රෑශීය

© ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රථම මුද්‍රණය – 2020

දෙවන මුද්‍රණය

ISBN 978-955-654-880-8

විද්‍යා දෙපාර්තමේන්තුව

විද්‍යා හා තාක්ෂණ පියාය

ජාතික අධ්‍යාපන ආයතනය

ශ්‍රී ලංකාව

ප්‍රකාශනය : ජාතික අධ්‍යාපන ආයතනය

මහරගම

ශ්‍රී ලංකාව

අධ්‍යාපනයේ ජුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් වරින් වර අවස්ථානුකුල පියවර ගනු ලබයි. අදාළ විෂය සඳහා අතිරේක සම්පත් පොත් සකස් කිරීම එවත් පියවරකි.

ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා සංවර්ධන ක්ෂේචායම, ජාතික විශ්වවිද්‍යාලවල විද්‍යාත්මක සහ පාසැල් පද්ධතියේ පළපුරුදු ගුරුවරුන් මගින් අතිරේක සම්පත් පොත් සකස් කර ඇත. 2017 දී ක්‍රියාත්මක කරන ලද අ.පො.ස. (උසස් පෙළ) තව විෂය නිරද්‍යෝගට අනුව මේ අතිරේක සම්පත් පොත් ලියා ඇති නිසා සිසුන්ට අදාළ විෂය කරුණු පිළිබඳ අවබෝධය පූජල් කළ හැකි අතර වඩාත් එලදායි ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට ගුරුවරුන්ට මේ කාති පරිශීලනය කළ හැකි ය.

ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට සහ බාහිර විෂය ක්ෂේත්‍රයේ විද්‍යාත්මකයන්ට ඔබ වෙත මේ තොරතුරු ගෙන ඒම සඳහා ඔවුන්ගේ ගාස්ත්‍රීය දායකත්වය සැපයීම වෙනුවෙන් මාගේ අවංක කාතයුතාව පළ කිරීමට කැමැත්තෙමි.

ආචාර්ය වී.ඒ.අංර්.ජේ. ගුණසේකර

අධ්‍යක්ෂ ජාතික අධ්‍යාපන ආයතනය

මහරගම

අධ්‍යක්ෂවරයාගේ පණිවිඩය

2017 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ආ.පො.ස. (උසස් පෙළ) සඳහා තාර්කිකරණයට ලක් කළ නව විෂයමාලාවක් ක්‍රියාත්මක වේ. ඉන් අදහස් වන්නේ මෙතෙක් පැවති විෂයමාලාව යාවත්කාලීන කිරීමකි. මේ කාර්යයේ දී ආ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව, හෝතික විද්‍යාව හා ජ්‍යවිද්‍යාව යන විෂයවල විෂය සන්ධාරයේත්, විෂය ආකෘතියේත්, විෂයමාලා ද්‍රව්‍යවලුන් යම් යම් සංශෝධන සිදු කළ අතර, එට සමාජීව ඉගෙනුම-ඉගැන්වීමේ ක්‍රමවේදයේත්, ඇගයීම් හා තක්සේරුකරණයේත් යම් යම් වෙනස්වීම් අපේක්ෂා කරන ලදී. විෂයමාලාවේ අඩංගු විෂය කරුණුවල ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරන ලද අතර, ඉගෙනුම-ඉගැන්වීමේ අනුකූලයේ යම් යම් වෙනස්වීම් ද සිදු කරනු ලැබේ ය. පැවති විෂයමාලා ද්‍රව්‍යයක් වූ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය වෙනුවට ගුරු අත්පොතක් හඳුන්වා දෙන ලදී.

උසස් පෙළ විද්‍යා විෂය සඳහා ඉංග්‍රීසි හාජාවෙන් සම්පාදිත, අන්තර්ජාතික වශයෙන් පිළිගත් ගුන්ථ පරිඹිලනය පසුගිය විෂයමාලා ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය විය. එහෙත් විවිධ පෙළපොත් හාවිත කිරීමේ දී පරස්පරවිරෝධ විෂය කරුණු සඳහන් වීමත්, දේශීය විෂයමාලාවේ සීමා අභිජවා ගිය විෂය කරුණු එවායේ ඇතුළත් වීමත් නිසා ගුරුහැවතුන්ට හා සිසුන්ට එම ගුන්ථ පරිහරණය පහසු වූයේ තැකු. මේ ගුන්ථය ඔබ අතට පත් වන්නේ ඒ අවශ්‍යතාව සපුරාලීමට ගන් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ය.

එබැවින් මේ ගුන්ථය මගින් දේශීය විෂයමාලාවේ සීමාවලට යටත්ව සිය මුළුභාජාවෙන් අදාළ විෂය සන්ධාරය පරිහරණය කිරීමට සිසුන්ට අවස්ථාව සලසා ඇති. එමෙන් ම විවිධ ගුන්ථ, අතිරේක පන්ති වැනි මූලාශ්‍රවලින් අවශ්‍යතාව තොරතුරු ලබා ගැනීම වෙනුවට විෂයමාලාව මගින් අපේක්ෂිත තොරතුරු ගුරුහැවතුන්ට හා සිසුන්ට නිවැරදිව ලබා ගැනීමට මේ ගුන්ථය උපකාරි වනු ඇති.

විෂය සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ගුරුහැවතුන් විසින් සම්පාදිත මේ ගුන්ථය ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා කම්ටුවෙන් ද අධ්‍යාපන මණ්ඩලයෙන් ද පාලක සභාවෙන් ද අනුමැතිය ලබා ඔබ අතට පත් වන බැවින් ඉහළ ප්‍රමිතියෙන් යුතු බව නිර්දේශ කළ හැකි ය.

ආචාර්ය ඒ.ඩී. අසේක් ද සිල්වා

අධ්‍යක්ෂ

විද්‍යා දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය

කතුවරුන් ගෙන් සිසුන්ට සටහනක්

මෙම පොත විශේෂයෙන් ලියා ඇත්තේ අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිරද්‍යෝගයේ කාබනික රසායන විද්‍යා ඒකකවල ඇති විෂය කරුණු ආවරණය වන පරිදි ය. විෂය නිරද්‍යෝගයේ හර විෂය කොටස් සමන්විත වී ඇත්තේ තෝරාගත් සංයෝග වර්ගවල ලාක්ෂණික ප්‍රතික්‍රියා මගිනි. නවීන කාබනික රසායන විද්‍යාව පදනම් වී ඇත්තේ සංයෝගයක රසායනික හැසිරීම එහි ව්‍යුහය මගින් පැහැදිලි කර හැකි ය යන මූලික අදහස මත ය. මෙම ගුන්රිය මගින් ආවරණය කරන ලද සියලු ප්‍රතික්‍රියා තාර්කිකකරණය සහ අවබෝධ කිරීම සඳහා සීමිත මූලික සංකල්ප කිහිපයක යොම් අවධාරණය කරනු ලැබේ. යන්ත්‍රණවල සරල විස්තර දී ඇති අතර අවශ්‍ය විටෙක ඒවා පැහැදිලි කර ඇත. විෂය නිරද්‍යෝගයේ සඳහන් ප්‍රතික්‍රියා පමණක් ආවරණය කරන අතර දී ඇති ප්‍රතික්‍රියාවක දී සැදෙන ප්‍රධාන එලය/ එල පමණක් සැලකිල්ලට ගනු ලැබේ. අත්‍යවශ්‍ය විටෙක පමණක් ප්‍රතික්‍රියා තත්ත්ව දෙනු ලැබේ.

කතුවරුන් විසින් මෙම පොත කාබනික රසායන විද්‍යාව තේරුම් ගැනීමට සහ අගය කිරීමට ප්‍රයෝග්‍රහනවත් වේ යැයි බලාපොරොත්තු වන අතර, ඩුදකලා වූ තොරතුරු කට පාඨම්න් මතක තියා ගැනීම අත්හැරීමට ඉවහල් වේ යැයි බලාපොරොත්තු වනු ලැබේ. ඒ අනුව වඩා උසස් මට්ටම්න් කාබනික රසායන විද්‍යාව හැදැරීමට අවශ්‍ය සිසුන්ට එසේ කිරීමට අවශ්‍ය පදනම මෙයින් ලැබෙනු ඇත.

අනුගාසකත්වය
ආචාර්ය එ.එ.ආර්.ජේ. ගුණසේකර
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික අධ්‍යාපන ආයතනය

අධික්ෂණය
ආචාර්ය එ.චී.එ. ද සිල්වා
අධ්‍යක්ෂ, විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය

විෂය නායකත්වය
එම්.එස්. විකුමසිංහ මිය
සහකාර කළීකාචාර්ය, විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය

අභ්‍යන්තර සංස්කරණ මණ්ඩලය
එල්.කේ. වඩුගේ මයා
ජ්‍යෙෂ්ඨ කළීකාචාර්ය, විද්‍යා දෙපාර්තමේන්තුව
ජ්.ජී.පී.එස්. පෙරේරා මිය
සහකාර කළීකාචාර්ය, විද්‍යා දෙපාර්තමේන්තුව
වි. රුජ්දේවන් මයා
සහකාර කළීකාචාර්ය, විද්‍යා දෙපාර්තමේන්තුව

කර්තා මණ්ඩලය

- | | |
|---|--|
| ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එ.එම්. අධ්‍යක්ෂකර | - රසායන විද්‍යා දෙපාර්තමේන්තුව,
ග්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජ්.එම්.කේ.ඩී. ගුණසේකරත් | - රසායන විද්‍යා දෙපාර්තමේන්තුව,
ග්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය ව්‍යෝගීකරණ මණ්ඩලය | - රසායන විද්‍යා දෙපාර්තමේන්තුව,
රැඹුණු විශ්වවිද්‍යාලය |

බාහිර සංස්කරණ මණ්ඩලය

- | | |
|---------------------------------------|--|
| ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.පී. දුරූපීයගල | - රසායන විද්‍යා දෙපාර්තමේන්තුව,
ග්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.චී.පී. ද කොස්තා | - රසායන විද්‍යා දෙපාර්තමේන්තුව,
කොළඹ විශ්වවිද්‍යාලය |
| කේ.ඩී. බන්දුල කුමාර මයා | - නියෝජ්‍ය කොමිෂන්සේ, අධ්‍යාපන ප්‍රකාශන
දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව |
| මුදිතා අත්‍යක්ෂරල මිය | - ගුරු සේවය 1, ප්‍රජාපති බාලිකා විද්‍යාලය, නොරණ |
| දිපිකා නොත්සිංහ මිය | - ගුරු සේවය 1 (විශ්‍රාමික), කාන්තා විද්‍යාලය,
කොළඹ 07 |
| සි.එී.එම්. පෙරේරා මෙණෙවිය | - ගුරු සේවය 1, වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව |
| වි.කේ.බඩි.ඩී. සාලිකා මාධ්‍ය මිය | - ගුරු සේවය 1, මුස්ලිම කාන්තා විද්‍යාලය, කොළඹ 04 |
| එච්.එම්.චී.ඩී. දිපිකා මැණිකේ මිය | - ගුරු සේවය 1, විහාර මහා දේව බාලිකා විද්‍යාලය,
කිරිබත්ගොඩ |

භාෂා සංස්කරණය
ජයන් පියදුසුන් මයා
ප්‍රධාන උප කර්තා - සිංහල
ලේක් හැටුස්, කොළඹ 10

මුල් පිටුව
ආර.ආර.කේ. පතිරණ මිය
ජාතික අධ්‍යාපන ආයතනය

විවිධ සහාය
චෙ. පී. පී. වීරවර්ධන මිය
මංගල වැලිබුදා මයා
රංජීත් දියාවිංග මයා


පටුන

අධ්‍යක්ෂ ජනරාල්‌ගේ පණිවිධිය.....	iii
අධ්‍යක්ෂවරයාගේ පණිවිධිය.....	iv
කතුවරුන් ගෙන් සිසුන්ට සටහනක්	v
විෂයමාලා කම්ටුව	vi
07 ඒකකය - කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප	01-25
1.1 එදීනෙදා ඒවිතයේ කාබනික රසායන විද්‍යාව	02
1.1.1 කාබන්වලට අයික ව්‍යුහමය විවිධත්වයකින් යුත් සංයෝග විගාල සංඛ්‍යාවක් සැදිය හැක්කේ ඇයි? කාබන්වල විශේෂත්වය	
1.2 ක්‍රියාකාරී කාණ්ඩය අනුව කාබනික සංයෝගවල විවිධත්වය	03
1.2.1 විෂම පරමාණු අඩංගු ක්‍රියාකාරී කාණ්ඩ සහිත සංයෝග වර්ග	
1.2.1.1 ඇල්කොහොල	
1.2.1.2 රේතර්	
1.2.1.3 ඇල්චිහයිඩ්	
1.2.1.4 තිටෝන්	
1.2.1.5 ඇල්කිල් හේලයිඩ්	
1.2.1.6 කාබොක්සිලික් අම්ල	
1.2.1.7 අම්ල හේලයිඩ්, එස්ටර හා ඇමයිඩ් (කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න)	
1.2.1.8 ඇමයින	
1.3 කාබනික සංයෝගවල IUPAC නාමකරණය	07
1.3.1 IUPAC නාමකරණය	
1.3.2 ඇල්කේන්න	
1.3.3 ගාබනය වූ දාම සහිත ඇල්කේන්වල නාමකරණය	
1.3.4 ඇල්කින හා ඇල්කයින නාමකරණය	
1.3.5 හයිඩ්බුකාබන නොවන සංයෝගවල IUPAC නාමකරණය	
1.3.6 එක් ක්‍රියාකාරී කාණ්ඩයකට වඩා ඇතුළත් සංයෝගවල IUPAC නාමකරණය	
1.4 සමාවයවිකතාව	21
1.4.1 සටනා (ව්‍යුහ) සමාවයවිකතාව	
1.4.2 ත්‍රිමාණ සමාවයවිකතාව	
08 ඒකකය - හයිඩ්බුකාබන හා සේලෝහයිඩ්බුකාබන	26-53
2.1 ඇලිගැටික හයිඩ්බුකාබනවල ව්‍යුහය, හොඨික ගුණ සහ බන්ධන ස්වභාවය	27
2.1.1 ඇල්කේන්වල ගුණ	
2.1.2 ඇල්කේන්වල ව්‍යුහය	
2.1.3 ඇල්කින හා ඇල්කයිනවල ගුණ	
2.1.4 ඇල්කිනවල ව්‍යුහය	
2.1.5 ඇල්කයිනවල ව්‍යුහය	
2.2 ඇල්කේන, ඇල්කින සහ ඇල්කයිනවල ප්‍රතිකියා	33
2.2.1 ඇල්කේනවල ප්‍රතිකියා	
2.2.1.1 ඇල්කේන ක්ලෝරිනිකරණය	
2.2.2 ඇල්කිනවල ප්‍රතිකියා	

2.2.2.1	හයිඩ්ඩන් හේලයිඩ් ආකලනය (HCl, HBr හෝ HI)	
2.2.2.2	ඇල්කීනවලට බෝමින් ආකලනය	
2.2.2.3	සල්ගුරික් අම්ලය ආකලනය සහ ආකලන එලයේ ජල විවිධීනය	
2.2.2.4	ලත්ප්‍රේරිත හයිඩ්ඩන් ආකලනය (හයිඩ්ඩනිකරණය)	
2.2.2.5	සිසිල්, ක්ෂාරීය, තනුක KMnO ₄ සමඟ ඇල්කීනවල ප්‍රතික්‍රියා	
2.2.3	ඇල්කයිනවල ප්‍රතික්‍රියා	
2.2.3.1	බෝමින් ආකලනය	
2.2.3.2	හයිඩ්ඩන් හේලයිඩ් ආකලනය	
2.2.3.3	ජලය ආකලනය	
2.2.3.4	ලත්ප්‍රේරිත හයිඩ්ඩන් ආකලනය (හයිඩ්ඩනිකරණය)	
2.2.4	අග්‍රස්ථ හයිඩ්ඩන් සහිත ඇල්කයිනවල ආම්ලික ස්වභාවය	
2.3	බෙන්සින්වල බන්ධන ස්වභාවය	41
2.3.1	බෙන්සින්වල ව්‍යුහය	
2.3.2	බෙන්සින්වල ස්ථායිකාව	
2.4	බෙන්සින්වල ස්ථායිකාව දැක්වෙන ලාක්ෂණික ප්‍රතික්‍රියා	45
2.4.1	බෙන්සින්වල ඉලෙක්ට්‍රොජිලික ආදේශ ප්‍රතික්‍රියා	
2.4.1.1	නයිටොකරණය	
2.4.1.2	සිඩ්ල් - ක්‍රාන්ට් ඇල්කිල් කරණය	
2.4.1.3	සිඩ්ල් - ක්‍රාන්ට් ඇසිල් කරණය	
2.4.1.4	හැලුජනිකරණය	
2.4.2	මක්සිකරණය කෙරෙහි බෙන්සින් වලයේ ප්‍රතිරෝධතාව	
2.4.3	හයිඩ්ඩනිකරණය කෙරෙහි බෙන්සින් වලයේ ප්‍රතිරෝධතාව	
2.5	ඒක ආදේශිත බෙන්සින්වල ආදේශිත කාණ්ඩවල යොමුකාරී හැකියාව	49
2.5.1	මිතො - පැරා යොමුකාරක කාණ්ඩ	
2.5.2	මෙටා යොමුකාරක කාණ්ඩ	
2.6	ඇල්කිල් හේලයිඩ්වල ව්‍යුහය සහ ප්‍රතික්‍රියා	50
2.7	බන්ධන බිඳීමේ හා බන්ධන සඳීමේ පියවර අතර කාල සම්බන්ධතාව අනුව ඇල්කිල් හේලයිඩ්වල නියුක්ලියොජිලික ආදේශ ප්‍රතික්‍රියා	52
09 ඒකකය - මක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග	54-75	
3.1	ඇල්කොහොලවල ව්‍යුහය, ගුණ සහ ප්‍රතික්‍රියා	55
3.1.1	මොනොහයිඩ්‍රික ඇල්කොහොලවල වර්ගිකරණය	
3.1.2	හෙළතික ගුණ	
3.1.3	ඇල්කොහොලවල ප්‍රතික්‍රියා	
3.1.3.1	O-H බන්ධනයේ බිඳීම ආස්ථිත ප්‍රතික්‍රියා	
3.1.3.2	C-O බන්ධනයේ බිඳීම ආස්ථිත න්‍යාෂ්ටිකාම් (නියුක්ලියොජිලික) ආදේශ ප්‍රතික්‍රියා	
3.1.3.3	ඉවත්වීමේ ප්‍රතික්‍රියා	
3.1.3.4	ඇල්කොහොලවල මක්සිකරණය	
3.2	සිනොල්වල ව්‍යුහය, ගුණ සහ ප්‍රතික්‍රියා	59
3.2.1	සිනොල්වල ආම්ලිකතාව	
3.2.2	O-H බන්ධනයේ බිඳීම ආස්ථිත ප්‍රතික්‍රියා	
3.2.3	C-O බන්ධනය බිඳීමෙන් න්‍යාෂ්ටිකාම් ආදේශන ප්‍රතික්‍රියා සිදු නොවීම	

3.3	හිනෝල්වල බෙන්සින් වලයේ ප්‍රතිකියකාව	60
3.3.1	හිනෝල් හා බෝමීන් අතර ප්‍රතිකියාව	
3.3.2	හිනෝල්වල නයිටොකරණය	
3.4	ඇල්චිහයිඩ්වල හා කිටෝනවල ව්‍යුහය, ගුණ හා ප්‍රතිකියා	61
3.4.1	හොතික ගුණ	
3.4.2	ඇල්චිහයිඩ්වල හා කිටෝනවල ප්‍රතිකියා	
3.4.3	න්‍යුඡ්ටිකාම් ආකලන ප්‍රතිකියා	
3.4.3.1	ඇල්චිහයිඩ් හා කිටෝනවල HCN ආකලනය වීම	
3.4.3.2	ශ්‍රීනාඩි ප්‍රතිකාරක සමග ප්‍රතිකියාව	
3.4.3.3	2,4-ඩයිනයිටරොගොනිල්හයිඩ්බිසින් (2,4-DNP හෙවත් බෛඩි ප්‍රතිකාරකය) සමග ප්‍රතිකියාව	
3.4.4	ඇල්චිහයිඩ්වල හා කිටෝනවල ස්වයං-සංසැරණය	
3.4.5	ලිඩියම් ඇලුම්නියම් හයිඩ්බියිඩ් (LiAlH ₄) මගින් හෝ සේර්ඩියම් බොරෝහයිඩ්බියිඩ් (NaBH ₄) මගින් ඇල්චිහයිඩ් හා කිටෝන මක්සිහරණය වීම	
3.4.6	Zn(Hg)/ සාන්ද HCl මගින් ඇල්චිහයිඩ් හා කිටෝන මක්සිහරණය කිරීම (ක්ලේමන්සන් මක්සිහරණය)	
3.4.7	ඇල්චිහයිඩ්වල මක්සිකරණය	
3.4.7.1	වොලන් ප්‍රතිකාරකයෙන් බික්සිකරණය	
3.4.7.2	ගෝලිං දාවණයෙන් මක්සිකරණය	
3.4.7.3	ආම්ලිකෘත පොටැසියම් බයිතෙනුමේමේව හෝ ආම්ලිකෘත කොෂ්මික් මක්සයිඩ් හෝ ආම්ලිකෘත පොටැසියම් ප්‍රමුඛනේව හෝ මගින් මක්සිකරණය	
3.5	කාබොක්සිලික් අම්ලවල ව්‍යුහය, ගුණ සහ ප්‍රතිකියා	68
3.5.1	හොතික ගුණ	
3.5.2	-COOH කාණ්ඩයේ ප්‍රතිකියා	
3.5.2.1	OH බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතිකියා (කාබොක්සිලික් අම්ලයේ ආම්ලිකතාව ඇල්කොහොල හා තිනෝල සමග සංසන්දනය කිරීම)	
3.5.2.2	C—O බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතිකියා	
3.5.2.3	LiAlH ₄ මගින් කාබොක්සිලික් අම්ල මක්සිහරණය වීම	
3.6	කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්නවල ප්‍රතිකියා	72
3.6.1	අම්ල ක්ලේරයිඩ්වල ප්‍රතිකියා	
3.6.1.1	ඡලිය සේර්ඩියම් හයිඩ්බුක්සයිඩ් සමග ප්‍රතිකියාව	
3.6.1.2	ඡලිය සමග ප්‍රතිකියාව	
3.6.1.3	ඇල්කොහොල හා තිනෝල සමග ප්‍රතිකියාව	
3.6.1.4	ඇමෝනියා හා ප්‍රාථමික ඇමැයින සමග ප්‍රතිකියාව	
3.6.2	එස්ටරවල ප්‍රතිකියා	
3.6.2.1	තහුක බනිජ අම්ල සමග ප්‍රතිකියාව	
3.6.2.2	ඡලිය සේර්ඩියම් හයිඩ්බුක්සයිඩ් සමග ප්‍රතිකියාව	
3.6.2.3	ශ්‍රීනාඩි ප්‍රතිකාරකය සමග ප්‍රතිකියාව	
3.6.2.4	LiAlH ₄ මගින් මක්සිහරණය	
3.6.3	ඇමයිඩ්වල ප්‍රතිකියා	
3.6.3.1	ඡලිය සේර්ඩියම් හයිඩ්බුක්සයිඩ් සමග ප්‍රතිකියාව	
3.6.3.2	LiAlH ₄ මගින් මක්සිහරණය	

10 ඒකකය - නයිටෝන් අන්තර්ගත කාබනික සංයෝග	76-82
4.1 ප්‍රාථමික ඇමයින සහ ඇනිලීන්වල ගුණ හා ප්‍රතික්‍රියා	77
4.1.1 ඇමයිනවල වර්ගිකරණය	
4.1.2 ඇනිලීන්වල බෙන්සීන් වලදේ ප්‍රතික්‍රියාව	
4.1.3 ප්‍රාථමික ඇමයිනවල ප්‍රතික්‍රියා	
4.1.3.1 ඇල්කිල් තේලයිඩ සමග ඇමයිනවල ප්‍රතික්‍රියා	
4.1.3.2 ඇල්බිනයිඩ හා කිටෝන සමග ඇමයිනවල ප්‍රතික්‍රියා	
4.1.3.3 ඇමයින හා අම්ල ක්ලෝරයිඩ අතර ප්‍රතික්‍රියාව	
4.1.3.4 ඇමයින හා නයිටෝස් අම්ලය (NaNO_2/HCl) අතර ප්‍රතික්‍රියාව	
4.2 ඇමයිනවල හාස්මිකතාව	79
4.2.1 ඇල්කොහොලොවලට සාපේක්ෂව ඇමයිනවල හාස්මිකතාව	
4.2.2 ප්‍රාථමික ඇලිංගැටික ඇමයිනවල හා ඇනිලීන්වල හාස්මිකතාව	
4.2.3 ඇමයිනවලට සාපේක්ෂව ඇමයිනවල හාස්මිකතාව	
4.3 ඇරෝමැටික බියැසේෂ්නියම් ලවණවල ප්‍රතික්‍රියා	80
4.3.1 බියැසේෂ්නියම් කාණ්ඩය වෙනත් පරමාණුවකින් හෝ කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය වන ප්‍රතික්‍රියා	
4.3.1.1 බියැසේෂ්නියම් ලවණ හා ජලය අතර ප්‍රතික්‍රියාව	
4.3.1.2 බියැසේෂ්නියම් ලවණ හා භයිපොගොස්පරස් අම්ලය (H_3PO_2) අතර ප්‍රතික්‍රියාව	
4.3.1.3 බියැසේෂ්නියම් ලවණ හා CuCl හා CuBr අතර ප්‍රතික්‍රියා	
4.3.1.4 බියැසේෂ්නියම් ලවණ හා CuCN අතර ප්‍රතික්‍රියාව	
4.3.1.5 බියැසේෂ්නියම් ලවණ හා KI සමග ප්‍රතික්‍රියාව	
4.3.2 බියැසේෂ්නියම් අයනය ඉලෙක්ට්‍රොංයිලයක් ලෙස කියා කරන ප්‍රතික්‍රියා	
අපග්‍රන්තය	83



1. කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

අන්තර්ගතය

- | | |
|--|--|
| <p>1.1 එදිනෙදා ඒවිතයේ කාබනික රසායන විද්‍යාව</p> <p>1.1.1 කාබන්වලට අධික ව්‍යුහමය විවිධත්වයකින් යුත් සංයෝග විශාල සංඛ්‍යාවක් සැදිය හැක්කේ? කාබන්වල විශේෂත්වය</p> <p>1.2 ක්‍රියාකාරී කාණ්ඩය අනුව කාබනික සංයෝගවල විවිධත්වය</p> <p>1.2.1 විෂම පරමාණු අඩිංගු ක්‍රියාකාරී කාණ්ඩ සහිත සංයෝග වර්ග</p> <p>1.2.1.1 ඇල්කොහොල</p> <p>1.2.1.2 ර්තර්</p> <p>1.2.1.3 ඇල්ඩිහයිඩ්</p> <p>1.2.1.4 කිටෝන</p> <p>1.2.1.5 ඇල්කිල් හේලයිඩ්</p> <p>1.2.1.6 කාබොක්සිලික් අම්ල</p> <p>1.2.1.7 අම්ල හේලයිඩ්, එස්ටර හා ඇමයිඩ් (කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න)</p> <p>1.2.1.8 ඇමයිඩ්</p> | <p>1.3 කාබනික සංයෝගවල IUPAC නාමකරණය</p> <p>1.3.1 IUPAC නාමකරණය</p> <p>1.3.2 ඇල්කේන</p> <p>1.3.3 ගාබනය හූ දාම සහිත ඇල්කේනවල නාමකරණය</p> <p>1.3.4 ඇල්කින හා ඇල්කයින නාමකරණය</p> <p>1.3.5 හයිඩ්බුකාබන නොවන සංයෝගවල IUPAC නාමකරණය</p> <p>1.3.6 එක් ක්‍රියාකාරී කාණ්ඩයකට වඩා ඇතුළත් සංයෝගවල IUPAC නාමකරණය</p> <p>1.4 සමාවයවිකතාව</p> <p>1.4.1 සටනා (ව්‍යුහ) සමාවයවිකතාව දාම සමාවයවික ස්ථාන සමාවයවික ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික</p> <p>1.4.2 ත්‍රිමාන සමාවයවිකතාව පාරත්‍රිමාන සමාවයවිකතාව ප්‍රතිරුප අවයව සමාවයවිකතාව</p> |
|--|--|

හැඳින්වීම

කාබනික රසායනය යනු කාබන්වල සංයෝග පිළිබඳ රසායනයයි. මේ සංයෝගවල අණුවෙහි සැකිල්ල හෙවත් කොළඹනාරටිය සාදනු ලබන්නේ කාබන් පරමාණු විසිනි. කාබන්වලට අමතරව සාමාන්‍යයෙන් කාබනික සංයෝගවල හයිඩුජන් ද අඩංගු ය. ඇතැම් කාබනික සංයෝගවල ඔක්සිජන්, නයිට්‍රොජන්, සල්ංඡර, ගොස්ගරස් හා හැලුජන යන මූලද්‍රව්‍ය ද හමු වේ. මේ සංයෝග ස්වාභාවික හෝ කෘතිම හෝ විය හැකි ය. කාබනික සංයෝග සියලු ජීවීන්ගේ අත්‍යාවශ්‍ය සංරච්ඡකයක් වන අතර පරිවෘත්තිය ත්‍රියාවලිවල ඉතා වැදගත් කාර්යභාරයක් ද ඉටු කරන්නේ ය. කාබනික සංයෝග, අප දෙනික ජීවිතයට අත්‍යවශ්‍ය වන ආහාර, ඇඥුම්, මාශය, විළවුන් හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යවල අවශ්‍යතම සංස්කයක් ද වේ. කාබන් විසින් සාදනු ලබන සංයෝග සංඛ්‍යාව හා ඒවායේ විවිධත්වය, අවර්තනා වගුවේ අනෙකුත් මූලද්‍රව්‍යවලින් සැදෙන සංයෝගවලට සාපේක්ෂව බෙහෙවින් විශාල ය.

1.1 එදිනේදා ජීවිතයේ කාබනික රසායන විද්‍යාව

කාබනික සංයෝග අප ජීවිතයේ හැම අංගයක් සමග ම පාහේ සම්බන්ධ ය. නිදසුන් සමහරක් මෙසේ ය:

ආහාර සංරච්ඡක :	කාබොහයිඩ්‍රෝට, ලිපිඩ්, ප්‍රෝටීන
ප්ලාස්ටික් ද්‍රව්‍ය :	PVC, පොලිතින්, පොලිස්ටිජිරන්, පොලිඡස්ටර්, නයිලෝෂ්
මාශය :	පැරසිටමොල්, ඇස්ට්‍රීන්, පෙනිසිලින්, ඇමොක්සිලින්
ඉන්ධන :	පෙටුල්, ඩීසල්, භුමිතොල්, LP වායුව

1.1.1 කාබන්වලට අධික ව්‍යුහමය විවිධත්වයකින් යුත් සංයෝග විශාල සංඛ්‍යාවක් සැදිය හැක්කේ ඇයි? කාබන්වල විශේෂත්වය


කාබනික සංයෝගවල දක්නට ලැබෙන ප්‍රමුඛතම බන්ධන වන්නේ කාබන්-කාබන් බන්ධන සහ කාබන්-හයිඩුජන් බන්ධන ය. කාබන් පරමාණු දෙකක් අතර ප්‍රබල ඒක බන්ධන, ද්වීත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන සැදිය හැකි ය. කාබන් සහ හයිඩුජන් අතර විදුත් සාණකාවල අල්ප වූ වෙනස ඒවා අතර සහසංයුත් බන්ධන තැනීමට හේතු වේ. කාබන්වල සංයුත්තා කවචයේ ඇති ඉලෙක්ට්‍රොන් සංඛ්‍යාව හතරක් බැවින් රීට සහසංයුත් බන්ධන හතරක් තැනීය හැකි අතර රීට කාබන්-කාබන් ද්වීත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන ද ඇතුළත් වේ. මෙක් හේතු කරණ කොට ගෙන කාබන්වලට රේඛිය හා ගාබනය වූ දාම හා ව්‍යුහ සැදිය හැකි අතර එනයින් විවිධාකාර කාබන් සැකිලි සහිත සංයෝග තැනීය හැකි ය. එමෙන් ම කාබන්වලට ඔක්සිජන්, නයිට්‍රොජන්, සල්ංඡර, ගොස්ගරස් හා හැලුජන සමග ද ස්ථායි බන්ධන සැදිය හැකි ය. මෙහි ප්‍රතිඵලය වන්නේ ප්‍රාථමික අණුක ස්කන්ධ පරාසයකින් හා අතිමහත් විවිධත්වයකින් යුත් කාබනික සංයෝග වර්ග විශාල සංඛ්‍යාවක් සැදීමයි. අවර්තනා වගුවේ කාබන් අයත් හතර වන කාණ්ඩයට ම ඇතුළත් සිලිකන් මූලද්‍රව්‍යය හා සසදන කළේහි, Si-Si හා Si-H බන්ධනවලට වඩා වැඩි බන්ධන ගක්තියක් C-C හා C-H බන්ධනවලට හිමි වේ. මේ සාකච්ඡාවට අදාළ බන්ධන ගක්ති කිහිපයක් 1.1 වගුවේ දැක්වේ.

1.1 වගුව කාබන් (C) හා සිලිකන් (Si) ඇතුළත් බන්ධන කිහිපයක බන්ධන ගක්ති

බන්ධනය	බන්ධන ගක්තිය/ kJ mol ⁻¹
C-C	346
C=C	610
C≡C	835
C-H	413
Si-Si	226
Si-H	318

1.2 ක්‍රියාකාරී කාණ්ඩය අනුව කාබනික සංයෝගවල විවිධත්වය

ඇතැම් කාබනික සංයෝගවල සංසටක මූලද්‍රව්‍ය වන්නේ කාබන් (C) හා හයිඩුජන් (H) පමණි. ඒවා හැඳින්වෙන්නේ හයිඩුකාබන යනුවෙති. ව්‍යුහය පදනම් කර ගනීමින් හයිඩුකාබන ඇලිගැරික හා ඇරෝමැරික යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදේ. විවෘත කාබන් දාම පමණක් අඩංගු ඇලිගැරික හයිඩුකාබන අවක්ෂිය ඇලිගැරික හයිඩුකාබන නමින් හැඳින්වෙන අතර, වක්‍රීය වලය සහිත ඇලිගැරික හයිඩුකාබන ඇලිවක්ෂිය හයිඩුකාබන යනුවෙන් නම් කෙරේ. ඇලිගැරික හයිඩුකාබන, ඇල්කේන, ඇල්කින හා ඇල්කයින යනුවෙන් තවදුරටත් වර්ගිකරණය කෙරේ. වක්‍රීය, විස්ථානගත ප ඉලෙක්ට්‍රොන් වලාවක් සැදීම නිසා ස්ථායිකරණය වන වක්‍රීය කාබනික සංයෝග ඇරෝමැරික සංයෝග නම් වේ. C_6H_6 අණුක සූත්‍රයෙන් දැක්වෙන බෙන්සින් සරලතම ඇරෝමැරික හයිඩුකාබන සංයෝගය වේ. එක් එක් වර්ගය සඳහා සුලබ නිදසුන් ද සමග හයිඩුකාබනවල වර්ගිකරණය 1.1 රුපයේ දැක්වේ.



1.1 රුපය හයිඩොකාබනවල වර්ගීකරණය

සටහන: සයික්ලොඛැල්කෙන, සයික්ලොඛැල්කින හා සයික්ලොඛැල්කයින වර්තමාන උසස් පෙළ විෂය නිරද්‍රේශයට ඇතුළත් නොවේ.

කාබනික සංයෝග වර්ගීකරණය කරන්නේ ඒවායේ අණුවල ඇතුළත් ක්‍රියාකාරී කාණ්ඩා අනුවය. ක්‍රියාකාරී කාණ්ඩයක් යනු අණුවක ප්‍රතික්‍රියාවලින් වැඩි කොටසකට සහභාගි වන පරමාණු කාණ්ඩයකි. කාබන් - කාබන් ද්‍රීත්ව බන්ධන හා කාබන් - කාබන් ත්‍රිත්ව බන්ධන හැරුණු විට, අනෙකුත් ක්‍රියාකාරී කාණ්ඩයකට මක්සිජන් හා නයිට්‍රොජන් වැනි විෂම පරමාණුවක් අන්තර්ගත වේ. සුලබ ක්‍රියාකාරී කාණ්ඩ හා අදාළ සංයෝග වර්ගවල/ සදාශ ගේංඩිවල නාම 1.2 වගේම දැක්වේ.

1.2 වගුව කාබනික සංයෝගවල අධිංග ක්‍රියාකාරී කාණ්ඩා


ක්‍රියාකාරී කාණ්ඩා	සංයෝග වර්ගය/සදාග ගෞනීය උදාහරණය සහ නාමය	
$\begin{array}{c} \diagup \\ C=C \\ \diagdown \end{array}$	ඇල්කීන $\begin{array}{c} H & H \\ & \\ C=C \\ & \\ H & CH_3 \end{array}$ propene	
$-C\equiv C-$	ඇල්කයින $H-C\equiv C-H$ ethyne	
$-OH$	ඇල්කොහොල CH_3CH_2-OH ethanol	
$\begin{array}{c} O \\ \\ -C-H \end{array}$	ඇල්චිහයිඩ $CH_3-C=O$ ethanal	
$\begin{array}{c} O \\ \\ -C \end{array}$	කිටෝන $CH_3-C=O$ propanone	
$\begin{array}{c} O \\ \\ -C-O-H \end{array}$	කාබොක්සිලික් අමුල $CH_3-C=O$ ethanoic acid	
$\begin{array}{c} O \\ \\ -C-X \end{array}$	අමුල හේලයිඩ ක්ලෝරයිඩ X = Cl; අමුල ක්ලෝරයිඩ X = Br; අමුල බ්‍රෝමයිඩ X = I; අල්කිල අයබයිඩ	$CH_3-C=O$ ethanoyl chloride
$\begin{array}{c} O \\ \\ -C-O-R \end{array}$	එස්ටර $CH_3-C=O$ methyl ethanoate	
R_1-O R_2	රතර CH_3-O ethyl methyl ether	
$\begin{array}{c} O \\ \\ -C-NH_2 \end{array}$	ඇමයිඩ $CH_3-C=O$ ethanamide	
R_1-N R_2 R_3	ඇමයින $CH_3CH_2-NH_2$ ethylamine CH_3CH_2-NH ethylmethylamine	
$-C\equiv N$	නයිටිරයිල $CH_3CH_2-C\equiv N$ propanenitrile	
$-X$	ඇල්කිල හේලයිඩ ක්ලෝරයිඩ X = Cl; ඇල්කිල ක්ලෝරයිඩ X = Br; ඇල්කිල බ්‍රෝමයිඩ X = I; ඇල්කිල අයබයිඩ	CH_3CH_2-Cl chloroethane CH_3CH_2-Br bromoethane

සටහන: IUPAC නාමකරණයේ දී ඇල්කීන, ඇල්කයින, රතර සහ ඇල්කිල හේලයිඩ ක්‍රියාකාරී කාණ්ඩා ලෙසට තොසලකයි.

1.2.1 විෂම පරමාණු අඩංගු කාණ්ඩ සහිත සංයෝග වර්ග

1.2.1.1 ඇල්කොහොල

ඇල්කොහොල යනු ඇල්කිල් කාණ්ඩයකට ඇලුණු හයිබුක්සිල් කාණ්ඩයක් (-OH) සහිත සංයෝග වේ. නිදුසුන් කිහිපයක් 1.2 රැපයේ දැක්වේ.




1.2 රැපය ඇල්කොහොල සඳහා නිදුසුන් කිහිපයක්

සටහන: ඇල්කේනයකින් හයිබුජන් පරමාණුවක් ඉවත් කිරීමෙන් ඇල්කිල් කාණ්ඩයක් රැපිකව ව්‍යුත්පන්න කර ගනු ලැබේ.

1.2.1.2 ර්තර


ර්තර යනු ඇල්කිල් කාණ්ඩ දෙකකට සම්බන්ධ වූ ඔක්සිජන් පරමාණුවක් සහිත සංයෝග වේ. ර්තරවලට උදාහරණ කිහිපයක් 1.3 රැපයේ දැක්වේ.



1.3 රැපය ර්තර සඳහා නිදුසුන් කිහිපයක්

1.2.1.3 ඇල්ඩිහයිඛ


හයිබුජන් පරමාණුවකට සම්බන්ධ වූ කාබනිල් කාණ්ඩයක් (C = O) සහිත සංයෝග ඇල්ඩිහයිඛ වේ. 1.4 රැපයෙන් දැක්වෙන්නේ නිදුසුන් කිහිපයකි.



1.4 රැපය ඇල්ඩිහයිඛ සඳහා නිදුසුන් කිහිපයක්

1.2.1.4 කිටෝන


කාබන් පරමාණු දෙකකට සම්බන්ධ වූ කාබනිල් කාණ්ඩයක් සහිත සංයෝග කිටෝන වේ. එම කාබන් පරමාණු දෙක ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩවලට අයත් විය හැක. 1.5 රැපයෙන් නිදුසුන් කිහිපයක් පෙන්නුම් කෙරේ.



1.5 රැපය කිටෝන සඳහා නිදුසුන් කිහිපයක්

1.2.1.5 ඇල්කිල් හේලයිඩ්

හැලුණ් පරමාණුවක් ඇල්කිල් කාණ්ඩයකට බන්ධනය වී ඇති සංයෝග ඇල්කිල් හේලයිඩ වේ. නිදුසුන් කිහිපයක් 1.6 රුපයෙන් දැක්වේ.




1.6 රුපය ඇල්කිල් හේලයිඩ සඳහා නිදුසුන් කිහිපයක්

සටහන: හැලුණ් පරමාණුව ඇරෝමැටික වලයකට සම්බන්ධ වී ඇති සංයෝග ඇරිල් හේලයිඩ නමින් හැඳින්වේ. ඇල්කිල් හේලයිඩ හා ඇරිල් හේලයිඩ, හේලෝහයිමුකාබන වර්ගයට අයත් වේ.

1.2.1.6 කාබොක්සිලික් අම්ල


කාබොක්සිලික් අම්ල යනු කාබොක්සිලික් කාණ්ඩයකින් (COOH) සමන්විත වන සංයෝග ය. 1.7 රුපයෙන් නිදුසුන් කිහිපයක් ඉදිරිපත් කෙරේ.



1.7 රුපය කාබොක්සිලික් අම්ල සඳහා නිදුසුන් කිහිපයක්

1.2.1.7 අම්ල හේලයිඩ, එස්ටර හා ඇමයිඩ (කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න)

අම්ල හේලයිඩ යනු COX කාණ්ඩයක් සහිත සංයෝග වේ. මෙහි X යනු හැලුණ් පරමාණුවකි. එස්ටර COOR කාණ්ඩයකින් යුත් සංයෝග වන අතර, ඇමයිඩ යනු CONH_2 කාණ්ඩයකින් යුත් සංයෝග වේ. මෙවාට නිදුසුන් කිහිපයක් 1.8 රුපයෙහි දැක්වේ.




1.8 රුපය කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න සඳහා නිදුසුන්

සටහන: COOH කාණ්ඩයේ OH කාණ්ඩය හැලුණ් පරමාණුවකින්, OR කාණ්ඩයකින් හා NH_2 කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් පිළිවෙළින් අම්ල හේලයිඩ, එස්ටර හා ඇමයිඩ ව්‍යුත්පන්න කළ හැකි ය.

1.2.1.8 ඇමයිඩ

ඇමයිඩ යනු රුපිකව ඇමෝනියාවල හයිඩුජන් පරමාණු, ඇල්කිල් කාණ්ඩවලින් හෝ ඇරිල් කාණ්ඩවලින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් ව්‍යුත්පන්න කෙරෙන සංයෝග ය. නිදුසුන් කිහිපයක් 1.9 රුපයෙන් පෙන්වුම් කෙරේ.



1.9 රුපය ඇමයින සඳහා නිදුසුන් කිහිපයක්

1.3 කාබනික සංයෝගවල IUPAC නාමකරණය

කාබනික සංයෝගවල විධිමත් නාමකරණය සඳහා දැනට ව්‍යවහාර කෙරෙන නීති පද්ධතිය අන්තර්ජාතික සම්මෙන්තුන් ගණනාවක් ඔස්සේ විකාර වූවක් වන අතර එය හැඳින්වෙනුයේ ඉදෑද හා ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සංගම් නීති (IUPAC නීති) යනුවෙනි. එබැවින් එම නාමකරණ ක්‍රමය හැඳින්වෙනුයේ ද IUPAC නාමකරණ ක්‍රමය වශයෙනි. IUPAC නාමකරණයට අමතරව සුලභ කාබනික සංයෝග බහුතරයක් එවායේ සුළු නම්වලින් (trivial names) දැක්වේ. මේ නම් අකුමවත් වේ. මේවාට උදාහරණ කිහිපයක් මෙම කොටස අවසානයේ දක්වා ඇත.

1.3.1 IUPAC නාමකරණය

IUPAC නාමකරණ ක්‍රමයට නීති විශාල සංඛ්‍යාවක් ඇතුළත් ය. එහෙත් අපගේ සාකච්ඡාව වඩාත් සුලභ කාබනික සංයෝග වර්ග නම් කිරීම සඳහා පමණක් ප්‍රමාණවත් වඩා වැදගත් නීති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සීමා කෙරේ. IUPAC ක්‍රමයෙහි වඩාත් ම වැදගත් ලක්ෂණය වන්නේ එමගින් දෙන ලද කාබනික සංයෝගයක් සඳහා තමක් පැවතීමට හැකියාව ලැබේමත් දෙන ලද IUPAC නාමයක් සඳහා එක් ව්‍යුහයක් පමණක් ලිවීමට හැකි වීමත් ය.

මේ ක්‍රමයේ දී, ඔක්සිජන්, නයිට්‍රෝන්, හැලෝන වැනි විෂම පරමාණු සහිත, මෙම විෂය නිරදේශයට ඇතුළත් වන සංයෝග අනුරූප හයිබුෂාකාබනවලින් ව්‍යුත්පන්න වූවා සේ සැලකේ. එබැවින් ආරම්භයේ දී IUPAC නාමකරණ ක්‍රමය අනුව හයිබුෂාකාබන නම් කරන්නේ කෙසේ දැයි සලකා බලමු.

1.3.2 ඇල්කේන

සියලු සන්ථාපේන හයිබුෂාකාබනවල නාම '-ane' ප්‍රත්‍යෙන් කෙළවර වේ. හයිබුෂාකාබන වල නාම මූලය එහි දීර්ඝතම කාබන් දාමයෙහි ඇති කාබන් පරමාණු සංඛ්‍යාව දක්වයි. කාබන් පරමාණු කේ දක්වා අඩංගු වන නාම මූල 1.3 වගුවෙහි දී ඇත.

1.3 වගුව කාබන් පරමාණු හය දක්වා අඩංගු හයිබුෂාකාබනවල නාම මූල

කාබන් පරමාණු සංඛ්‍යාව	නාම මූලය	හයිබුෂාකාබනයෙහි නාමය	ව්‍යුහය
1	meth-	methane	CH_4
2	eth-	ethane	CH_3CH_3
3	prop-	propane	$\text{CH}_3\text{CH}_2\text{CH}_3$
4	but-	butane	$\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{CH}_3$
5	pent-	pentane	$\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{CH}_2\text{CH}_3$
6	hex-	hexane	$\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{CH}_2\text{CH}_2\text{CH}_3$

වඩා සංකීර්ණ හයිබුෂාකාබන කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රථම අපි ඇල්කිල් කාණ්ඩ නාමකරණය කරන්නේ කෙසේ දැයි සලකා බලමු.


අැල්කේනයකින් හයිඩ්‍රෑඩ් පරමාණුවක් රැපිකව ඉවත් කළ විට අපට ලැබෙන්නේ ඇල්කිල් කාණ්ඩයකි. ඇල්කිල් කාණ්ඩයක නාමය '-yl' ප්‍රත්‍යෝගීන් කෙළවර වේ. ගාබනය නොවූ හයිඩ්‍රෑඩ් කාබනයක ආන්තික හයිඩ්‍රෑඩ් පරමාණුවක් ඉවත් කළ විට ලැබෙන්නේ ගාබනය නොවූ ඇල්කිල් කාණ්ඩයකි. නිදසුන් කිහිපයක් 1.4 වගුවේ දැක්වේ.

1.4 වගුව ඇල්කිල් කාණ්ඩ සඳහා තිද්සුන් කිහිපයක්


හයිඩ්‍රෑඩ් කාබනය	ඇල්කිල් කාණ්ඩය	
H-CH ₃	methane	-CH ₃
H-CH ₂ CH ₃	ethane	-CH ₂ CH ₃
H-CH ₂ CH ₂ CH ₃	propane	-CH ₂ CH ₂ CH ₃

1.3.3 ගාබනය වූ දාම සහිත ඇල්කේනවල නාමකරණය

ගාබනය වූ දාම සහිත ඇල්කේන, දිග ම කාබන් දාමයට සම්බන්ධ වූ ඇල්කිල් කාණ්ඩ සහිත හයිඩ්‍රෑඩ් කාබන සේ සැලකිය හැකි ය. පහත තිද්සුන් ඇසුරෙන් ගාකනය වූ දාම සහිත ඇල්කේනවල නාමකරණයේ දී අනුගමනය කෙරෙන පියවර කවරේ දැයි සලකා බලමු.




(1)




(2)

1 පියවර. දීර්ශනම සන්තතික කාබන් පරමාණු දාමය හඳුනා ගෙන, හයිඩ්‍රෑඩ් කාබන නාමය ව්‍යුත්පන්න කරන්න.



(1)

කාබන් පරමාණු 5 – pentane




(2)

කාබන් පරමාණු 6 - hexane


කාබන් පරමාණු
5 ක දාමය
කාබන් පරමාණු
6 ක දාමය

සටහන: 1 සංයෝගයේ කාබන් පරමාණුවකට මෙතිල් (methyl) කාණ්ඩයක් ද 2 සංයෝගයේ කාබන් පරමාණුවකට එතිල් (ethyl) කාණ්ඩයක් ද යා වී ඇති බව සැලකිල්ලට ගන්න. හයිඩ්‍රෑඩ් කාබනයේ හයිඩ්‍රෑඩ් පරමාණුවක් ප්‍රතිස්ථාපනය කරන කාණ්ඩයක් ආදේශක කාණ්ඩයක් යැයි කියනු ලැබේ. එබැවින් 1 සංයෝගයේ ඇති මෙතිල් කාණ්ඩය ද 2 සංයෝගයේ ඇති එතිල් කාණ්ඩය ද ආදේශක වේ.

2 පියවර. ආදේශක කාණ්ඩය සම්බන්ධ වී ඇති කාබන් පරමාණුවට අඩුම අංකය ලැබෙන පරිදි දිග ම සන්තතික කාබන් දාමයේ කාබන් පරමාණු අංකනය කරන්න.




(1)




(2)

සටහන: 1 සංයෝගයේ කාබන් දාමය අංකනය කර ඇත්තේ දකුණේ සිට වමට බව සැලකිල්ලට ගන්න. මේ සංයෝගයේ කාබන් දාමය අංකනය කරන ලද්දේ වමේ සිට දකුණට නම් මෙතිල් කාණ්ඩය සම්බන්ධ කාබන් පරමාණුවට හිමි වන අංකය 4 ය. එය 2ට වඩා වැඩිය.

3 පියවර. දෙවන පියවර අනුව ලද අංකය ආදේශකය සම්බන්ධ වී ඇති ස්ථානය දැක්වීමට භාවිත කරන්න. සම්බන්ධ වන ස්ථානය දැක්වෙන අංකය ද සමග ආදේශකය මුළුවත් මාත්‍ර හයිඩ්‍රොකාබනයේ නාමය ප්‍රවානයටත් එන පරිදි සංයෝගයේ නාමය ලියන්න. වචන භා අංක කෙටි ඉරකින් ද, අංක කොම් වලින් ද වෙන් කළ යුතු ය.





(1)
2-methylpentane





(2)
3-ethylhexane

ආදේශක දෙකක් හෝ වැඩි ගණනක් ඇති විට ඒවා දිර්සතම කාබන් දාමයට සම්බන්ධ වන ස්ථාන සඳහා පැවරිය යුත්තේ හැකි අඩුතම අංකයන් ය. ආදේශක කාණ්ඩ IUPAC නාමයෙහි දැක්විය යුත්තේ ඉංග්‍රීසි හෝ එයේ අක්ෂර අනුපිළිවෙළ අනුව ය. තවත් නිදුසුන් දෙකක් සලකමු.



දිර්සතම කාබන් පරමාණු දාමය	හය – hexane	පහ – pentane
ආදේශක භා එහි පිහිටිම	2-methyl, 4-ethyl	3-methyl, 3-ethyl
IUPAC නාමය	4-ethyl-2-methylhexane	3-ethyl-3-methylpentane



සමාන ආදේශක දෙකක් හෝ වැඩි ගණනක් ඇති කල්හී ඒවායේ සංඛ්‍යාව di - (2), tri - (3), tetra - (4) ආදි උපසර්ගවලින් දැක්වේ. හැම ආදේශකයකට ම එය දිග ම කාබන් දාමයෙහි පවතින ස්ථානය දැක්වෙන අංකය පැවරිය යුතු ය.





දිර්සතම කාබන් පරමාණු දාමය	පහ – pentane	හය – hexane
ආදේශක භා එහි පිහිටිම	2-methyl, 4-methyl	3-methyl, 3-methyl
IUPAC නාමය	2,4-dimethylpentane	3,3-dimethylhexane

1.3.4 ඇල්කීන හා ඇල්කඩින නාමකරණය

ඇල්කීනවල කාබන් - කාබන් ද්විත්ව බන්ධන අඩංගු වේ. IUPAC නාමකරණයට අනුව ඇල්කීන නම කිරීමේදී ඇල්කේන්වල -ලේන් (-ane) ප්‍රත්‍යාය වෙනුවට -රේන් (-ene) ප්‍රත්‍යාය යෙදෙන අතර ද්විත්ව බන්ධනය මාතා හයිබුවාකාබනයෙහි පවත්නා ස්ථානය අදාළ අංකයෙන් දක්වනු ලැබේ. තිදුසුන් කිහිපයක් ඇසුරෙන් අඩි ඇල්කීන නාමකරණයට අදාළ පියවර හදාරමු.



1 පියවර. කාබන් - කාබන් ද්විත්ව බන්ධනය සහිත දිග ම සන්තතික කාබන් දාමය හඳුනා ගන්න. ද්විත්ව බන්ධනය සහිත කාබන්වලට හැකි අඩුම අංක හිමි වන පරිදි කාබන් දාමය අංකනය කරන්න.



2 පියවර. '-ene' ප්‍රත්‍යාය සහිතව කාබන් පරමාණු සංඛ්‍යාව නියෝජනය වන පරිදි හා ද්විත්ව බන්ධනය පවතින ස්ථානයට අඩුම අංකය හිමි වන පරිදි IUPAC නාමය ගොඩනගන්න.

	$\begin{array}{c} \text{CH}_3\overset{4}{\text{C}}\overset{3}{\text{H}_2}\overset{2}{\text{C}}\overset{1}{\text{H}}\text{CH}_2 \\ (3) \end{array}$	$\begin{array}{c} \text{CH}_3\overset{5}{\text{C}}\overset{4}{\text{H}_2}\overset{3}{\text{C}}\overset{2}{\text{H}}\overset{1}{\text{C}}\text{HCH}_3 \\ (4) \end{array}$
දිරසතම කාබන් පරමාණු දාමය	හතර – but	පහ – pent
ද්විත්ව බන්ධනයෙහි පිහිටීම	1,2	2,3
IUPAC නාමය	but-1-ene (1-butene)	pent-2-ene (2-pentene)

3 පියවර. ආදේශක පවතින විට, ද්විත්ව බන්ධනය සහිත දිගම කාබන් දාමයට ඒවා සම්බන්ධ වන ස්ථානය දැක්වෙන අංක ද සමඟ අදාළ උපසර්ගවලින් ඒවා නාමයට ඇතුළත් කෙරේ.

	$\begin{array}{c} \text{CH}_3\overset{5}{\text{C}}\overset{4}{\text{CHCH}}\overset{3}{\text{C}}\overset{2}{\text{H}}\overset{1}{\text{C}}\text{HCH}_3 \\ \text{CH}_3 \end{array}$	$\begin{array}{c} \text{CH}_3\overset{6}{\text{C}}\overset{5}{\text{CHCH}_2}\overset{4}{\text{C}}\overset{3}{\text{=CH}}\overset{2}{\text{C}}\overset{1}{\text{HCH}_3} \\ \text{CH}_3 \quad \text{CH}_3 \end{array}$
දිරසතම කාබන් පරමාණු දාමය	පහ – pent	හය – hex
ද්විත්ව බන්ධනයෙහි පිහිටීම	2,3	2,3
මාතා හයිබුවාකාබනයෙහි නාමය	pent-2-ene (2-pentene)	hex-2-ene (2-hexene)
ආදේශක හා එහි පිහිටීම	4-methyl	3-methyl, 5-methyl
IUPAC නාමය	4-methylpent-2-ene (4-methyl-2-pentene)	3,5-dimethylhex-2-ene (3,5-dimethyl-2-hexene)

කාබන් දාමයේ කවර කෙළවරකින් අංකනය ආරම්භ කළ ද ද්විත්ව බන්ධනයට හිමි වන්නේ එක ම අංකය නම් දාමය අංකනය කළ යුත්තේ ආදේශකවලට හැකි අඩුතම අංක හිමි වන පරිදි ය.

$\begin{array}{ccccccccc} & 6 & 5 & 4 & 3 & 2 & 1 \\ \text{CH}_3 & \text{CH}_2 & \text{CH} = & \text{CH} & \text{CH} & \text{CH}_3 \\ & 1 & 2 & 3 & 4 & 5 & 6 \\ & & & & & & \text{CH}_3 \end{array}$	$\begin{array}{ccccccccc} & 6 & 5 & 4 & 3 & 2 & 1 \\ \text{CH}_3 & \text{CH}_2 & \text{C} = & \text{CH} & \text{CH} & \text{CH}_3 \\ & 1 & 2 & 3 & 4 & 5 & 6 \\ & & & & & & \text{CH}_3 \end{array}$	
දිරසතම කාබන් පරමාණු	හය - hex	හය - hex
දාමය		
ද්විත්ව බන්ධනයෙහි පිහිටීම	3, 4	3, 4
මාත්‍ය හයිබුෂාකාබනයෙහි නාමය	hex-3-ene (3-hexene)	hex-3-ene (3-hexene)
ආදේශක හා එහි පිහිටීම	2-methyl	2-methyl, 4-methyl
IUPAC නාමය	2-methylhex-3-ene (2-methyl-3-hexene)	2,4-dimethylhex-3-ene (2,4-dimethyl-3-hexene)

අැල්කයිනවල කාබන් - කාබන් ත්‍රිත්ව බන්ධන ඇතුළත් වේ. ඇල්කේන නාමයේ '-ane' ප්‍රත්‍යාය, වෙනුවට '-yne' ප්‍රත්‍යාය යෝදීමෙන් ඒවා නම් කෙරේ. අනෙකුත් නීති ඇල්කීන නාමකරණයේ දී ලෙසට ම වේ.

$\begin{array}{ccccccccc} & 1 & 2 & 3 & 4 & 5 \\ \text{CH}_3 & \text{C} \equiv & \text{C} & \text{CH} & \text{CH}_3 \\ & & & & \\ & & & \text{CH}_3 & \end{array}$	$\begin{array}{ccccccccc} & 6 & 5 & 4 & 3 & 2 & 1 \\ \text{CH}_3 & \text{CH}_2 & \text{C} \equiv & \text{C} & \text{CH} & \text{CH}_3 \\ & 1 & 2 & 3 & 4 & 5 & 6 \\ & & & & & & \text{CH}_3 \end{array}$	
දිරසතම කාබන් පරමාණු	පහ - pent	හය - hex
දාමය		
ද්විත්ව බන්ධනයෙහි පිහිටීම	2, 3	3, 4
මාත්‍ය හයිබුෂාකාබනයෙහි නාමය	pent-2-yne (2-pentyne)	hex-3-yne (3-hexyne)
ආදේශක හා එහි පිහිටීම	4-methyl	2-methyl
IUPAC නාමය	4-methylpent-2-yne (4-methyl-2-pentyne)	2-methylhex-3-yne (2-methyl-3-hexyne)

දැන් අපි IUPAC කුමයට අනුව හයිබුෂාකාබන නාමකරණය කිරීමේ මූලික නීති සාරාංශ කරමු. මෙය ක්‍රියාකාරී කාණ්ඩ සහිත සංයෝග නම් කිරීමේ පදනම වනු ඇත.

- සියලු සංයෝග දිරසතම කාබන් දාමය සහිත හයිබුෂාකාබනයෙන් ව්‍යුත්පන්න වූ සේ සලකනු ලැබේ.
- ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් පවතින විට දිග ම කාබන් දාමය තොරා ගැනෙනුයේ ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධනය ඇතුළත් වන පරිදි ය.
- කාබන් පරමාණු සංඛ්‍යාව දක්වන මාත්‍ය හයිබුෂාකාබනයේ නාම මූලයට උචිත ප්‍රත්‍යාය (-ane, -ene, හෝ -yne) එක් කරනු ලැබේ.
- ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන නොමැති කළ ආදේශක දරන කාබන් පරමාණුවලට අඩුම අංක හිමි වේ.
- ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් පවතින කළ එහි කාබන් පරමාණුවලට අඩුම අංක හිමි වේ.
- ආදේශක නාම, මාත්‍ය හයිබුෂාකාබන නාමයට උපසර්ග ලෙස ඉංග්‍රීසි හෝ සියලු අක්ෂර අනුමිලිවෙළ අනුව ලියනු ලැබේ.

1.3.5 හයිබුෂාකාබන නොවන සංයෝගවල IUPAC නාමකරණය


මේ කොටසේ දී වෙනත් ක්‍රියාකාරී කාණ්ඩවලින් (1.2 වගුව) යුත් සංයෝගවල නාමකරණය සාකච්ඡා කෙරේ. මෙහි දී ද හාවිතයට ගැනෙනුයේ ඉහත විස්තර කරන ලද මූලධර්මයන් ය. මේ හැරැණු විට අණුවේ ඇති ක්‍රියාකාරී කාණ්ඩය දැක්වීම සඳහා ප්‍රත්‍යායක් (suffix) ද මෙහි දී

අපට අවශ්‍ය වේ. 1.5 වගුවේ දක්වා ඇති පරිදි ක්‍රියාකාරී කාණ්ඩා කිහිපයකට අදාළ ප්‍රත්‍යාග්‍රහණ කිහිපයක් ඇසුරෙන් එක් ක්‍රියාකාරී කාණ්ඩා පමණක් සහිත සංශෝධන සඳහා මේ නීති භාවිත වන්නේ කෙසේ දැයි අධ්‍යාපනය කරමු.


1.5 වගුව ඇතැම් ක්‍රියාකාරී කාණ්ඩ සඳහා ප්‍රතිසංස්කරණ

వ్యక్తిగత కూడాలు	సంయోగ లభించునికి వర్ణన	ప్రతిశ్య
-OH	ఆర్టోకొహాల్	-ol
$\begin{array}{c} \text{O} \\ \\ -\text{C}- \\ \\ \text{H} \end{array}$	ఆర్టోబిహిదివి	-al
$\begin{array}{c} \text{O} \\ \\ -\text{C}- \\ \\ \text{ } \end{array}$	కీటోన్	-one
$\begin{array}{c} \text{O} \\ \\ -\text{C}- \\ \\ \text{O}-\text{H} \end{array}$	కాబోక్సికెలిక్ అమిల్	-oic acid

පහත දී ඇති සංයෝග නාමකරණය කිරීමේ දී අනුගමනය කෙරෙන පියවර කටයුතු කිරීම් දැයුතු සාධක බලම්.




1. ක්‍රියාකාරී කාණේචිය ඇතුළත් වන දිග ම සහතික කාබන් දාමය හඳුනා ගන්න. ක්‍රියාකාරී කාණේචියේ ඇතුළත් කාබන් පරමාණුවට අඩුම අංකය හිමි වන පරිදි කාබන් දාමයේ කාබන් පරමාණු අංකනය කරන්න.



2. කාබන් පරමාණු සංඛ්‍යාව දැක්වෙන මාත්‍ර හයිඩොකාබන නාමය ව්‍යුත්පන්ත කොට එය සංඛ්‍යාව ද නැතු හොත් එහි ද්වීත්ව හෝ තිත්ව බන්ධනයක් ඇතුළත් වේ දැයි පිරික්සන්න.


$\begin{array}{c} 4 & 3 & 2 & 1 \\ \text{CH}_3\text{CH}_2\text{CH}_2\text{CH}_2\text{OH} \end{array}$	$\begin{array}{c} \text{OH} \\ \\ 5 \text{ CH}_3\text{CH}_2\text{CH}_2\overset{\text{2I}}{\underset{\text{3}}{\text{CH}}}\overset{\text{1}}{\underset{\text{1}}{\text{CH}}}\text{CH}_3 \end{array}$	$\begin{array}{c} \text{O} \\ \\ 5 \text{ CH}_3\text{CH}_2\text{CH}_2\overset{\text{2II}}{\underset{\text{3}}{\text{C}}}\overset{\text{1}}{\underset{\text{1}}{\text{CH}}}_3 \end{array}$
C പരമാത്മ 4: but	C പരമാത്മ 5: pent	C പരമാത്മ 5: pent
സന്തോഷിക്കുന്ന ഹടിമേഖലാബന	സന്തോഷിക്കുന്ന ഹടിമേഖലാബന	സന്തോഷിക്കുന്ന ഹടിമേഖലാബന
ദാഖല: but + ane;	ദാഖല: pent + ane;	ദാഖല: pent + ane;
butane	pentane	pentane

3. මාතා හයිබුළාකාබන නාමයේ අවසන් 'e' අකුර ඉවත් කර ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ ප්‍රත්‍යාය එය පිහිටන ස්ථානය දැක්වෙන අංකය ද සමග අගට එක් කිරීමෙන් සංයෝගයේ නාමය ලබා ගන්න.




butan + 1-ol

butan-1-ol (1-butanol)



pentan + 2-ol

pentan-2-ol (2-pentanol)



pentan + 2-one

pentan-2-one (2-pentanone)


ඉහත ව්‍යුත්පන්න කළ IUPAC නාමවලින් පහත දැක්වෙන තොරතුරු ප්‍රකාශ වේ.

- (i) දිග ම සන්තතික කාබන් දාමයේ අඩංගු කාබන් පරමාණු සංඛ්‍යාව (pent, but ආදි)
- (ii) කාබන් දාමයේ සන්තාප්ත ස්වභාවය (-an)
- (iii) අණුවේ ඇති ක්‍රියාකාරී කාණ්ඩය හා එය පිහිටන ස්ථානය (1-ol, 2-ol, 2-one)



සටහන: ඇල්කොහොලොල හයිබුක්සිල් කාණ්ඩය (OH) කාබන් දාමයේ ආන්තික කාබන් පරමාණුව ද ඇතුළ ඕනෑ ම කාබන් පරමාණුවක පිහිටුවිය හැකි බව ද, තමුත් කිටෝනවල කාබනිල් කාණ්ඩය (C = O) කාබන් දාමයේ කෙළවර ඇති කාබන් පරමාණුවක පිහිටුවිය තොහැකි බව ද අවබෝධ කර ගන්න. මේ නිසා ඇල්කොහොලොල හා කිටෝනවල ක්‍රියාකාරී කාණ්ඩය පිහිටන ස්ථානය අංකයකින් දැක්විය යුතු ය.

ඇල්ඩ්ඩිහයිඩ්වල හා කාබොක්සිලික් අම්ලවල කාබනිල් කාණ්ඩය (-C = O) හැම විට ම කාබන් දාමයක අන්තයේ පිහිටන බැවින් එහි පිහිටුම අංකයකින් දැක්වීම අනවශ්‍ය ය.


පහත දැක්වෙන තිදිපුන් දෙක සලකන්න.




1. ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් දිග ම සන්තතික කාබන් දාමය හැඳුනා ගෙන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පරමාණුවට අංක 1 හිමි වන පරිදි දාමයේ කාබන් පරමාණු අංකය කරන්න.



2. දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාව ද, එය සන්තාප්ත ද, නොඳුසේ නම් එහි ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන අඩංගු වේ ද යන බව දැක්වෙන මාතා හයිබුකාබනයේ නාමය ව්‍යුත්පන්න කරන්න.




කාබන් පරමාණු 4ක් හා සන්තාප්ත හයිබුකාබන (but + ane)




කාබන් පරමාණු 5ක් හා සන්තාප්ත හයිබුකාබන (pent + ane)

3. මාතා හයිබුළාකාබන නාමයේ අගට ඇති 'e' අකුර ඉවත් කර ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ ප්‍රත්‍යය එක් කිරීමෙන් සංයෝගයේ නාමය ලියන්න. ඇල්ඩිහයිඩ්වල හා කාබොක්සිලික් අම්ලවල ක්‍රියාකාරී කාණ්ඩවල කාබන් පරමාණුවට හැම විට ම අංක 1 හිමි වන බැවින් එම අංකය තමෙහි ඇතුළත් නොකෙරේ.





butan + oic acid
butanoic acid





pentan + al
pentanal

දැන් අපි දිග ම සන්තතික කාබන් දාමයට ඇල්කිල් කාණ්ඩ ඇදි ඇති නිදසුන් කිහිපයක් සලකා බලමු. ඇල්ඩිහයිඩ්වල හා කාබොක්සිලික් අම්ල ක්‍රියාකාරී කාණ්ඩ හැම විට ම දාම අන්තයෙහි පිහිටෙන බව මතක තබා ගන්න. එබැවින් අංකනයේ දී මේ ක්‍රියාකාරී කාණ්ඩවල කාබන් පරමාණුවට අංක 1 දෙනු ලැබේ.




ඉහත නිදසුන් නාමකරණයට පහත දැක්වෙන පියවර අනුගමනය කරමු.


1. ක්‍රියාකාරී කාණ්ඩය අයන් වන දිග ම සන්තතික කාබන් දාමය හඳුනා ගන්න. ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පරමාණුවට අංක 1 හිමි වන පරිදි කාබන් දාමය අංකනය කරන්න.



2. දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාව හා එය සන්තාප්ත ද නැත ගොත් එහි ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන අඩංගු වේ ද යන බව දක්වන මාතා හයිබුළාකාබන නාමය ව්‍යුත්පන්න කරන්න.




කාබන් පරමාණු 4 ක් හා සන්තාප්ත
හයිබුළාකාබන (but + ane)




කාබන් පරමාණු 6 ක් හා සන්තාප්ත
හයිබුළාකාබන (hex + ane)

3. සම්බන්ධ වන ස්ථානය ද සමග ආදේශක කාණ්ඩ හඳුනා ගන්න.




3-methyl




4-methyl

4. මාතා හයිබුළාකාබන නාමයේ අගට ඇති 'e' අකුර ඉවත් කර ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ ප්‍රත්‍යය එක් කිරීමෙන් සංයෝගයේ IUPAC නාමය ගොඩනගන්න. ආදේශක නාම හා එවා සම්බන්ධ වන ස්ථාන උපසර්ග ලෙස තමට ඇතුළත් කරන්න. ආදේශක කිහිපයක් ඇතොත් එවා හෝඩ්යේ අක්ෂර අනුවලිවෙළට තැබිය යුතු ය.




3-methyl+butan+al
3-methylbutanal




4-methyl+hexan+oic acid
4-methylhexanoic acid

තවත් නිදසුන් දෙකක් ගනිමු.



දිරසතම කාබන් පරමාණු
දාමය



C පරමාණු 5 – pent

C පරමාණු 6 - hex

pentane

hexane

මාත්‍ය
හයිටෝකාබනයෙහි
නාමය

ක්‍රියාකාරී කාණ්ඩය
(ස්ථානය ද සමග)

ආදේශක හා එහි පිහිටීම

IUPAC නාමය

1-al

1-oic acid

2-methyl, 4-methyl


2-methyl, 4-ethyl

2,4-dimethylpentanal


4-ethyl-2-methylhexanoic acid

අැල්කොහොල හා කිටෝන වැනි, ක්‍රියාකාරී කාණ්ඩය ඔනැම කාබන් පරමාණුවක පිහිටිය හැකි කාබන් දාම අංකනය කළ යුත්තේ ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය හිමි වන පරිදි ය. IUPAC නාම ගොඩනැගීම සඳහා සාකච්ඡා කරන ලද අනෙකුත් පියවර අනුගමනය කෙරේ.

නිදසුන් කිහිපයක් අධ්‍යයනය කරමු.



දිරසතම කාබන් පරමාණු
දාමය



C පරමාණු 5- pent

මාත්‍ය හයිටෝකාබනයෙහි
නාමය

ක්‍රියාකාරී කාණ්ඩය
(ස්ථානය ද සමග)

ආදේශක හා එහි පිහිටීම

IUPAC නාමය

C-1 හි ඇති OH සඳහා (1-ol)

C-2 හි ඇති OH සඳහා
(2-ol)

2-methyl, 4-methyl

2-methyl, 4-methyl

2,4-dimethylpentan-1-ol

2,4-dimethylpentan-2-ol

2,4-dimethyl-1-pentanol

2,4-dimethyl-2-pentanol

$\begin{array}{c} & \text{O} & \text{CH}_3 \\ & & \\ \text{CH}_3 & \text{CH}_2 & \text{CH}-\text{CHCH}_3 \\ & & \\ \text{CH}_3 & \text{CH}_2 & \text{CH}_3 \end{array}$	$\begin{array}{c} \text{O} \\ \\ \text{CH}_3 & \text{C} & \text{CHCH}_3 \\ & & \\ \text{CH}_3 & \text{CH} & \text{CH}_3 \end{array}$	
දිරෝතම කාබන් පරමාණු දාමය	C පරමාණු 6- hex	C පරමාණු 5- pent
මාත්‍ර හයිබුකාබනයෙහි නාමය	hexane	pentane
ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	C-3 හි ඇති C=O සඳහා (3-one)	C-2 හි ඇති C=O සඳහා (2-one)
ආදේශක හා එහි පිහිටීම	2-methyl, 4-ethyl	3-methyl, 4-methyl
IUPAC නාමය	4-ethyl-2-methylhexan-3-one 4-ethyl-2-methyl-3-hexanone	3,4-dimethylpentan-2-one 3,4-dimethyl-2-pentanone

සංයෝගයට ද්වීත්ව හෝ ත්‍රිත්ව බන්ධනයක් (බහු බන්ධනයක්) ඇතුළත් වන කළේ දිග ම දාමයට ක්‍රියාකාරී කාණ්ඩය හා බහු බන්ධනය යන දෙක ම ඇතුළත් විය යුතු ය. ඒ අනුව මාත්‍ර හයිබුකාබනය ඇල්කිනයක් හෝ ඇල්කිනයිනයක් හෝ වේ. IUPAC නාමය ගොඩනැගීම සඳහා ඉහත සාකච්ඡා කරන ලද පියවර අනුගමනය කෙරේ. නිදසුන් කිහිපයක් අධ්‍යාපනය කරමු.

$\begin{array}{c} & \text{CH}_3 & \\ & & \\ \text{CH}_3 & \text{C}=\text{CHCHCO}_2\text{H} & \\ & & \\ \text{CH}_3 & & \end{array}$	$\begin{array}{c} \text{CH}_2\text{CH}_3 \\ \\ \text{CH}_2=\text{C}^{\text{3}}\text{CHCH}_3 \\ \\ \text{OH} \end{array}$	
දිරෝතම කාබන් පරමාණු දාමය	C පරමාණු 5- pent	C පරමාණු 4- but
ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	oic acid	2-ol
ද්වීත්ව හෝ ත්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	3-ene	3-ene
මාත්‍ර හයිබුකාබනයෙහි නාමය	pent-3-ene	but-3-ene
ආදේශක හා එහි පිහිටීම	2-methyl, 4-methyl	3-ethyl
IUPAC නාමය	2,4-dimethylpent-3-enoic acid 2,4-dimethyl-3-pentenoic acid	3-ethylbut-3-en-2-ol 3-ethyl-3-buten-2-ol

$\begin{array}{c} & \text{CH}_3 & \\ & & \\ \text{CH}_3 & \text{C}=\text{CHCH}^{\text{3}}\text{CCH}_3 & \\ & & \\ \text{CH}_3 & & \end{array}$	$\begin{array}{c} \text{CH}_3 \\ \\ \text{CH}_3 & \text{C}=\text{C}^{\text{3}}\text{CHCH}_2\text{CHO} \\ & \\ \text{CH}_3 & \text{CH}_2 & \end{array}$	
දිරෝතම කාබන් පරමාණු දාමය	C පරමාණු 6- hex	C පරමාණු 6- hex
ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	2-one	al
ද්වීත්ව හෝ ත්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	4-ene	4-yne
මාත්‍ර හයිබුකාබනයෙහි නාමය	hex-4-ene	hex-4-yne
ආදේශක හා එහි පිහිටීම	3-methyl, 5-methyl	3-methyl
IUPAC නාමය	3,5-dimethylhex-4-en-2-one 3,5-dimethyl-4-hexen-2-one	3-methylhex-4-ynal 3-methyl-4-hexynal


1.3.6 එක් ක්‍රියාකාරී කාණ්ඩයකට වඩා ඇතුළත් සංයෝගවල IUPAC නාමකරණය

ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් ඇතුළත් කාබනික සංයෝග ගණනාවක් වේ. සංයෝග ඒවායේ ඇතුළත් ක්‍රියාකාරී කාණ්ඩ අනුව නම් කෙරෙන බව ඉහත සාකච්ඡාවේ දී ඔබ ඉගෙනාගත් බව සිහිපත් කරන්න. IUPAC නාමකරණ ක්‍රමයේ දී ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රමුඛතා අනුපිළිවෙළකට අනුව පෙළගස්වනු ලැබේ. සංයෝගයක ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් පවතින විට, සංයෝගය නම් කෙරෙනුයේ ප්‍රමුඛතාවෙන් ඉහළ ක්‍රියාකාරී කාණ්ඩය අනුව ය. ඉහළ ම ප්‍රමුඛතාවෙන් යුත් ක්‍රියාකාරී කාණ්ඩයට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය යැයි කියනු ලැබේ. අනෙක් ක්‍රියාකාරී කාණ්ඩය ආදේශකයක් සේ සැලකේ. ක්‍රියාකාරී කාණ්ඩයක් ආදේශකයක් ලෙස සැලකෙන කළේහි රට උපසර්ගයක් ලෙස භාවිතයට ගැනෙන වෙන ම තාමයක් දෙනු ලැබේ. කාබන් ආමය අංකනය කෙරෙනුයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය ලැබෙන පරිදි ය. ක්‍රියාකාරී කාණ්ඩ සමහරක උපසර්ග හා ප්‍රත්‍යාග්‍යන්, ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා අඩුවන පිළිවෙළ අනුව 1.6 වගුවේ ඉදිරිපත් කර ඇත.

1.6 වගුව ක්‍රියාකාරී කාණ්ඩ වල ප්‍රමුඛතාව අඩුවන අනුපිළිවෙළ

ක්‍රියාකාරී කාණ්ඩය	සංයෝග වර්ගය	උපසර්ගය	ප්‍රත්‍යාග්‍ය
-COOH	කාබොක්සිලික් අම්ල	-	oic acid
-COOR	ඒස්ටර	-	oate
-COCl	අම්ල ක්ලෝරයිඩ	-	oyl chloride
-CONH ₂	ඇමැයිඩ	-	amide
-CN	නයිට්‍රිල්	cyano	nitrile
-CHO	ඇල්ඩ්ඩයිඩ	formyl	al
-CO-	කිටෝන	oxo	one
-OH	ඇල්කොහොල	hydroxy	ol
-NH ₂	ඇමීනා	amino	amine
-X	හේලැයිඩ	halo	-
-NO ₂		nitro	-

සටහන: ඇල්කීන (C=C) සඳහා 'ene' ප්‍රත්‍යාග්‍ය හා ඇල්කයින (C≡C) සඳහා 'yne' ප්‍රත්‍යාග්‍ය යොදා ගනී.



දිරෝකම කාබන් පරමාණු දාමය C පරමාණු 5- pent

ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී oic acid
කාණ්ඩය

(ස්ථානය ද සමග)


ද්විත්ව හේ ත්‍රිත්ව බන්ධනය 3-ene

(ස්ථානය ද සමග)

මාත්‍ර භයිඩාකාබනයෙහි නාමය pent-3-ene

ආදේශක හා එහි පිහිටීම 2-hydroxy, 2-methyl, 4-methyl

IUPAC නාමය 2-hydroxy-2,4-dimethylpent-3-enoic acid
2-hydroxy-2,4-dimethyl-3-pentenoic acid



දිරෝකම කාබන් පරමාණු දාමය C පරමාණු 6- hex

ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී 3-one
කාණ්ඩය

(ස්ථානය ද සමග)


ද්විත්ව හේ ත්‍රිත්ව බන්ධනය hex

(ස්ථානය ද සමග)

මාත්‍ර භයිඩාකාබනයෙහි නාමය hexane

ආදේශක හා එහි පිහිටීම 2-hydroxy, 5,5-dimethyl

IUPAC නාමය 2-hydroxy-5,5-dimethylhexan-3-one
2-hydroxy-5,5-dimethyl-3-hexanone



දිරෝකම කාබන් පරමාණු දාමය C පරමාණු 6- hex

ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී oic acid
කාණ්ඩය

(ස්ථානය ද සමග)


ද්විත්ව හේ ත්‍රිත්ව බන්ධනය 4-ene

(ස්ථානය ද සමග)


මාත්‍ර භයිඩාකාබනයෙහි නාමය hex-4-ene (4-hexene)

ආදේශක හා එහි පිහිටීම 3-oxo, 2-methyl, 5-methyl


IUPAC නාමය 2,5-dimethyl-3-oxohex-4-enoic acid
2,5-dimethyl-3-oxo-4-hexenoic acid




දිරෝකතම කාබන් පරමාණු දාමය	C පරමාණු 6- hex
ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	3-ol
ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	4-ene
මාත්‍රා හයිඩ්‍රොකාබනයෙහි නාමය	hex-4-ene (4-hexene)
ආදේශක හා එහි පිහිටීම	1-amino, 2,5-dimethyl
IUPAC නාමය	1-amino-2,5-dimethylhex-4-en-3-ol 1-amino-2,5-dimethyl-4-hexen-3-ol




දිරෝකතම කාබන් පරමාණු දාමය	C පරමාණු 5- pent
ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	3-one (මිනැම දිගාවකින් අංක කිරීමේ දී) එවැනි අවස්ථාවකදී ආදේශක කාණ්ඩයට අවම අංකය ලැබෙන පරිදි අංකනය කරනු ලබන දිගාව තෝරාගනු ලැබේ.
මාත්‍රා හයිඩ්‍රොකාබනයෙහි නාමය	pentane
ආදේශක හා එහි පිහිටීම	1-hydroxy, 4-methyl
IUPAC නාමය	1-hydroxy-4-methylpentan-3-one 1-hydroxy-4-methyl-3-pentanone



දිරෝකතම කාබන් පරමාණු දාමය	C පරමාණු 5- pent
ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	3-ol (මිනැම දිගාවකින් අංක කිරීමේ දී) එවැනි අවස්ථාවකදී ද්විත්ව බන්ධනයට අවම අංකය යෙදිය යුතුය.
ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	1-ene
මාත්‍රා හයිඩ්‍රොකාබනයෙහි නාමය	pent-1-ene (1-pentene)
ආදේශක හා එහි පිහිටීම	නැත
IUPAC නාමය	pent-1-en-3-ol 1-penten-3-ol



දීර්ශනම කාබන් පරමාණු දාමය	C පරමාණු 5-pent
ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	3-one (මිනැම ම දිගාවකින් අංක කිරීමේ දී) එවැනි අවස්ථාවක ද්විත්ව බන්ධනයට අවම අංකය යෙදිය යුතුය. ආදේශක ඇල්කීන හා ඇල්කින නාමකරණය සිහිපත් කරගන්න.
ද්විත්ව හෝ ක්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	1-ene
මාත්‍රා හයිඩ්‍රොකාබනයෙහි නාමය	pent-1-ene (1-pentene)
ආදේශක හා එහි පිහිටීම	5-hydroxy, 2,4-dimethyl
IUPAC නාමය	5-hydroxy-2,4-dimethylpent-1-en-3-one 5-hydroxy-2,4-dimethyl-1-penten-3-one



දීර්ශනම කාබන් පරමාණු දාමය	C පරමාණු 5- pent (hex තොවේ; කාබන් දාමයෙහි C=C ඇතුළත් විය යුතුය).
ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	3-one
ද්විත්ව හෝ ක්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	1-ene
මාත්‍රා හයිඩ්‍රොකාබනයෙහි නාමය	pent-1-ene (1-pentene)
ආදේශක හා එහි පිහිටීම	5-hydroxy, 2-ethyl, 4-methyl
IUPAC නාමය	2-ethyl-5-hydroxy-4-methylpent-1-en-3-one 2-ethyl-5-hydroxy-4-methyl-1-penten-3-one

* එස්ටර්, අම්ල ක්ලෝරයිඩ සහ ඇමයිඩ යන කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න නම් කිරීම උපග්‍රහ්‍ය යටතේ දක්වා ඇත.

දැන් අපි හයිඩ්‍රොකාබනයක හැර අනෙකුත් සංයෝගයක IUPAC නාමය ගොඩනැගීමේ පියවර ප්‍රවේශය මෙසේ සාරාංශ කරමි.

1. ඉහළ ම ප්‍රමුඛතාවෙන් යුත් ක්‍රියාකාරී කාණ්ඩය හෙවත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය (1.6 වගුව) හා ද්විත්ව හෝ ක්‍රිත්ව බන්ධන වෙතොත් එය අන්තර්ගත වන දිග ම හයිඩ්‍රොකාබන දාමය හඳුනා ගන්න.
2. හයිඩ්‍රොකාබන දාමය අංකනය කරන්න. එහි දී
 - a) ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුතම අංකය හිමි විය යුතු ය.
 - b) හයිඩ්‍රොකාබන දාමය විවිධ දිගාවලට අංකනය කළ විට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එක ම අංකය හිමි වේ නම්, අංකන දිගාව ලෙස තොරා ගැනෙනුයේ බහු බන්ධනයට අඩුතම අංකය හිමි වන දිගාවයි.
 - c) හයිඩ්‍රොකාබන දාමය විවිධ දිගාවලට අංකනය කළ විට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එක ම අංකය හිමි වේ නම් හා සංයෝගයේ බහු බන්ධන තොවේ

නම, දාමය අංකනය කිරීමේ දිගාව ලෙස තෝරා ගැනෙනුයේ ආදේශකවලට අඩුතම අංක හිමි වන දිගාවයි.

3. කාබන් පරමාණු සංඛ්‍යාවට අදාළ නාමය හා අදාළ ස්ථාන අංක සමග සන්නාප්ත හෝ අසන්නාප්තතාව හගවන ප්‍රත්‍ය (-ane, -ene, -yne) හාවිතයට ගනිමින් හයිබොකාබන නාමය ව්‍යුත්පන්න කරන්න.
4. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නියෝජනය කරන ප්‍රත්‍යය එක් කරන්න.
5. අදාළ ස්ථාන අංක ද සමග ආදේශක කාණ්ඩ නියෝජනය කරන උපසර්ග ඉංග්‍රීසි හෝ වියේ අක්ෂර අනුපිළිවෙළට එකතු කරන්න.
6. දැන් පහත ආකාරයට IUPAC නම ගොඩනගන්න.



සාමාන්‍ය නම (සුළු නාම)

විධිමත් නාමකරණයට පෙර, කාබනික සංයෝග එවායේ සාමාන්‍ය නම වලින් හැඳින්වීය. සුළු කාබනික සංයෝග වල සුළු නාම තවමත් රසායනයෙන් විසින් හාවිත කරන බැවින් මෙම නම සඳහා තුළුවීම යෝග්‍ය ය. සුළුබ කාබනික සංයෝග කිහිපයක සාමාන්‍ය නම හා අනුරූප IUPAC නාම 1.7 වගුවේ දැක්වේ.

1.7 වගුව බහුලව හාවිත කරනු ලබන සංයෝග කිහිපයක සාමාන්‍ය නම හා IUPAC නම්

සංයෝගය	සාමාන්‍ය නාමය	IUPAC නාමය
CH_3COOH	ඇසිටික් අම්ලය	ethanoic acid
CH_3CHO	ඇසිටැල්චිහයිඩ්	ethanal
CH_3COCH_3	ඇසිටෝනයිටිල්	propanone
CH_3CN	ඇසිටොනයිටිල්	ethanenitrile
$\text{HC}\equiv\text{CH}$	ඇසිටිලින්	ethyne
CHCl_3	ක්ලෝරෝගොම්	trichloromethane
$\text{HOCH}_2\text{CH}_2\text{OH}$	එතිලින් ග්ලයිකෝල්	ethane-1,2-diol
HCHO	ගොමැල්චිහයිඩ්	methanal
HCOOH	ගොමික් අම්ලය	methanoic acid

1.4 සමාවයවිකතාව

එකම අණුක සුතුයෙන් යුත් එකිනෙකට වෙනස් සංයෝග පැවතිම සමාවයවිකතාව වේ. එක ම අණුක සුතුයෙන් යුත් වෙන් වෙන් සංයෝගවලට සමාවයවික යැයි කියනු ලැබේ. සමාවයවික, සටනා සමාවයවික හා ත්‍රිමාන සමාවයවික යනුවෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය.

1.4.1 සටනා (වුහ) සමාවයවිකතාව


සංස්ථික පරමාණු එකිනෙකට සම්බන්ධ වී ඇති පිළිවෙළ වෙනස් වන්නා වූ සමාවයවික සටනා සමාවයවික නම් වේ. එබැවින් ඒවාට වෙන් වෙන් වුහ සූත්‍ර ඇත. සටනා සමාවයවික සඳහා නිදසුන් කිහිපයක් 1.8 වගුවේ දැක්වේ.

1.8 වගුව සටනා සමාවයවික සඳහා නිදසුන් කිහිපයක්

අණුක සූත්‍ර	සටනා සමාවයවික
C_5H_{12}	$CH_3CH_2CH_2CH_2CH_3$ $\begin{array}{c} CH_3 \\ \\ CH_3CHCH_2CH_3 \end{array}$ $\begin{array}{c} CH_3 \\ \\ CH_3CCH_3 \\ \\ CH_3 \end{array}$
C_3H_8O	$CH_3CH_2CH_2OH$ $\begin{array}{c} CH_3 \\ \\ CH_3CHOH \end{array}$ $CH_3CH_2OCH_3$
C_4H_8O	$CH_3CH_2CH_2C=O$ $\begin{array}{c} CH_3 \\ \\ CH_3CHC=O \\ \\ H \end{array}$ $CH_3CH_2C=O$

සටනා සමාවයවික තවදුරටත් දාම සමාවයවික, ස්ථාන සමාවයවික හා ක්‍රියාකාරී සමාවයවික යනුවෙන් අනුබේදීමට ලක් කළ හැකි ය. මේ අනුබේදුම් බහිජ්කාර තොවන අතර, අතිපිහිත විය හැක්කේ ය. එනම් එකම සංයෝගය, සමාවයවික වර්ග එකකට වඩා වැඩි ගණනකට ඇතුළත් කළ හැකි ය.

දාම සමාවයවික: දාම සමාවයවික යනු එක ම අණුක සූත්‍රය ඇති, එහෙත් වෙන් වෙන් හයිමෙශාකාබන දාමවලින් යුත් සමාවයවික ය. (1.10 රුපය)




1.10 රුපය $C_5H_{12}O$ අණුක සූත්‍රය සඳහා ඇති දාම සමාවයවික

ස්ථාන සමාවයවික: එක ම කාබන් දාමයෙහි විවිධ ස්ථානවල එක ම ක්‍රියාකාරී කාණ්ඩ හා/හෝ ආදේශක ඇති සමාවයවික ස්ථාන සමාවයවික නම් වේ (1.11 රුපය).

$CH_3CH_2CH_2OH$ 1-propanol	$CH_3\overset{OH}{ }CHCH_3$ 2-propanol	$CH_3CH_2C\equiv CH$ 1-butyne	$CH_3C\equiv CCH_3$ 2-butyne
C_3H_8O අණුක සූත්‍රය සඳහා ස්ථාන සමාවයවික		C_4H_6 අණුක සූත්‍රය සඳහා ස්ථාන සමාවයවික	

1.11 රුපය ස්ථාන සමාවයවික සඳහා නිදසුන්

ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික: එක ම අණුක සූත්‍රය ඇති එහෙත් එකිනෙකට වෙනස් ක්‍රියාකාරී කාණ්ඩවලින් යුත් සමාවයවික ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික වේ. (1.12 රුපය)




$\text{C}_3\text{H}_8\text{O}$ අණුක සූත්‍රය සඳහා ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික

$\text{C}_3\text{H}_6\text{O}$ අණුක සූත්‍රය සඳහා ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික

1.12 රැපය ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික සඳහා නිදසුන්

දාම සමාවයවිකතාව, ස්ථාන සමාවයවිකතාව හා ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවිකතාව එකිනෙක මත අතිපිළිත විය හැකි ය. $\text{C}_4\text{H}_8\text{O}$ අණුක සූත්‍රය සඳහා අදින ලද සමාවයවික දෙස බලන්න.

(1.13 රැපය)




1.13 රැපය $\text{C}_4\text{H}_8\text{O}$ අණුක සූත්‍රය සඳහා වන සටනා සමාවයවික

1.4.2 ත්‍රිමාන සමාවයවිකතාව

ත්‍රිමාන සමාවයවිකතාව යනු ත්‍රිමාන අවකාශයෙහි බන්ධනවල දිගානතියෙන් පමණක් වෙනස් වන්නා වූ ව්‍යුහ සහිත සංයෝගවල පැවතිමයි. ත්‍රිමාන සමාවයවිකවලට ඇත්තේ එක ම ව්‍යුහ සූත්‍රයකි. ඒවාට ඇත්තේ සමාන සම්බන්ධතාවකි. එතැම් ඒවායේ සංසරික පරමාණු එක ම අනුපිළිවෙළකට සම්බන්ධ වී ඇති නමුත් ඒවායේ සංසරික පරමාණු හෝ කාණ්ඩ ත්‍රිමාන අවකාශයේ දිගානත වී ඇති ආකාරයෙන් ඒවා එකිනෙකින් වෙනස් වේ. එබැවින් ඒවාට එක ම අණුක හා ව්‍යුහ සූත්‍ර ඇත්තේ ඒවා එකිනෙක මත අධිස්ථාපනය කළ නොහැකි ය. ත්‍රිමාන ව්‍යුහ එකිනෙකෙහි දර්පණ ප්‍රතිච්චිත වන්නා වූ ත්‍රිමාන සමාවයවික යුගල එකිනෙකෙහි ප්‍රතිච්චිත නොවන්නා වූ ත්‍රිමාන සමාවයවික යුගල එකිනෙකෙහි පාර්ශ්වීමාන සමාවයවික නම් වේ.

ඉහත විස්තර කරන ලද විවිධාකාරයේ සමාවයවික හා ඒවායේ වර්ගීකරණය 1.14 රැපයේ පෙන්වා ඇත.



1.14 රැපය සමාවයවිකවල වර්ගීකරණය

පාර්ත්‍රිමාන සමාවයවිකතාව


ජ්‍යාමිතික සමාවයවිකතාව, පාර්ත්‍රිමාන සමාවයවිකතාව පෙන්නුම් කෙරෙන එක් අවස්ථාවකි. $C=C$ බන්ධනයක් σ - බන්ධනයකින් හා π - බන්ධනයකින් සමන්වීත ය. π බන්ධනය හේතුවෙන් කාබන් පරමාණු දෙකට σ - බන්ධනය වටා නිදැල්ලේ ප්‍රමාණය වීමට තොහැකි ය. ඇල්කීන් කාබන් පරමාණු දෙකක් හා ඒවාට සම්බන්ධ පරමාණු හතරක් පවතින්නේ එක ම තලයක ය. ජ්‍යාමිතික සමාවයවික පැවතීමට නම්, ද්වීත්ව බන්ධනයේ එක් එක් කාබන් පරමාණුවකට සම්බන්ධ කාණ්ඩ දෙක එක සමාන තොවිය යුතු ය. එබදු අවස්ථාවක කාබන් පරමාණු දෙකට සම්බන්ධ කාණ්ඩවල අවකාශය සැකැස්ම එකිනෙකින් වෙනස් වන්නා වූ සංයෝග දෙකක් පැවතීමට හැකි ය. මේ සංයෝග දෙක එකිනෙක මත අධිස්ථාපනය කළ තොහැකිකා සේ ම, (π බන්ධනය හේතුවෙන්) කාබන් - කාබන් බන්ධන අක්ෂය වටා ප්‍රමාණය කිරීමෙන් අන්තර් පරිවර්තනය කිරීමට ද තොහැක්කේ ය. එබදු සංයෝග ජ්‍යාමිතික සමාවයවික යනුවෙන් හැඳින්වේ.

නිදුසුනක් ලෙස,



යන වූහ එකිනෙක මත අධිස්ථාපනය කළ තොහැකි හෙයින් ඒවා පාර්ත්‍රිමාන සමාවයවික වේ.


එහෙත්,



එකිනෙක මත අධිස්ථාපනය කළ හැකි හෙයින් ඒවායෙන් දැක්වෙන්නේ එකම සංයෝගයකි.

සිස් (cis) හා ව්‍රාන්ස් (trans) නාමකරණය


ඇල්කීන්වල එක ම ද්වීත්ව බන්ධනයේ වෙන් වෙන් කාබන් පරමාණුවලට බන්ධනය වී ඇති කාණ්ඩ දෙකක් අතර සම්බන්ධතාව දැක්වීම සඳහා 'සිස්' (cis) හා 'ව්‍රාන්ස්' (trans) යන පද හාවිත වේ. අණුවෙහි තලයට ලම්බකව $C=C$ බන්ධනය හරහා යන තලයක් (1.15 රුපය) කෙරෙහි අවධානය යොමු කරන්න. කාණ්ඩ දෙකක් මේ තලයෙන් එක ම පැත්තේ වෙතොත් ඒ සම්බන්ධතාව 'සිස්' වේ. 1.15 රුපයේ හයිඩූලන් පරමාණු දෙක එකිනෙකට 'සිස්' පිහිටුමේ ඇති බවත් මෙතිල් කාණ්ඩ දෙකෙහි පිහිටුම ද එකිනෙකට 'සිස්' වන බවත් සැලකිල්ලට ගන්න.



1.15 රුපය අණුවෙහි තලයට ලම්බ වූ තලය පෙන්නුම් කරන cis-2-butene

කාණ්ඩ දෙක තලයෙහි එකිනෙකට ප්‍රතිච්‍රිද්ධ පැතිවල වේ නම් ඒ පිහිටුම 'ව්‍රාන්ස්' (trans) වේ. C_a පරමාණුවට H පරමාණුව, C_b පරමාණුවෙහි මෙතිල් කාණ්ඩයට 'ව්‍රාන්ස්' පිහිටුමේ වන බව නිරීක්ෂණය කරන්න (1.15 රුපය).


cis-2-butene හි ජ්‍යාමිතික සමාවයවිකය trans-2-butene වේ (1.16 රුපය). එහි මෙතිල් කාණ්ඩ දෙක එකිනෙකට 'ව්‍රාන්ස්' වන අතර H පරමාණු දෙක ද එකිනෙකට 'ව්‍රාන්ස්' වේ.



1.16 රුපය trans-2-butene

ප්‍රතිරුප අවයව සමාවයවිකතාව


එකක් අනෙකෙහි දුර්පණ ප්‍රතිඵිම්බ වන සමාවයවික ප්‍රතිරුප අවයව යනුවෙන් හැඳින්වේ (1.17 රුපය). එකිනෙකට වෙනස් කාණ්ඩ සතරකට බන්ධනය වී ඇති කාබන් පරමාණුවක් සහිත සංයෝගයකට ප්‍රතිරුප අවයව සමාවයවිකතාව පෙන්වුම් කළ හැකි ය. එවන් කාබන් පරමාණුවකට අසම්මික කාබන් පරමාණුවක් හෙවත් කයිරුල් කාබන් පරමාණුවක් යැයි කියනු ලැබේ. එක් ප්‍රතිරුප අවයවයක් පමණක් අඩංගු දාවණයක් හරහා තලවැටිත ආලෝකය යැඩු විට, බුවන තලයේ භුමණය වීමක් සිදු වේ. එක් ප්‍රතිරුප අවයවයක් බුවන තලය එක් දිගාවකට භුමණය කරන අතර අනෙක් ප්‍රතිරුප අවයවය බුවන තලය එට ප්‍රතිච්‍රිද්ධ දිගාවට භුමණය කරයි. ප්‍රතිරුප අවයව ආලෝකයේ බුවන තලය භුමණය කරන හෙයින් ඒවා ප්‍රකාශ සමාවයවික යනුවෙන් ද නම් කරනු ලැබේ. තලවැටිත ආලෝකයේ බුවන තලය භුමණ කරන සංයෝග ප්‍රකාශ ස්ථිර සංයෝග ලෙස හැඳින්වේ.



1.17 රුපය bromochlorofluoromethane හි ප්‍රතිරුප අවයව

ඉහත දුර්පණ ප්‍රතිඵිම්බ අධිස්ථාපනය කළ නොහැකි බව නිරීක්ෂණය කරන්න.

සටහන: එකිනෙකෙහි දුර්පණ ප්‍රතිඵිම්බ නොවන ත්‍රිමාන සමාවයවික, පාරත්මාණ සමාවයවික ලෙස හැඳින්වෙන බව සනිටුහන් කර ගන්න. එබැවින් ජ්‍යාමිතික සමාවයවික පාරත්මාණ සමාවයවික වේ.



2. හයිටුවාකාබන හා හේලෝහයිටුවාකාබන

අන්තර්ගතය

2.1	අලැගැටික හයිටුවාකාබනවල ව්‍යුහය, හෙෂතික ගුණ සහ බන්ධන ස්වභාවය	2.3	බෙන්සීන්වල බන්ධන ස්වභාවය
2.1.1	අල්කේනවල ගුණ	2.3.1	බෙන්සීන්වල ව්‍යුහය
2.1.2	අල්කේනවල ව්‍යුහය	2.3.2	බෙන්සීන්වල ස්පායිනාවය
2.1.3	අල්කේන හා අල්කයිනවල ගුණ	2.4	බෙන්සීන්හි ස්පායිනාව දැක්වෙන ලාක්ෂණික ප්‍රතිඵ්‍යා
2.1.4	අල්කේනවල ව්‍යුහය	2.4.1	බෙන්සීන්වල ඉලෙක්ට්‍රොඩික ආදේශ ප්‍රතිඵ්‍යා
2.1.5	අල්කයිනවල ව්‍යුහය	2.4.1.1	නයිලෝකරණය
2.2	අල්කේන, අල්කේන සහ අල්කයිනවල ප්‍රතිඵ්‍යා	2.4.1.2	නිඩිල් - කුඩාව අල්කිල් කරණය
2.2.1	අල්කේනවල ප්‍රතිඵ්‍යා	2.4.1.3	නිඩිල් - කුඩාව ඇසිල් කරණය
2.2.1.1	අල්කේන ක්ලෝරිනිකරණය	2.4.1.4	හැලුජනිකරණය
2.2.2	අල්කේනවල ප්‍රතිඵ්‍යා	2.4.2	මක්සිකරණය කෙරෙහි බෙන්සීන් වලදේ ප්‍රතිරෝධතාව
2.2.2.1	හයිටුවන් හේලයිඩ් ආකලනය (HCl, HBr හෝ HI)	2.4.3	හයිටුවනිකරණය කෙරෙහි බෙන්සීන් වලදේ ප්‍රතිරෝධතාව
2.2.2.2	අල්කේනවලට බෝලින් ආකලනය	2.5	ඒක ආදේශිත බෙන්සීන්වල ආදේශිත කාණ්ඩවල යොමුකාර හැකියාව
2.2.2.3	සල්ගියුරික් අම්ලය ආකලනය සහ ආකලන එලදේ ජල විවිධේනය	2.5.1	මිතා - පැරා යොමුකාරක කාණ්ඩ
2.2.2.4	උත්ප්‍රේරිත හයිටුවන් ආකලනය (හයිටුවනිකරණය)	2.5.2	මෙටා යොමුකාරක කාණ්ඩ
2.2.2.5	සිඩ්ල, ක්රායි, තනුක KMnO ₄ සමඟ අල්කේනවල ප්‍රතිඵ්‍යා	2.6	අල්කිල් හේලයිඩවල ව්‍යුහය සහ ප්‍රතිඵ්‍යා
2.2.3	අල්කයිනවල ප්‍රතිඵ්‍යා	2.7	බන්ධන බිඳීමේ හා බන්ධන සැදීමේ පියවර අතර කාල සම්බන්ධතාව අනුව අල්කිල් හේලයිඩවල නිපුක්ලයාපිලික ආදේශ ප්‍රතිඵ්‍යා
2.2.3.1	බෝලින් ආකලනය		
2.2.3.2	හයිටුවන් හේලයිඩ් ආකලනය		
2.2.3.3	ජලය ආකලනය		
2.2.3.4	උත්ප්‍රේරිත හයිටුවන් ආකලනය (හයිටුවනිකරණය)		
2.2.4	අග්‍රස්ථ හයිටුවන් සහිත අල්කයිනවල ආම්ලික ස්වභාවය		

හැදින්වීම

හයිබුකාබන යනු කාබන් හා හයිබුජන් පමණක් අඩංගු සංයෝග වේ. ඇලිගැටික හයිබුකාබන, ඇල්කේන, ඇල්කයින හා ඇල්කයින ලෙස වර්ගිකරණය කරන බව අප දැනටමත් සාකච්ඡා කර ඇත. ජේලෝහයිබුකාබන යනු කාබන් හා හයිබුජන්වලට අමතරව හැලුජන පරමාණු එකක් හෝ කිපයක් හෝ අඩංගු සංයෝග වේ.

2.1 ඇලිගැටික හයිබුකාබනවල ව්‍යුහය, හොතික ගුණ සහ බන්ධන ස්වභාවය

ඇල්කේන යනු සන්ථාප්ත හයිබුකාබන වේ. මේ සංයෝගවල කාබන් - හයිබුජන් සහ කාබන් - කාබන් එක බන්ධන පමණක් ඇත. මෙතේන් (CH_4) සරල ම ඇල්කේන හයිබුකාබනය වන අතර, එහි එක් කාබන් පරමාණුවක් පමණක් අඩංගු වේ. මේ කාබන් පරමාණුවට හයිබුජන් පරමාණු හතරක් එක බන්ධන මගින් සම්බන්ධ වී ඇත. කාබන් පරමාණු දෙකක් අඩංගු ඇල්කේනය එතේන් (C_2H_6) වේ. එතේන්වල කාබන් පරමාණු දෙක එක බන්ධනයකින් එකිනෙක බැඳී ඇති අතර, ඒ එක් කාබන් පරමාණුවක් හයිබුජන් පරමාණු තුනකට බැඳී ඇත. කාබන් පරමාණු තුනක් ඇති ඇල්කේනය ප්‍රාපේන් (C_3H_8) වේ. එතේන්වල සූත්‍රය මෙතේන්වල සූත්‍රයට වඩා CH_2 මගින් වෙනස් වන අතර, ප්‍රාපේන්වල සූත්‍රය එතේන්වල සූත්‍රයට වඩා CH_2 මගින් වෙනස් වන බව පෙනේ. සංයෝග ග්‍රේණියක අනුයාත සාමාජිකයන් CH_2 එකකය මගින් පමණක් වෙනස් වන මෙටැනි සංයෝග ග්‍රේණි සඳාග ග්‍රේණි ලෙස හැදින්වේ.

සඳාග ග්‍රේණියක් යනු එක ම පොදු සූත්‍රයක් ඇති, එක ම රසායනික ලක්ෂණ සහිත, එවායේ අනුයාත සාමාජිකයන් CH_2 එකකය මගින් පමණක් වෙනස් වන සංයෝග ග්‍රේණියකි. ඇල්කේනවල පොදු සූත්‍රය $\text{C}_n\text{H}_{2n+2}$ (මෙහි $n = 1, 2, 3, \dots$) වන අතර වක්‍රීය ඇල්කේන හැර අනෙක් සියලු ඇල්කේන මේ පොදු සූත්‍රයට අනුකූල වේ.

2.1.1 ඇල්කේනවල ගණ

ඇල්කේන අණු නිරදුවීය හෝ ඉතා දුබල ලෙස දැවීය වේ. නිරදුවීය අණු අතර පවතින ආකර්ෂණ බල වන්නේ අපකිරණ බල වේ. ග්‍රේණියේ මුල් සාමාජිකයන් කිපයක් කාමර උණ්ණත්වයේ දී වායු වන අතර, අනෙක් ඉහළ ඇති සාමාජිකයෝ ද්‍රව හෝ සන වෙති. ග්‍රේණියේ පහළට යන විට අණුවල පෘෂ්ඨීක ක්ෂේත්‍රාලය වැඩි විම හේතුවෙන් අපකිරණ බල ද වැඩි වේ. මෙය හයිබුකාබනවල හොතික තත්ත්ව විව්ලනයට හේතු වේ. එමෙන් ම අනු නොබෙදුණු හයිබුකාබනවල සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි වන විට තාපාංක හා ද්‍රවාංක වැඩි වීමට ද හේතු වේ (2.1 වගුව).

2.1 වගුව සරල දාම ඇල්කේන කිපයක ද්‍රවාංක, තාපාංක සහ සනනත්ව

නම	සූත්‍රය	ද්‍රවාංකය / $^{\circ}\text{C}$	තාපාංකය / $^{\circ}\text{C}$	සනනත්වය ($20^{\circ}\text{C} \text{දී}$)/ g cm^{-3}
methane	CH_4	-183	-162	
ethane	CH_3CH_3	-183	-88.5	
propane	$\text{CH}_3\text{CH}_2\text{CH}_3$	-187	-42	
butane	$\text{CH}_3(\text{CH}_2)_2\text{CH}_3$	-138	-0.5	
pentane	$\text{CH}_3(\text{CH}_2)_3\text{CH}_3$	-130	36	0.626

නම	සුතුය	දුවාංකය / °C	තාපාංකය / °C	සනත්වය (20 °C දී)/ g cm⁻³
hexane	CH ₃ (CH ₂) ₄ CH ₃	-95	69	0.659
heptane	CH ₃ (CH ₂) ₅ CH ₃	-90.5	98	0.659
octane	CH ₃ (CH ₂) ₆ CH ₃	- 57	126	0.659
nonane	CH ₃ (CH ₂) ₇ CH ₃	- 54	151	0.718
decane	CH ₃ (CH ₂) ₈ CH ₃	- 30	174	0.730

කාබන් දාමයේ අතු බෙදීමත් සමග අණුවේ පෘථිවීක ක්ෂේත්‍රාලය අඩු වන අතර, ඒ අනුව අපකිරණ බල දුරටත් වන බැවින් තාපාංකය අඩු වේ. 2.2 වගුවේ දී ඇති දත්තවලට අනුව කාබන් පරමාණු පහක් ඇති ඇල්කේනවල තාපාංක, කාබන් දාමයේ අතු බෙදීම වැඩි වන විට අඩු වන බව පෙනේ.


2.2 වගුව පෙන්වෙන්වල සමාවයවිකවල අතු බෙදීමත් සමග සිදු වන තාපාංකයේ අඩු විම

සංයෝගය	තාපාංකය / °C
pentane	36
2-methylbutane	28
2,2-dimethylpropane	9

2.1.2 ඇල්කේනවල ව්‍යුහය


සරල ම ඇල්කේනය වන මෙතෙන්වල (CH_4) බන්ධන සලකා බලමු. කාබන් පරමාණුව හයිඩ්‍රොජන් පරමාණු හතරක් සමග සහසංයුත බන්ධන හතරක් සාදා ගතී. සහසංයුත බන්ධනයක් සැදෙන්නේ එක් ඉලෙක්ට්‍රොනය බැහිත් ඇති වෙනස් පරමාණු දෙකක කාක්ෂික දෙකක් අතිවිෂාදනය වීමෙනි. භූම් අවස්ථාවේ ඇති කාබන් පරමාණුවක ඉලෙක්ට්‍රොන එක බැහිත් අඩංගු p කාක්ෂික 2 ක් (p_x සහ p_y) පමණක් ඇති බැවින්, එයට සැදිය හැක්කේ එකිනෙකට ලම්බක වන සහසංයුත බන්ධන දෙකක් පමණි (C හි භූම් අවස්ථාවේ ඉලෙක්ට්‍රොන වින්‍යාසය $1s^2 \ 2s^2 \ 2p^2$ බව සිහි කරන්න). $2s$ කාක්ෂිකයේ ඇති ඉලෙක්ට්‍රොන දෙක වියුග්ම වී එක් ඉලෙක්ට්‍රොනයක් p_z කාක්ෂිකයට උසස් වුවහාන්, එවිට කාබන් පරමාණුවට එක් ඉලෙක්ට්‍රොනය බැහිත් ඇති කාක්ෂික හතරක් පවතින බැවින් හයිඩ්‍රොජන් පරමාණු හතරක් සමග බන්ධන සාදා ගත හැකි ය. ඉලෙක්ට්‍රොනයක් වියුග්ම වීමට හා උසස් වීමට අවශ්‍ය ගක්තිය අමතර බන්ධන දෙකක් සැදීමේ දී නිදහස් වන ගක්තිය මගින් නිශේධනය වේ.

කෙසේ වුව ද, මේ අතිවිෂාදන හේතුවෙන් එකිනෙකට සැපු කෙරීමේ ව පිහිටන $C - H$ බන්ධන 3 ක් සහ නියමිත දිගාවක් නැති එක් $C - H$ බන්ධනයකින් සමන්වීත CH_4 අණුවක් ලැබිය යුතු ය. ඒ අනුව මෙතෙන් අණුවේ දෙයාකාරයක $C - H$ බන්ධන පැවතිය යුතු ය. මෙතෙන් අණුවේ ඇති එක සමාන $C - H$ බන්ධන හතර පැහැදිලි කිරීම සඳහා $2s$ කාක්ෂිකය සහ $2p$ කාක්ෂික තුන එකිනෙක මිගු වී වතුස්තලයක දිරිජ කෙරෙහි යොමු වූ එක සමාන කාක්ෂික හතරක් ජනනය වේ යැයි සලකනු ලැබේ (2.1 රුපය).




2.1 රුපය කාබන් හි sp^3 මුහුම් කාක්ෂිකවල හැඩය සහ සැකසී ඇති ආකාරය

මිගු විමෙන් නව කාක්ෂික සැදීම මුහුම්කරණය ලෙස හැඳින්වේ. පරමාණුක කාක්ෂිකවලින් වෙන් කිරීම සඳහා නව කාක්ෂික, මුහුම් කාක්ෂික ලෙස නම් කෙරේ. මෙතේන්වල කාබන්වල මුහුම් කාක්ෂික හතර සැදීම සඳහා එක් s කාක්ෂිකයක් හා p කාක්ෂික තුනක් මිගු වන තිසා ඒවා sp^3 මුහුම් කාක්ෂික ලෙස හදුන්වනු ලැබේ. මෙවැනි කාබන් පරමාණු sp^3 මුහුම් කාබන් ලෙස දක්වනු ලැබේ. sp^3 මුහුම් කාක්ෂිකවල ගක්තිය s කාක්ෂිකයක හා p කාක්ෂිකයක ගක්තිය අතර පිහිටි (2.2 රුපය).



2.2 රුපය මෙතේන්වල C වල මුහුම්කරණය සඳහා ප්‍රස්ථාරික නිරුපණය


මෙතේන්වල sp^3 මුහුම් කාක්ෂික හතර ම H පරමාණුවල s කාක්ෂික සමග අතිච්ඡානය වී C - H බන්ධන හතරක් සාදයි. ඔහුගේ C - H බන්ධන දෙකක් අතර කේතය 109.5° ක් වන අතර මෙතේන්වල H පරමාණු හතර අවකාශයේ වතුස්තලයක ශිර්ෂවල පිහිටා ඇත (2.3 රුපය).



2.3 රුපය මෙතේන්වල (CH_4) වතුස්තලය හැඩය

මිනැම කාබනික සංයෝගයක ඇති වෙනත් පරමාණු හතරකට සම්බන්ධ වී ඇති කාබන් පරමාණු sp^3 මුහුම්කරණය වී ඇති බව සලකනු ලැබේ. ඇල්කේනවල, කාබන් - හයිඩ්‍රොන් බන්ධන සැදෙනුයේ කාබන්වල sp^3 මුහුම් කාක්ෂික හයිඩ්‍රොන්වල 1s කාක්ෂික සමග අතිච්ඡානය විමෙන් වන අතර, කාබන් - කාබන් බන්ධන සැදෙනුයේ කාබන් පරමාණු දෙකක sp^3 මුහුම් කාක්ෂික එකිනෙක අතිච්ඡානය විමෙනි (2.4 රුපය).

sp^3 මූහුම් කාක්ෂික දෙකක රේඛීය
අතිච්‍රාදනය



2.4 රුපය C - C හා C - H බන්ධනය සැදීම් සඳහා කාක්ෂික අතිච්‍රාදනය වන අයුරු පෙන්වන එතේන්වල ව්‍යුහය

කාබන් - කාබන් බන්ධනය සැදීමේදී sp^3 කාක්ෂික දෙක අතිච්‍රාදනය වන්නේ කාක්ෂික පවතින දිගාවට ම වේ. මෙවැනි අතිච්‍රාදනයක් රේඛීය අතිච්‍රාදනයක් ලෙස හඳුන්වන අතර එමගින් ර බන්ධනයක් සැදේ.

2.1.3 ඇල්කීන හා ඇල්කයිනවල ගුණ

ඇල්කීන හා ඇල්කයින යනු අසන්නාශේන් හයිබුකාබන වේ. ඇල්කීනයක කාබන් - කාබන් අතර අවම වශයෙන් එක් ද්විත්ව බන්ධනයක් හෝ පවතින අතර ඇල්කයිනයක කාබන් - කාබන් අතර අවම වශයෙන් එක් ත්‍රිත්ව බන්ධනයක් හෝ පවතී. වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ සම්බන්ධ වී තැනි ද්විත්ව බන්ධනයක් සහිත අවක්ෂ ඇල්කීන, පොදු සූත්‍රය C_nH_{2n} වන සදාය ඇල්කීන ග්‍රේණියක් සාදයි. වෙනත් ක්‍රියාකාරී කාණ්ඩයක් අඩංගු නොවන ත්‍රිත්ව බන්ධනයක් සහිත ඇල්කයින පොදු සූත්‍රය C_nH_{2n-2} වන සදාය ඇල්කයින ග්‍රේණියක් සාදයි.

ඇල්කීනයක ඇති කාබන් - කාබන් ද්විත්ව බන්ධනය හා ඇල්කයිනයක ඇති කාබන් - කාබන් ත්‍රිත්ව බන්ධනය, කාබන් - කාබන් තනි බන්ධනයට වඩා දිගින් අඩු වන අතර ගක්තියෙන් වැඩිය (2.3 වගුව).


2.3 වගුව කාබන් - කාබන් අතර තනි බන්ධනයක, ද්විත්ව බන්ධනයක හා ත්‍රිත්ව බන්ධනයක බන්ධන දිග සහ බන්ධන ගක්තිය

බන්ධනය	බන්ධන ගක්තිය / kJ mol^{-1}	බන්ධන දිග / pm
C-C	347	154
C=C	611	133
C≡C	839	120

ඇල්කීනවල තාපාංක, ඒ පරමාණු ගණන ම ඇති ඇල්කේන්වල තාපාංකවලට ආසන්න වශයෙන් සමාන වේ. එතින්, ප්‍රොපින් හා බිසුටීන්වල සමාවයවික කාමර උෂ්ණත්වයේ දී වායු වේ. අනෙක් සියලුම ඒවා දුට වේ. ඇල්කේන්වල පරිදිම, ඇල්කීනවල තාපාංක මවුලික ස්කන්ධය (දාමයේ දිග) වැඩි වීමත් සමග වැඩි වේ. ඇල්කීනවල අන්තර් අණුක බලවල ගක්තිය, ඒවායේ අණුවල ප්‍රමාණය වැඩි වීමත් සමග වඩා ප්‍රබල වේ. ඇල්කයිනවල ද ඔවුන්කාව අඩු බැවින්, ඒවායේ හෙළතික ගුණ අනුරුද ඇල්කේන හා ඇල්කීනවල ගුණවලට ආසන්න වශයෙන් සමාන වේ.


2.1.4 ඇල්කීනවල ව්‍යුහය

සරල ම ඇල්කීනය එතින් (C_2H_4) වේ. එහි එක් කාබන් - කාබන් ද්වීත්ව බන්ධනයක් ඇත. එතින්වල සැම කාබන් පරමාණුවක් ම sp^2 මුහුම් අවස්ථාවේ ඇති අතර, ඒවා එක ම තලයක පවතින එක සමාන sp^2 මුහුම් කාක්ෂික තුනක් සාදයි. ඒවා සමඟාද ත්‍රිකෝණයක ශිර්ප තුන දෙසට යොමු වී ඇති අතර මුහුම් තොටු p කාක්ෂිකය තලයට ලැබකව (90°) පිහිටයි (2.5 රුපය).



2.5 රුපය කාබන්වල sp^2 මුහුම් කාක්ෂිකවල හා තුමුහුම් p කාක්ෂිකයේ සැකැස්ම සහ ඒවායේ හැඩිය

මේ sp^2 කාක්ෂික සැදෙනුයේ, $2s$ කාක්ෂිකයක් හා $2p$ කාක්ෂික 2ක් මිගු විමෙනි. මෙහිදී මුහුම් තොටු $2p$ කාක්ෂිකයක් ඉතිරි වේ (2.6 රුපය).



C වල භූම් අවස්ථාව


C වල උත්තේත්ත අවස්ථාව

C වල sp^2 මුහුම්

2.6 රුපය එතින්වල කාබන්හි sp^2 මුහුමිකරණයේ ප්‍රස්ථාරික නිරුපණය


එතින්හි එක් එක් කාබන් පරමාණුව sp^2 කාක්ෂික සහභාගි කර ගනිමින් C - H බන්ධන 2 බැඳින් සාදයි. කාබන් පරමාණු දෙකෙහි ඇති ඉතිරි sp^2 කාක්ෂික රේඛියව අතිවිෂාදනය වී කාබන් - කාබන් σ බන්ධනය සාදයි. කාබන් පරමාණු දෙකෙහි ඇති එකිනෙකනට සමාන්තර තුමුහුම් p කාක්ෂික පාර්ශ්විකව අතිවිෂාදනය වී තවත් කාබන් - කාබන් බන්ධනයක් සාදයි. කාක්ෂික පාර්ශ්වික ලෙස අතිවිෂාදනයෙන් සැදෙන මේ බන්ධනය π බන්ධනයක් ලෙස හැඳින්වේ. සැම ඇල්කීනයක ම කාබන් - කාබන් ද්වීත්ව බන්ධනයක් අඩංගු වන අතර, එය σ බන්ධනයකින් හා π බන්ධනයකින් සමන්විත වේ. π බන්ධනය, σ බන්ධනයට වඩා දුර්වල වේ (2.7 රුපය).

තුමුහුම් p කාක්ෂික පාර්ශ්විකව අතිවිෂාදනය



2.7 රුපය C - C සහ C - H බන්ධන සැදීමට කාක්ෂික අතිවිෂාදනය වන අපුරු නිරුපණය වන එතින්වල ව්‍යුහය


ද්‍රව්‍යේ බන්ධන සැදීමට සහභාගි වන කාබන් පරමාණු දෙක හා ඒවාට සාපුරුව සම්බන්ධ වී ඇති පරමාණු හතර එක ම තෙයක පිහිටා ඇත. sp^2 මූහුම් කාබන්වලට සම්බන්ධ වන ඕනෑම ම පරමාණු දෙකක් අතර බන්ධන කෝණය 120° වේ (2.8 රුපය).



2.8 රුපය එතින් (C_2H_4) අණුවේ තැපිය ව්‍යුහය


2.1.5 ඇල්කයිනවල ව්‍යුහය

සරල ම ඇල්කයිනය එතයින් (C_2H_4) වේ. එහි කාබන් - කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් ඇත. එතයින්වල එක් එක් කාබන් පරමාණුව sp මූහුම්කරණයට හාර්තය වේ, එක ම සරල රේඛාවක එකිනෙකට ප්‍රතිච්‍රියා දිගාවලට පවතින එක සමාන sp මූහුම් කාක්ෂික දෙකක් සාදයි (2.9 රුපය). නුමූහුම් p කාක්ෂික දෙක එකිනෙකට ලම්බක (90°) වන අතර, sp කාක්ෂික දෙකට ද ලම්බක වේ.



2.9 රුපය කාබන්වල sp මූහුම් කාක්ෂික හා නුමූහුම් p කාක්ෂික සැකයි ඇති ආකාරය සහ හැඳිය


මේ sp කාක්ෂික සැදෙනුයේ $2s$ කාක්ෂිකයක් එක් $2p$ කාක්ෂිකයක් සමග මිගු වීමෙනි. මෙහිදී නුමූහුම් p කාක්ෂික දෙකක් ඉතිරි වේ (2.10 රුපය).



2.10 රුපය එතයින්වල sp මූහුම් කාබන් පරමාණුවේ ප්‍රස්ථාරික නිරුපණය


එතයින්වල, එක් එක් කාබන් පරමාණුව, එක sp කාක්ෂිකයක් සහභාගි කරවමින් එක C - H බන්ධනය බැහිත සාදයි. කාබන් පරමාණු දෙකෙහි ඉතිරි sp කාක්ෂිකය රේඛා අනිව්‍යාදනය

විමෙන් කාබන් - කාබන් අතර ර බන්ධනය සාදයි. එක් එක් කාබන් පරමාණුවහි ඇති තුමුහුම් p කාක්ෂික දෙක පාර්ශ්වීකව අතිව්‍යාදනය වී කාබන් - කාබන් අතර වෙනත් බන්ධන දෙකක් (π බන්ධන දෙකක්) සාදයි. ඒ අනුව සැම ඇල්කයිනයක ම එක් කාබන් - කාබන් ත්‍රිත්ව බන්ධනයක් හෝ අඩ්ජු වන අතර, එය ර බන්ධනයකින් හා π බන්ධන දෙකකින් සමන්විත වේ (2.11 රුපය).



2.11 රුපය C - C සහ C - H බන්ධන සැදීම සඳහා කාක්ෂික අතිව්‍යාදනය වන අයුරු තිරුපණය වන එතයින්වල ව්‍යුහය

ත්‍රිත්ව බන්ධනය සැදීමට සහභාගි වන කාබන් පරමාණු දෙක හා ඒවාට සම්බන්ධ පරමාණු දෙක එක ම සරල රේඛාවක් මත පිහිටයි. sp මුහුම් කාබන් පරමාණුවට සම්බන්ධ වී ඇති පරමාණු දෙක අතර බන්ධන කෝණය 180° වේ (2.12 රුපය).



2.12 රුපය එතයින් (C_2H_2) අණුවේ සරල රේඛිය හැඩය

2.2 ඇල්කේන්, ඇල්කීන සහ ඇල්කයිනවල ප්‍රතිඵ්‍යාපනය

කාබනික ප්‍රතිඵ්‍යාපන දී සහසංයුත් බන්ධන බැඳීම


මිනැම කාබනික ප්‍රතිඵ්‍යාපන දී සහසංයුත් බන්ධන බැඳීම (විවිධේනය) සහ සැදීම සිදු වේ. බන්ධන බැඳීම එකිනෙකට වෙනස් ආකාර දෙකකින් සිදු විය හැකිය.

(i) විෂම විවිධේනය

විෂම විවිධේනයේ දී බන්ධනයට සහභාගි වන ඉලෙක්ට්‍රොෂ්න දෙක ම එක් පරමාණුවකට ලැබේ (වඩා විදුත් සාණ පරමාණුවට). මෙමගින් දන ආරෝපිත ප්‍රහේද (කුටායන) සහ සාණ ආරෝපිත ප්‍රහේද (ඇනායන) සැදේ.



යන්ත්‍රණ ලිවීමේ දී, ඉලෙක්ට්‍රොෂ්න යුගලක සංතුමණය දක්වන වකු ඊ තලයක් මගින් විෂම විවිධේනය තිරුපණය කෙරේ.



(ii) සම විවිධේදනය

සම විවිධේදනයේ දී බන්ධනයට සහභාගි වන ඉලෙක්ට්‍රොන යුගලය සමඟ බෙදී ගොස් එක් පරමාණුවකට එක් ඉලෙක්ට්‍රොනය බැහින් ලැබේ. මෙමගින් එක් වියුත්ම ඉලෙක්ට්‍රොනයක් සහිත උදාසීන ප්‍රහේද දෙකක් සැදේ. මෙවැනි ප්‍රහේද මූක්ත බණ්ඩක ලෙස හැඳින්වේ.



යන්ත්‍රණ ලිඛිමේ දී, සම විවිධේදනය නිරුපණය කරනු ලබන්නේ අර්ථ ර්තල යුගලයක් මගිනි. සැම අර්ථ ර්තලයක් මගින් ම එක් ඉලෙක්ට්‍රොනයක සංකුමණය නිරුපණය වේ.



2.2.1 ඇල්කේනවල ප්‍රතික්‍රියා

ඇල්කේනවල ඇති සියලු බන්ධන $\text{C} - \text{C}$ හෝ $\text{C} - \text{H}$ බන්ධන වේ. මේ $\text{C} - \text{C}$ සහ $\text{C} - \text{H}$ බන්ධනවල බුවීයතාව අඩු බැවින් ඇල්කේනවල ඉහළ දින ආරෝපණ සහිත (ඉලෙක්ට්‍රොන උග්‍රණ) පරමාණු හෝ ඉහළ සාණ ආරෝපණ සහිත (ඉලෙක්ට්‍රොනවලින් පොහොසත්) පරමාණු අඩ්ංගු නොවේ. එනිසා එවා OH^- , CN^- , H^+ වැනි සුලහ බුවීය ප්‍රතිකාරක සමග සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රතික්‍රියා නොකරයි.







2.2.1.1 ඇල්කේන ක්ලෝරිනීකරණය

ඇල්කේන සුලහ බුවීය ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා නොකළ ද, $\text{C} - \text{H}$ බන්ධන සම විවිධේදනය මගින් මූක්ත බණ්ඩක සමග ප්‍රතික්‍රියා කරයි. නිදසුනක් ලෙස Cl_2 හෝ Br_2 සම විවිධේදනයෙන් සැදෙන ක්ලෝරින් සහ බෝලීන් මූක්ත බණ්ඩක (Cl සහ Br පරමාණු) සමග ඇල්කේන ප්‍රතික්‍රියා කරයි. පාර්ජම්බුල කිරණ හමුවේ දී Cl_2 හෝ Br_2 බිඳීමෙන් මේ මූක්ත බණ්ඩක ලැබේ. එබැවින්, මෙතෙන් පාර්ජම්බුල කිරණ හමුවේ දී Cl_2 සමග ප්‍රතික්‍රියා කර ක්ලෝරෝමෙන්න් මිශ්‍රණයක්, CH_3Cl , CH_2Cl_2 , CHCl_3 සහ CCl_4 ලබා දේ. මේ එම සැදෙනුයේ ප්‍රතික්‍රියා අනුතුමයක් මගිනි. එහි දී එක් ප්‍රතික්‍රියාවක එලය අනෙකෙහි ආරම්භක ද්‍රව්‍යය වෙමින් දිගින් දිගට ම ප්‍රතික්‍රියාව සිදු වේ. මෙවැනි ප්‍රතික්‍රියා දාම ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ.

මේ ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය පහත දක්වා ඇත. මෙහි පළමු පියවර වන්නේ ක්ලෝරින් පරමාණු දෙකක් අතර ඇති සහසංයුත් බන්ධනය සම විවිධේදනයෙන් ක්ලෝරින් මූක්ත බණ්ඩක සැදීමයි. මෙය දාම ආරම්භක පියවර ලෙස හැඳින්වේ.




ක්ලෝරින් මූක්ත බණ්ඩකය CH_4 සමග ප්‍රතික්‍රියා කර මෙතිල් මූක්ත බණ්ඩකය ($^\bullet\text{CH}_3$) සාදයි. මෙතිල් මූක්ත බණ්ඩකය වෙනත් ක්ලෝරින් (Cl_2) අණුවක් සමග ප්‍රතික්‍රියා කර CH_3Cl සහ Cl^\bullet සාදයි. මේ පියවරේ දී සැදෙන ක්ලෝරින් මූක්ත බණ්ඩකයට CH_4 අණුවක් සමග හෝ CH_3Cl අණුවක් සමග ප්‍රතික්‍රියා කර අනුරුදු කාබන් මූක්ත බණ්ඩකය සැදීය හැකි ය. මේ ප්‍රතික්‍රියා අනුතුමය පහතින් පෙන්වා දී ඇත.



මේ පියවර දාම ප්‍රවාරණ පියවරවල් ලෙස හැඳින්වේ. මේ දාම ප්‍රවාරණ පියවරවල දී, මුක්ත බණ්ඩක වැය වීමත් තැවත නිපදවීමත් සිදු වේ. එනිසා CH₄ හි ඇති සියලු H පරමාණු Cl මගින් ආදේශ වන තුරු ප්‍රතික්‍රියාව නොනැවති දිගින් දිගට ම සිදු වේ. මේ ප්‍රතික්‍රියා පටිපාටියේ දී සාදන කාබන් මුක්ත බණ්ඩක, මෙත්න් ක්ලෝරීනිකරණයේ දී සැදෙන ක්‍රියාකාර අතරමැදි ලෙස හැඳින්වේ.

දාම ප්‍රතික්‍රියාවක් දාම අවසන් ප්‍රතික්‍රියා මගින් අවසන් වේ. දාම ප්‍රතික්‍රියාවක දී නොයෙක් දාම අවසන් ප්‍රතික්‍රියා (පියවර) සිදු විය හැකි ය. මේ දාම අවසන් ප්‍රතික්‍රියාවල දී මුක්ත බණ්ඩක වැය වන තමුන් තැවත නොනිපද වේ. එවැනි දාම අවසන් ප්‍රතික්‍රියා කිපයක් පහත දැක්වේ.



ඇල්කේනවල මුක්ත බණ්ඩක ක්ලෝරීනිකරණයේ දී (සහ බෝලීනිකරණයේ දී) එල මිගුණයක් සැදෙන බැවින් විද්‍යාගාරයේ දී ක්ලෝරෝ හෝ බෝලෝ හයිඩ්‍රොකාබන සංය්ලේෂණයේ දී එහි ප්‍රයෝගනය සිමිත වන බව සඳහන් කළ යුතු ය.

2.2.2 ඇල්කේනවල ප්‍රතික්‍රියා


ඇල්කේනවල ප්‍රතික්‍රියා සිදු වන්නේ කාබන් - කාබන් ද්වීත්ව බන්ධනය හි දීය. කාබන් - කාබන් ද්වීත්ව බන්ධනය සැදෙනුයේ σ බන්ධනයක් හා π බන්ධනයක් මගිනි. ඇල්කේනයක පවතින තලයට ඉහළින් හා පහළින් ඇති π-ඉලෙක්ට්‍රොන වලාව නිසා ඇල්කේනයේ ද්වීත්ව බන්ධනය ඇති පෙදෙස ඉලෙක්ට්‍රොනවලින් පොහොසත් වේ. එනිසා එයට ඉලෙක්ට්‍රොන යුගලක් ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රහේදයක් ආකර්ෂණය කර ගත හැකි ය. මෙවැනි ප්‍රහේද ඉලෙක්ට්‍රොන උග්‍රහ වන අතර, ඉලෙක්ට්‍රොනයිල ලෙස හැඳින්වේ.

සැම ද්විත්ව බන්ධනයක් සහිත C පරමාණුවක් ම තවත් පරමාණු තුනකට පමණක් බන්ධනය වන නිසා ඒවා අසන්නාප්ත වන අතර ප්‍රතිත්වියාවක් සිදු වීමේ දී මේ සැම කාබන් පරමාණුවකට ම තවත් පරමාණුවක් සම්බන්ධ (එකතු) කර ගත හැකි ය. එබැවින් ඇල්කීනවල ලාක්ෂණික ප්‍රතිත්වියා වන්නේ ඉලෙක්ට්‍රොලික ආකලන ප්‍රතිත්වියා ය. නිදුසුන් කිපයක් යොදා ගනිමින් ඉලෙක්ට්‍රොලික ආකලන ප්‍රතිත්වියා ඒවායේ යන්ත්‍රණ සමග අඛායනය කරමු.

2.2.2.1 හයිඩ්‍රිජන් ජේලෝයිඩ් ආකලනය (HCl, HBr හෝ HI)


හයිඩ්‍රිජන් ජේලෝයිඩ් අණුවක ඉලෙක්ට්‍රොන උෂන ඔවුය වන්නේ H ය (දැනා: $H^{+}\delta-\text{Br}^{-}\delta$). මෙය ඉලෙක්ට්‍රොයිඩ්ලයක් ලෙස හැසිරෙන අතර, පළමුව ද්විත්ව බන්ධනය සමග ප්‍රතිත්වියා කරයි. ප්‍රතිත්වියාව සිදු වීමේ දී H - Br බන්ධනය බිඳී, Br⁻ අයනය නිදහස් වේ. එබැවින් H ප්‍රතිත්වියා කරනුයේ H⁺ අයනයක් ලෙස වන අතර π බන්ධනයෙන් ඉලෙක්ට්‍රොන යුගලක් ලබා ගනිමින් C සමග බන්ධනයක් සාදයි.

මේ ඉලෙක්ට්‍රොලික ආකලන ප්‍රතිත්වියාවල දී, අතරමැදී කාබොකුටායන සැදේ (කාබොකුටායන යනු ඉලෙක්ට්‍රොන උෂන, දන ආරෝපිත, ත්‍රිසංයුත් කාබන් ප්‍රහේද වේ). එකින්වලට HBr ආකලනය වීමේ යන්ත්‍රණය සලකා බලමු. මේ ප්‍රතිත්වියාව පියවර දෙකකින් සිදු වේ.




දන ආරෝපිත කාබන් පරමාණුවට සම්බන්ධ වී ඇති හයිඩ්‍රිජන් පරමාණු සංඛ්‍යාව අනුව කාබොකුටායන ප්‍රාථමික, ද්විතීයික හා තශකීයික ලෙස වර්ග කර ඇත.

කාබොකුටායනවල ස්ථායිතාව පහත පරිදි වේ.





කාබොකුටායනයේ දන ආරෝපිත C පරමාණුවට ඇල්කීල් කාණ්ඩ සම්බන්ධ වී ඇති විට කාබොකුටායනයේ ස්ථායිතාව වැඩි වේ. එයට හේතුව වන්නේ සම්බන්ධ වී ඇති ඇල්කීල් කාණ්ඩ මගින් C - C බන්ධන හරහා දන ආරෝපිත C පරමාණුව දෙසට ඉලෙක්ට්‍රොන මුදා නැරීම ය. එවිට දන ආරෝපණය පැනිරිම මගින් අයනය ස්ථායි වේ.

අසම්මිතික ඇල්කීන හයිඩ්‍රුජන් හේලයිඩ සමග ඉලෙක්ට්‍රොග්‍ලික ආකලන ප්‍රතික්‍රියා සිදු වීමේ දී ඉලෙක්ට්‍රොඡය (H⁺) සම්බන්ධ වූ පසු එකිනෙකට වෙනස් කාබොකැටායන දෙකක් සැදේ. මේ කාබොකැටායන දෙකෙන් වඩා ස්ථායී අයනය වඩා පහසුවෙන් සැදේ. නිදසුනක් ලෙස ප්‍රාථින්වල HBr ආකලනය සලකා බලමු.



වඩා ස්ථායී කාබොකැටායනය සැදෙනුයේ හයිඩ්‍රුජන් පරමාණු වැඩි ගණනක් සම්බන්ධ වී ඇති කාබන් පරමාණුව සමග ඉලෙක්ට්‍රොඡය බැඳුණු විට ය. මෙය 'මාකොනිකොර් නීතිය' සඳහා පැහැදිලි කිරීමකි. ඒ අඩුව අසම්මිතික ඇල්කීනයකට HX අම්ලය ආකලනය වීමේ දී H සම්බන්ධ වනුයේ වැඩි H පරමාණු ගණනක් සම්බන්ධ වී ඇති C පරමාණුවට වේ.

ප්‍රාථින්වලට HBr ආකලන වීමේ යන්ත්‍රණය පහත දක්වා ඇත.




ප්‍රතික්‍රියා මාධ්‍යයේ පෙරෝක්සයිඩ ඇති විට දී හයිඩ්‍රුජන් බෞමයිඩ ආකලනය වනුයේ මේ නීතියට (මාකොනිකොර් නීතියට) ප්‍රතිවිරෝධ ආකාරයට වේ. මෙයට හේතුව වන්නේ පෙරෝක්සයිඩ හමුවේ දී හයිඩ්‍රුජන් බෞමයිඩ හා ඇල්කීන අතර ප්‍රතික්‍රියාව මුක්ත බණ්ඩක යන්ත්‍රණයක් හරහා සිදු වන අතර, ඉහත දක්වා ඇති අයතික යන්ත්‍රණය සිදු නොවීමයි (මේ ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය පිළිබඳ විස්තර දැන සිටීම බලාපොරොත්තු නොවේ). පෙරෝක්සයිඩ හමුවේ දී HCl හා HI ආකලනය වීමේ දී දිගාව මෙලෙස වෙනස් නොවන බව මතක තබා ගත යුතු ය.



2.2.2.2 ඇල්කීනවලට බෝමින් ආකලනය


බෝමින් යනු ඇල්කීන නොවන තමන් එය ඇල්කීන සමග ප්‍රතික්‍රියා වීමේ දී බැවියතාවක් ප්‍රෝරණය වේ. බෝමින් අණුවක් ඉලෙක්ට්‍රොනවලින් පොහොසත් ද්‍රේන්ට බන්ධනයකට ලංවීමේ දී, ද්‍රේන්ට බැවියක් හට ගන්නා අතර π බන්ධනයකට සම්පූර්ණව පරමාණුවට හාගින් ධන ආරෝපණයන් ලැබේ. ප්‍රතික්‍රියාවේ පළමු පියවරේ දී, මේ Br පරමාණුව ද්‍රේන්ට බන්ධනය සමග ප්‍රතික්‍රියා කර බෝමෝනියම් අයනයක් සාදයි. මෙය Br පරමාණුව මත ධන ආරෝපණයක් ඇති සාමාජිකයන් තුනක වක්‍රීය අතරමැදියකි.

දෙවන පියවරේ දී බෝමියිඩ අයනය (Br^-) තියුක්ලියොංයිලයක් ලෙස හැසිරෙමින් Br^+ සම්බන්ධ වී ඇති එක් කාබන් පරමාණුවක් සමග බන්ධනයක් සාදයි. මේ පියවරේ දී ඒ කාබන් පරමාණුව හා Br^+ අතර තුළ බන්ධනය කැඩී ගොස්, නැවත විවෘත දාම ව්‍යුහයක් ලබා දේ. යන්ත්‍රණය පහත පරිදි වේ.




2.2.2.3 සල්භියුරික් අම්ලය ආකලනය සහ ආකලන එලයේ ජල විවිධේනය

ඇල්කීන සිසිල් සාන්ද සල්භියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කර ඇල්කීල් හයිඩ්‍රොජන් සල්ගේට සාදයි. මේ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රොනිලික ආකලන ප්‍රතික්‍රියාවක් වන අතර, HBr ආකලනය පරිදි ම අතරමැදි කාබොකුටායනයක් හරහා සිදු වේ.




ප්‍රතික්‍රියාව සිදු කරනුයේ සිසිල් සාන්ද H_2SO_4 හරහා වායුමය ඇල්කීනය යැවීමෙන් හෝ දී ඇල්කීනය සිසිල් සාන්ද H_2SO_4 සමග මිශ්‍ර කිරීමෙනි. ඇල්කීල් හයිඩ්‍රොජන් සල්ගේට ජලයෙන් තනුක කර රත් කළ විට, ඒවා ජල විවිධේනය වී ඇල්කොහොල ලබා දේ. එහි මුළුන් තිබූ ඇල්කීල් හයිඩ්‍රොජන් සල්ගේට්වල තිබූ ඇල්කීල් කාණ්ඩය ම අඩංගු වේ. මේ ප්‍රතික්‍රියාව සඳහා නිදසුන් කිපයක් සලකා බලුම්.



මෙම ප්‍රතික්‍රියා අනුතුමයේ අවසන් එලය, ඇල්කීනයට ජලය ($\text{H} - \text{OH}$) මාකොනිකොං නීතියට අනුව ආකලනය වීම මගින් ලැබෙන ඇල්කොහොලයම බව පෙනේ. තනුක සල්ගියුරික් හමුවේ දී ඇල්කීනවලට සාපුරුව ම ජලය ආකලනය වීමෙන් ද මෙම එලය ම ලබා ගත හැකි ය. කෙසේ වුව ද එතිනින් වලට සාපුරුව ම ජලය ආකලනය කර එතනොල් සාදා ගැනීම විද්‍යාගාරයේ දී සිදු කිරීම අපහසු වේ.

2.2.2.4 උත්ප්‍රේරක හයිඩ්‍රොජන් ආකලනය (හයිඩ්‍රොජනිකරණය)

සියුම් කුඩා කරන ලද Pt , Pd හෝ Ni වැනි උත්ප්‍රේරක හමුවේ ඇල්කීන හයිඩ්‍රොජන් සමග ප්‍රතික්‍රියා කර ඇල්කේන ලබා දේ.




2.2.2.5 සිසිල්, ක්ෂාරිය, තනුක KMnO_4 සමග ඇල්කීනවල ප්‍රතික්‍රියා

සිසිල්, ක්ෂාරිය, තනුක KMnO_4 දාවන සමග ඇල්කීන ප්‍රතික්‍රියා කර 1,2 බියෝල (1,2 diols) හෙවත් ග්ලයිකෝල (glycols) සාදයි. මෙම ප්‍රතික්‍රියාව සිදුවීමේ දී පම්ගනේට්වල දම් පැහැය නැති වී ගොස් දුම්‍රිරු පැහැයි MnO_2 අවක්ෂේපය සැඳේ. අසන්නාල්තකාව (කාබන්-කාබන් ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන) සඳහා පරික්ෂාවක් ලෙස මෙම ප්‍රතික්‍රියාව හාවිත වේ. මෙය අසන්නාල්තකාව සඳහා බෙයර පරික්ෂාව නම් වේ. කෙසේ වුවත් පහසුවෙන් ඔක්සිකරණය වන ඇල්බිහයිඩ් වැනි ද්‍රව්‍ය ද මෙම පරික්ෂාවට පිළිතුරු දේ.


2.2.3 ඇල්කයිනවල ප්‍රතික්‍රියා

ඇල්කයිනවල එක් ර බන්ධනයක් හා එ බන්ධන දෙකකින් සමන්විත ත්‍රිත්ව බන්ධයක් අඩංගු වේ. ඇල්කයිනවලට ආකලනය සිදු කළ ප්‍රතිකාරක සමග ම ඇල්කයින ද ඉලෙක්ට්‍රොඛිලික ආකලන ප්‍රතික්‍රියා සිදු කරයි. එ බන්ධන දෙක එකිනෙකට ස්වායන්ත්ව ප්‍රතික්‍රියා කරයි.

2.2.3.1 බුෂ්මින් ආකලනය



2.2.3.2 හයිඩ්‍රිජන් හේලයිඩ් ආකලනය




2.2.3.3 ජලය ආකලනය


Hg^{2+} අයන සහ තනුක H_2SO_4 ඇති විට, ඇල්කයිනයකට ජලය අණු එකක් ආකලනය වී රැන්ල සැදේ. කාබන් - කාබන් ද්විත්ව බන්ධනය ඇති කාබන් පරමාණුවකට හයිබුක්සිල් කාණ්ඩයක් සම්බන්ධ වී ඇති අණුවක් රැන්ලයක් ලෙස හැඳින්වේ.



රැන්ල ඉතා අස්ථායි වන අතර ශිෂ්ටයෙන් ප්‍රතිසංවිධානය වී වඩා ස්ථායි කිටෙශා ආකාරයට පත් වේ (ඇල්බිහයිඩ් හෝ කිටෝන්).




ඇල්කයිනවලට ජලය ආකලනය වීම මාකොනිකොං නීතියට අනුව සිදු වන බව පහත දී ඇති ප්‍රාථින් සමග ප්‍රතික්‍රියාවෙන් පෙනේ.




2.2.3.4 උත්ප්‍රේරිත හයිඩ්‍රිජන් ආකලනය (හයිඩ්‍රිජන්නිකරණය)

Pt, Pd හෝ Ni වැනි උත්ප්‍රේරක නමුවේ දී ඇල්කයින හයිඩ්‍රිජන් සමග ප්‍රතික්‍රියා කර ඇල්කෙන සාදයි.




මෙ ප්‍රතික්‍රියාවේ දී පළමුව ඇල්කයිනය ඇල්කිනය බවට ඔක්සිභරණය වී, ප්‍රතික්‍රියා තත්ත්වය යටතේ තවදුරටත් ඔක්සිභරණය වී ඇල්කෙන සාදයි. අඩු ප්‍රතික්‍රියාක්ලිත්වයක් ඇති උත්ප්‍රේරක යොදා ගැනීමෙන් මේ ප්‍රතික්‍රියාව ඇල්කිනයෙන් නවත්වා ගත හැකි ය. බොහෝ විට මේ සඳහා BaSO_4 මත තැන්පත් කළ ක්විනොලින් මගින් අක්‍රිය කරන ලද Pd උත්ප්‍රේරකය හාවිත කරනු ලැබේ.




2.2.4 අග්‍රස්ථ හයිබුජන් සහිත ඇල්කයිනවල ආම්ලික ස්වභාවය

ත්‍රිත්ව බන්ධනයක් ඇති කාබන් පරමාණු sp මුහුමිකරණය පෙන්වයි. ත්‍රිත්ව බන්ධිත කාබන් සාදන $\text{C} - \text{H}$ බන්ධනය සැදෙනුයේ කාබන්හි sp කාක්ෂිකයක් H හි $1s$ කාක්ෂිකය සමග රේඛිය අතිවිෂාදනයෙනි. sp^2 හෝ sp^3 කාක්ෂිකවලට වඩා sp කාක්ෂිකවල s ලක්ෂණ වැඩි ය ($50\% s$ ලක්ෂණ ඇත). එබැවින් ඇල්කයිනයක හෝ ඇල්කයිනයක ඇති $\text{C} - \text{H}$ බන්ධනයකට වඩා ඇල්කයිනයක ඇති $\text{C} - \text{H}$ බන්ධනයේ බන්ධන ඉලෙක්ට්‍රෝන කාබන් න්‍යුත්‍රියට ලංච පවතී. එබැවින් ඇල්කයිනයක හෝ ඇල්කයිනයක ඇති $\text{C} - \text{H}$ බන්ධනයක H පරමාණුවට වඩා ත්‍රිත්ව බන්ධනයට බැඳුණු H පරමාණුවකට ඉහළ ආම්ලිකතාවක් ඇත. එසේ වුවත් ඇල්කයිනයක අග්‍රස්ථ H හි ආම්ලිකතාව ජලය හෝ ඇල්කොලෙලවලට වඩා අඩු ය.

අග්‍රස්ථ ඇල්කයිනයක H පරමාණුවට NaNH_2 වැනි ප්‍රබල හස්ම සමග සහ Na වැනි ප්‍රතික්‍රියාකිලි ලෝහ සමග H^+ ලෙස ප්‍රතික්‍රියා කළ හැකි ය. සැදෙන A^- විලයිලයිඩ් ඇනායනය ස්ථාපි වේ. එසේ වන්නේ බන්ධනය නොවූ ඉලෙක්ට්‍රෝන යුගලය (සාන ආරෝපිත) කාබන් න්‍යුත්‍රියට (දණ ආරෝපිත) ලංච පවතින නිසා ය.



Ag^+ සහ Cu^+ වැනි සමඟ බැර ලෝහ අයන සමග අග්‍රස්ථ ඇල්කයින ප්‍රතික්‍රියා කර අඟාව්‍ය ලෝහ ඇසිටිලයිඩ් සාදයි. පහත දී ඇති ප්‍රතික්‍රියා දෙක හාවිත කරමින් අග්‍රස්ථ ඇල්කයින භූනා ගත හැකි ය.




2.3 බෙන්සින්වල බන්ධන ස්වභාවය

බෙන්සින්වල අණුක සුතුය C_6H_6 වේ. එමගින් එය අසන්නාප්‍රේත සංයෝගයක් බව පෙන්නුම කෙරේ. සාමාන්‍ය තත්ත්ව යටතේ බෙන්සින් අසන්නාප්‍රේතතාව සඳහා සිදු කරන පරීක්ෂාවලට පිළිතුරු නොදේ. ඒ නිසා සරල ඇල්කයිනයකට හෝ ඇල්කයිනයකට සමාන ව්‍යුහයක් බෙන්සින්වලට තිබිය නොහැකි ය.

2.3.1 බෙන්සින්වල ව්‍යුහය


කෙකලේ, බෙන්සින් සඳහා යෝජනා කළ ව්‍යුහයේ මාරුවෙන් මාරුවට ඇති ද්විත්ව බන්ධන තුනක් සහ ඒක බන්ධන තුක් අඩංගු කාබන් පරමාණු 6කින් සමන්විත වලයක් ඇත. (2.13 රුපය).




2.13 රුපය 1865 දී කෙකුලේ විසින් යෝජනා කරන ලද බෙන්සින්වල ව්‍යුහය

මේ ව්‍යුහය පදනම් වූයේ ඇරෝමැරික සමාවයවික සංයෝගවල සම්බන්ධතා අනුව ලැබුණු සාක්ෂි මත ය. ඒක ආදේශික බෙන්සින් සඳහා (C_6H_5X ; $X = -CH_3, -C_2H_5, -OH, -Cl, -Br, -CHO$ වැනි) කිසිම සමාවයවිකයක් සෞයා ගෙන නැත. එමගින් නිගමනය වන්නේ බෙන්සින්වල පරමාණු හයම එක සමාන වන බවයි. ඒ නිසා එක කාබන් පරමාණුවක් මත ආදේශ වී ඇති සැම විටම එක් සංයෝගයක් පමණක් ලබා දේ.


දීවී ආදේශිත බෙන්සින් සංයෝගවලට සමාවයවික තුනක් පවතින බව සෞයා ගන්නා ලදී. 1, 2 - දීවී ආදේශිත, 1, 3 - දීවී ආදේශිත සහ 1, 4 - දීවී ආදේශිත ව්‍යුහ (2.14 රුපය) කෙකුලේ විසින් යෝජනා කරන ලදී. එවා පිළිවෙළින් -මිනො, -මොටා සහ -පැරා සමාවයවික ලෙස පසුව නම් කරන ලදී.



1,2-bromochlorobenzene
(ortho-bromochlorobenzene)
(මිනො-බොෂ්මොක්ලෝරොබෙන්සින්)



1,3-bromochlorobenzene
(meta-bromochlorobenzene)
(මොටා-බොෂ්මොක්ලෝරොබෙන්සින්)



1,4-bromochlorobenzene
(para-bromochlorobenzene)
(පැරා-බොෂ්මොක්ලෝරොබෙන්සින්)

2.14 රුපය බෙන්සින්වල දීවී ආදේශිත සමාවයවික තුනක්

එනමුත්, මේ ව්‍යුහවලට අනුව එකිනෙකට වෙනස් ඡිනෝ - දීවී ආදේශිත බෙන්සින් සංයෝග දෙකක් තිබිය හැකි ය. මෙම ව්‍යුහ 2 එකිනෙකින් වෙනස් වන්නේ ආදේශිත කාබන් පරමාණු වෙන් වී ඇත්තේ දීවීව බන්ධනයකින් ද, තනි බන්ධනයකින් ද යන්න මතයි. එකිනෙකට වෙනස් ඡිනෝ -සමාවයවික කිසි විටෙක හමු වී නැති නිසා බෙන්සින් අණුව සමතුලිතතාවේ ඇති ව්‍යුහ දෙකක් මගින් තිරුපණය කළ හැකි බව කෙකුලේ විසින් යෝජනා කරන ලදී (2.15 රුපය). එනම් තනි බන්ධන හා දීවීව බන්ධන මාරුවෙන් මාරුවට ඒවා තිබෙන ස්ථාන වෙනස්කර ගනී.




2.15 රුපය යෝජනා කරන ලද ශිෂ්‍ර සමතුලිතතාවක පවතින ඡිනො-බොෂ්මොක්ලෝරොබෙන්සින්වල ව්‍යුහ දෙක

මේ යෝජනාවට අනුව බෙන්සීන්වලට කාමර උෂ්ණත්වයේ දී පැවතිය හැකි ව්‍යුහ 2ක් ඇත. එනම්ත්, බෙන්සීන්වලට එවැනි ව්‍යුහ දෙකක් පවතින බවට කිසි ම පරීක්ෂණාත්මක සාක්ෂියක් භාවුෂී තැබ.

තවද බෙන්සීන්වල ඕනෑම යාබද කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දිග එක සමාන වේ. බෙන්සීන්වල කාබන් - කාබන් බන්ධන දිග 1.39×10^{-10} m වන අතර එය කාබන් - කාබන් ද්විත්ව බන්ධනයක දිග (1.34×10^{-10} m) සහ කාබන් - කාබන් තනි බන්ධනයක දිග 1.54×10^{-10} m අතර පවතී.

බෙන්සීන්වල ව්‍යුහය දැන් සලකනු ලබන්නේ 2.16 රුපයේ දක්වා ඇති පරිදි ව්‍යුහ දෙකක සම්පූරුක්ත මුහුමක් ලෙස ය.




2.16 රුපය බෙන්සීන්වල සම්පූරුක්ත ව්‍යුහ

පහසුව තකා, බෙන්සීන්වල සම්පූරුක්ත මුහුම පහත පෙන්වා ඇති ආකාරයට ලියනු ලැබේ.



සම්පූරුක්ත සලකුණ (ද්විත්ව දිර්ජ ර්තලය) සහ සමතුලිතතා සලකුණ අතර වෙනසක් ඇති බව මතක තබා ගන්න. සමතුලිතතාවේ දී, පෙන්වා ඇති සංයෝග සත්‍ය වගයෙන් ම පවතින ඒවා වන අතර සම්පූරුක්ත මුහුම යන සංකල්පයේ දී ව්‍යුහවලින් දක්වා ඇති සංයෝග කිසිවක් සත්‍ය වගයෙන් නොපවති. එසේ අදිනු ලබන්නේ සත්‍ය අණුව නිරුපණය කිරීමට වෙන ක්‍රමයක් තැති නිසා ය. නමුත් සැම ව්‍යුහයක් ම සංයෝගයේ සත්‍ය ව්‍යුහයට දායක වේ. දායක වන ප්‍රමාණය රඳා පවතිනුයේ එක් එක් සම්පූරුක්ත ව්‍යුහයක සාපේක්ෂ ස්ථායිතාව මත ය. වඩා ස්ථායි ව්‍යුහය සත්‍ය ව්‍යුහයට වැඩි දායකත්වයක් දක්වයි. බෙන්සීන්වල දී, ව්‍යුහ දෙකට ම සමාන ස්ථායිතාවයන් ඇති අතර එක සමානව දායකත්වය දක්වයි.



බෙන්සීන්වල සියලු C පරමාණු sp^2 මුහුමිකරණය දක්වයි. සැම කාබන් පරමාණුවක ම නුමුහුම් p කාක්ෂිකයක් ඇති අතර, ඒවාට දෙපැත්තෙහි ඇති නුමුහුම් p කාක්ෂික සමග අනිව්‍යාදනය විය හැකි ය (2.17 රුපයට). මේ හේතුවෙන් කාබන් පරමාණු හයට ම පොදු වක්‍රීය විස්තානගත වූ ඉලෙක්ට්‍රොන වලාවක් ඇති වේ. ඒ නිසා බෙන්සීන්වල සත්‍ය ව්‍යුහය කෙකුලේ ව්‍යුහ දෙකෙහි මුහුමුයක් ලෙස සලකනු ලැබේ. විස්තානගත ඉලෙක්ට්‍රොන සහිත බෙන්සීන්වල සත්‍ය ව්‍යුහය ද්විත්ව බන්ධන තුනක් සහිත උපකල්පිත කෙකුලේ ව්‍යුහයට වඩා ස්ථායි වේ. ස්ථානගත බන්ධන ආධාරයෙන් අදින ලද සාම්ප්‍රදායික ව්‍යුහ හාවිතයෙන් විස්තානගත ඉලෙක්ට්‍රොන දැක්වීමට සම්පූරුක්ත ව්‍යුහ පිළිබඳ සංකල්පය යොදා ගනී.




2.17 රුපය බෙන්සීන් හි p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ඇති වන වක්‍රීය විස්රානගත ඉලෙක්ට්‍රෝන වලාවන් දක්වීම.

2.3.2 බෙන්සීන්වල ස්ථායිතාව

බෙන්සීන් අණුවේ ස්ථායිතාව පැහැදිලි කිරීම සඳහා සම්මත හයිඩුජ්‍යුනිකරණ එන්තැල්පි දත්ත උපයෝගී වේ.



සයින්ලොහෙක්සීන්වල (එක් ද්විත්ව බන්ධනයක් සහිත කාබන් පරමාණු 6කින් යුත් හයිබුකාබනය) සම්මත හයිඩුජ්‍යුනිකරණ එන්තැල්පිය -120 kJ mol^{-1} වන නිසා බෙන්සීන්වල ඇල්කීනයකට සමාන ද්විත්ව බන්ධන තුනක් අඩංගු වේ නම්, එහි සම්මත හයිඩුජ්‍යුනිකරණ එන්තැල්පිය $3 \times -120 \text{ kJ mol}^{-1} = -360 \text{ kJ mol}^{-1}$ වය යුතු ය. එහෙත් බෙන්සීන්වල සම්මත හයිඩුජ්‍යුනිකරණ එන්තැල්පිය -208 kJ mol^{-1} වන බව සෞයා ගෙන ඇත. එය ත්‍රිත්ව බන්ධන තුනක් සඳහා බලාපොරොත්තු වන හයිඩුජ්‍යුනිකරණ එන්තැල්පියට වඩා -152 kJ mol^{-1} ක් අඩු ය (2.18 රුපය). එබැවින් බෙන්සීන්, එහි කෙකුලේ ව්‍යුහයට වඩා $(310 - 208) = 152 \text{ kJ mol}^{-1}$ ප්‍රමාණයකින් ස්ථායි වේ. මේ ස්ථායිතාව ඇති වන්නේ පයි-ඉලෙක්ට්‍රෝන හය මගින් ඇති වන වක්‍රීය විස්රානගත වීම ගේතුවෙන් වන අතර, එය බෙන්සීන්වල සම්පූරුක්ත ස්ථායිතා (හෝ ඇරෝමැටික ස්ථායිතා ගක්තිය) ලෙස හැඳින්වේ.



2.18 රුපය බෙන්සීන් සහ උපක්ල්පිත සයින්ලොහෙක්සාටුයිර්න් වල (cyclohexatriene) සම්මත හයිඩුජ්‍යුනිකරණ එන්තැල්පින්

2.4 බෙන්සීන්වල ස්ථායිතාව දැක්වෙන ලාක්ෂණික ප්‍රතික්‍රියා

තමිය බෙන්සීන් අණුවේ මුහුණක් දෙක් ම දෙපසින් ලිහිල් ලෙස බැඳුණු විස්ථානගත ඉලෙක්ට්‍රොන් වලාවක් අඩංගු වේ. ඒ හේතුව නිසා බෙන්සීන් වලය ඉලෙක්ට්‍රොනවලින් පොහොසත් වන බැවින් ඒවා ඇල්කීන මෙන් ඉලෙක්ට්‍රොනයිල කෙරෙහි ප්‍රතික්‍රියායිලි වේ. අප සාකච්ඡා කළ පරිදි, මේ ඉලෙක්ට්‍රොන විස්ථානගත වීම නිසා බෙන්සීන් අමතර ස්ථායිතාවක් පෙන්වුම් කරයි. ඒ නිසා මේ වක්‍රිය විස්ථානගත වීම බැඳී යන ප්‍රතික්‍රියාවලට බෙන්සීන් පහසුවෙන් හාර්තය නොවේ. එබැවින් බෙන්සීන්වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වන්නේ ඇල්කීනවල මෙන් ඉලෙක්ට්‍රොනිලික ආකලන ප්‍රතික්‍රියා නොව, ඉලෙක්ට්‍රොනිලික ආදේශ ප්‍රතික්‍රියා ය.

2.4.1 බෙන්සීන්වල ඉලෙක්ට්‍රොනිලික ආදේශ ප්‍රතික්‍රියා


ඉලෙක්ට්‍රොනිලික ආදේශ ප්‍රතික්‍රියාවල දී, බෙන්සීන් වලයට සම්බන්ධ වී ඇති හයිඩ්‍රොන් පරමාණු ඉලෙක්ට්‍රොනයිලය (E^+) මගින් ආදේශ වේ.



පළමු පියවර වන්නේ බෙන්සීන්වල කාබන් පරමාණුවක් හා ඉලෙක්ට්‍රොනයිලය අතර බන්ධනයක් සැදී කාබොකැට්ටායනයක් (arenium ion) ලබාදීම සි. මේ පියවර ඇල්කීනයකට HBr ආකලනයේ පළමු පියවරට බොහෝ සේ සමාන ය.




මෙහි දී සැදෙන අතරමැදි කාබොකැට්ටායනයේ දන ආරෝපණය විස්ථානගත වීම මගින් ස්ථායි වේ. එසේ වන්නේ දන ආරෝපණය π බන්ධන දෙක සමග සංයුත්මය වීම මගිනි. එය සම්පූර්ණක්තාව මගින් පහත පරිදි පෙන්වා දිය හැකි ය.




කෙසේ වුව ද බෙන්සීන් මගින් ඉහත කාබොකැට්ටායනය සැදීමේ දී, π ඉලෙක්ට්‍රොනවල වක්‍රිය විස්ථානගත වීම බැඳී යන අතර, ඇරෝමැරික ස්ථායිතා ගක්තිය ද බැහැර වේ. මේ නිසා ඇල්කීන මෙන් නියුක්ලියොනයිලයක් සමග ප්‍රතික්‍රියා කර ආකලන එලයක් ලබා දීමට වඩා ගක්තිමය වශයෙන් ස්ථායි වීමට අතරමැදි කාබොකැට්ටායනයෙන් පෝටෝනයක් ඉවත් කර වක්‍රිය ලෙස විස්ථානගත වූ ඉලෙක්ට්‍රොන වලාව නැවත ස්ථාපිත කර ගැනීමට නැඹුරු වේ.

පෝටෝනයක් සාමාන්‍යයෙන් ලබා ගනුයේ ප්‍රතික්‍රියා මිගුණයේ ඇති එක් හේමයක් (B^-) මගිනි. එබැවින් ප්‍රතිඵලය වන්නේ බෙන්සීන්වල H පරමාණුවක් වෙනුවට E ආදේශ වීමයි.




2.4.1.1 නයිටෝකරණය


බෙන්සීන් සාන්ද HNO_3 හා සාන්ද H_2SO_4 මිශ්‍රණයන් සමග ප්‍රතික්‍රියා කර නයිටෝබෙන්සීන් ලබා දේ. මෙහි දී H පරමාණුවක් වෙනුවට නයිටෝ කාණ්ඩයක් ආදේශ වේ.



මේ ප්‍රතික්‍රියාවේ දී ඉලෙක්ට්‍රොනය ${}^+ \text{NO}_2$ වන අතර, සල්ගියුරික් අම්ලය හා නයිට්‍රික් අම්ලය අතර ප්‍රතික්‍රියාවෙන් මාධ්‍ය තුළ මේ ඉලෙක්ට්‍රොනය පහත පරිදි සැදේ.



${}^+ \text{NO}_2$ අයනය බෙන්සීන් සමග ප්‍රතික්‍රියා කරන අතර අවසාන පියවරේ දී හයිටුජන් සල්ගේට් (බයිසල්ගේට්) අයනය මගින් ප්‍රෝටෝනයක් ඉවත් කර ගනී. මෙහි දී බයිසල්ගේට් අයනය හස්මය ලෙස ක්‍රියා කරයි.




2.4.1.2 පිඩිල් - කුණ්ට් ඇල්කිල් කරණය


බෙන්සීන් නිර්ජලිය AlCl_3 වැනි ලුවිස් අම්ලයක් හමුවේ දී ඇල්කිල් හේලයිඩ සමග ප්‍රතික්‍රියා කර ඇල්කිල් බෙන්සීන් ලබා දේ. මෙහි දී බෙන්සීන්වලට බැඳී ඇති H පරමාණුව වෙනුවට ඇල්කිල් කාණ්ඩයක් ආදේශ වේ.



ද්‍රව්‍යිකියක හා තෘතියික හේලයිඩ සඳහා (2.6 කොටස බලන්න.) මේ ප්‍රතික්‍රියාවේ දී ඉලෙක්ට්‍රොනය වන්නේ R^+ වේ. එය ප්‍රතික්‍රියාවේ පළමු පියවරේ දී ඇල්කිල් හේලයිඩය හා ලුවිස් අම්ලය අතර ප්‍රතික්‍රියාවෙන් ලැබේ.




අවසාන පියවරේ දී AlCl_4^- මගින් ප්‍රෝටෝනයක් ඉවත් කෙරේ.



පහත නිදසුන සලකා බලමු.




මෙම ප්‍රතික්‍රියාවේ යන්තුණිය පහත පරිදි වේ.



මබට පෙනෙන පරිදි මෙම ප්‍රතික්‍රියාවේ පළමු පියවර වන්නේ ඇල්කිල් හේලියිඩ් මගින් කාබොකුටායනය සැදීම ය. දෙවන පියවරේ බෙන්සින් මෙම කාබොකුටායනය සමඟ ප්‍රතික්‍රියා වී ඇරීනියම් අයනය සාදයි. අවසාන පියවරේ දී එලයේ ඇරෝමැරික ස්ථායිතාව රක් ගැනීම සඳහා ප්‍රෝටෝනයක් ඉවත් වීම සිදු වේ.

RX ප්‍රාථමික ඇල්කිල් හේලියිඩ් වන විට (දා: CH_3Cl) බෙන්සින් අණුව සමඟ ඇත්ත වශයෙන් ම ප්‍රතික්‍රියා කරන ප්‍රහේදය R^+ නොව, AlCl_3 ට සංගත වීම මගින් බැව්වීකරණය වූ RC1 අණුවක් විය හැකි ය. ප්‍රතික්‍රියාව සිදු විමේ දී R^+ බෙන්සින් අණුවට සම්බන්ධ වනුයේ R - Cl බන්ධනය බිඳීම සමඟ ය.

සිදු විය හැකි ප්‍රතික්‍රියා යන්තුණිය පහත පරිදි වේ.




එක ආදේශීත බෙන්සින්වල ආදේශීත කාණ්ඩය හැලුපත්න් වලට වඩා ප්‍රබල ලෙස ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන කාණ්ඩයක් වන විට, ගිචිල් - කුංචි ඇල්කිල් කරණය සිදු නොවේ.

2.4.1.3 ගිචිල් - කුංචි ඇල්කිල් කරණය (acylation)


බෙන්සින් නිර්ජලිය AlCl_3 වැනි ලුවිස් අම්ල හමුවේ දී අම්ල ක්ලෝරයිඩ සමග ප්‍රතික්‍රියා කර ඇල්කිල් බෙන්සින් ලබා දේ. මෙහි දී H පරමාණුව ආදේශ වනුයේ ඇල්කිල් කාණ්ඩයක් මගිනි.



මෙම ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රොනයිලය වන්නේ ඒසයිලියම් අයනය (RCO^+) වේ. පහත පරිදි පළමු පියවරේ දී AlCl_3 ඇල්කිල් ක්ලෝරයිඩ සමග ප්‍රතික්‍රියා වීමෙන් සැදේ.



දෙවන පියවරේ දී, ඒසයිලියම් අයනය බෙන්සින් සමග ප්‍රතික්‍රියා කර, ඇරීනියම් අයනයක් සාදන අතර, අවසාන පියවරේ දී ඇරෝමැටික ස්ථායිතාව නැවත ලබාගැනීම සඳහා ප්‍රෝටෝනයන් ඉවත් වේ.




එක ආදේශීත බෙන්සින්වල ආදේශීත කාණ්ඩය හැලුපත්නයට වඩා ප්‍රබල ලෙස ඉලෙක්ට්‍රොන ආකර්ෂණ කාණ්ඩයක් වන විට, ගිචිල් - කුංචි ඇල්කිල් කරණය මෙන් ඇල්කිල් කරණය ද සිදු නොවේ. එමනිසා මෙටා යොමුකාරක කාණ්ඩයක් සහිත එක ආදේශීත බෙන්සින් සංයෝගවලට ගිචිල් - කුංචි ඇල්කිල් කරණය හා ඇල්කිල් කරණය ප්‍රතික්‍රියා අපහසු වේ.

2.4.1.4 හැලුපත්නීකරණය

නිර්ජලිය තත්ත්ව යටතේ FeCl_3 , FeBr_3 , AlCl_3 හෝ AlBr_3 වැනි ලුවිස් අම්ල හමුවේ දී බෙන්සින් Cl_2 හෝ Br_2 සමග ප්‍රතික්‍රියා කරන විට බෙන්සින්වල හයිඩ්‍රිජන් පරමාණුවකට හැලුපත්න පරමාණුවක් ආදේශ වේ.




ඉහත ප්‍රතික්‍රියාවේ දී ඉලෙක්ට්‍රොනයිලය වන්නේ Cl^+ වේ. එය බෙන්සින් වලයට සම්බන්ධ වන්නේ ප්‍රතික්‍රියාව අතරතුර සැදෙන සංකීර්ණය මගිනි. අවසාන පියවරේ දී ඇරෝමැටික ස්ථායිතාව නැවත ස්ථාපිත කර ගැනීම සඳහා ප්‍රෝටෝනයන් ඉවත් වේ.



2.4.2 ඔක්සිකරණය කෙරෙහි බෙන්සින් වලයේ ප්‍රතිරෝධතාව


බෙන්සින්වල පවතින ස්ථායිතාව නිසා එය H^+/KMnO_4 වැනි සාමාන්‍ය ඔක්සිකාරක මගින් ඔක්සිකරණය නොවේ. එසේ වුවත් ඇල්කිල් බෙන්සින්වල ඇති ඇල්කිල් කාණ්ඩය H^+/KMnO_4 මගින් කාබොක්සිලික් කාණ්ඩයක් බවට ඔක්සිකරණය වේ. මේ ප්‍රතිත්වියාව සඳහා $\text{H}^+/\text{K}_2\text{Cr}_2\text{O}_7$ ද හාටිත කළ හැකි ය.



ප්‍රාථමික හා ද්විතීයික ඇල්කිල් කාණ්ඩ ප්‍රතිත්විය කරන තත්ත්ව යටතේ තැනියික ඇල්කිල් කාණ්ඩ ඔක්සිකරණය නොවේ. තැනියික ඇල්කිල් කාණ්ඩ ඔක්සිකරණය වන ප්‍රබල තත්ත්ව යටතේ බෙන්සින් වලය ද විවිධේදනයට ලක් වේ.

2.4.3 හයිටුජනීකරණය කෙරෙහි බෙන්සින් වලයේ ප්‍රතිරෝධතාව

බෙන්සින් ඇල්කින මෙන් ඉලෙක්ට්‍රොග්‍රැෆික ආකලන ප්‍රතිත්වියාවලට සහභාගි නොවුව ද එයට ඇල්කින වලට සාපේක්ෂව ඉහළ උෂ්ණත්වවල දී සූදුසු උත්මෝරක හමුවේ හයිටුජන් ආකලනය විය හැකි ය.




2.5 ඒක ආදේශිත බෙන්සින්වල ආදේශිත කාණ්ඩවල යොමුකාරී හැකියාව

ඒක ආදේශිත බෙන්සින් ඉලෙක්ට්‍රොග්‍රැෆික ආදේශ ප්‍රතිත්වියාවලට සහභාගි වීමේ, දෙවන ආදේශ කාණ්ඩය සම්බන්ධ වන ස්ථානය නිර්ණය කරනු ලබන්නේ පළමුවන ආදේශිත කාණ්ඩයේ ස්වභාවය අනුව ය. ආදේශිත කාණ්ඩ මූලික ආකාර දෙකකට වර්ග කළ හැකි ය.

2.5.1 ඔම්බා-පැරා යොමුකාරක කාණ්ඩ

උදා: $-\text{OH}$, $-\text{R}$, $-\text{NH}_2$, $-\text{NHR}$, $-\text{OCH}_3$, හැලුණ


හැලුණ හැරුණු විට, අනෙක් ඔම්බා-පැරා යොමුකාරක කාණ්ඩ මගින් බෙන්සින් වලය බෙන්සින්වල ට වඩා ඉලෙක්ට්‍රොනවලින් පොහොසත් කිරීමෙන් ඉලෙක්ට්‍රොග්‍රැෆික ආදේශය කෙරෙහි සත්‍ය කරයි.



2.5.2 මෙටා යොමුකාරක කාණ්ඩ

උදා: - NO₂, -CHO, -COR, -COOH, -COOR

මෙටා යොමුකාරක කාණ්ඩ මගින් බෙන්සින් වලයෙන් ඉලෙක්ට්‍රොන් ඉවතට ඇද ගැනීමෙන් එය ඉලෙක්ට්‍රොගිලික ආදේශය කෙරෙහි අක්‍රිය කරයි.



2.6 ඇල්කිල් ජේලයිඩ්‍රොකාබන ව්‍යුහය සහ ප්‍රතික්‍රියා

ඇල්කිල් ජේලයිඩ්‍රොකාබන යනු sp^3 මුහුමිකරණයට හාජනය වූ කාබන් පරමාණුවකට සම්බන්ධ වූ හැලුණ් පරමාණුවක් සහිත සංයෝග වේ. ඇල්කිල් ජේලයිඩ්‍රොකාබන හැලුණ් පරමාණුව බැඳුණු C පරමාණුවේ ඇති H පරමාණු ගණන අනුව එවා ප්‍රාථමික, ද්විතීයික හා තානියික ලෙස වර්ග කළ හැකිය.



මෙම සංයෝග ජේලයිඩ්‍රොකාබන වර්ගයට අයත් වේ. මෙම කොටසේ දී සාකච්ඡාවට හාජනය කරන්නේ ඇල්කිල් ජේලයිඩ්‍රොකාබන පමණි.

ඇල්කිල් ජේලයිඩ්‍රොකාබන බැවිෂය සංයෝග වේ. එවා බැවිෂය වුව ද ඇල්කිල් ජේලයිඩ්‍රොකාබන ජේලයිඩ්‍රොකාබන ඉතා අඩු ය. එවා ජේලයිඩ්‍රොකාබන සමග හයිඩ්‍රොකාබන බන්ධන නොසැදීම එයට එක් ජේලයිඩ්‍රොකාබන වේ.

කාබන් පරමාණුවට සාපේක්ෂව හැලුණ් පරමාණුවේ ඉහළ විද්‍යුත් සාණනාව සේතුවෙන්, කාබන් - හයිඩ්‍රොකාබන් බන්ධනය බැවුණු වේ. එහි ප්‍රතිඵ්‍යුතු ලෙස එම කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රොන් උග්‍රතාවක් පවතී. එම නිසා නියුත්ලියොංයිලට් එම සේතුවෙන් පහර දීමේ හැකියාවක් ඇත. නියුත්ලියොංයිල යනු හාස්මික, ඉලෙක්ට්‍රොනවලින් පොහොසත් ඉලෙක්ට්‍රොන යුගලක් හාවිතා කර ඉලෙක්ට්‍රොන උග්‍රතාව කාබන් පරමාණුවක් සමග බන්ධනයක් සාදා ගත හැකි ප්‍රතිකාරක වේ.


සුළඟ නිදුසුන් කීපයක් වන්නේ,




ඇල්කිල් තේලයිඩ්‍රොකාබන ප්‍රතික්‍රියා වන්නේ නියුක්ලියෝගිලික ආදේශ ප්‍රතික්‍රියා වේ. නියුක්ලියෝගිලික ආදේශ ප්‍රතික්‍රියාවල දී, කාබන් පරමාණුව නියුක්ලියෝගිලය සමඟ නව බන්ධනයක් සාදා ගන්නා අතර, හැලුණ පරමාණුව තේලයිඩ්‍රොකාබනයක් ලෙස හැර යයි.



නිදුසුන් කිපයක් සලකා බලමු.



නියුක්ලියෝගිලයක ඉලෙක්ට්‍රෝන යුගලයක් පවතින නිසා, මිනැ ම නියුක්ලියෝගිලකට හස්මයක් ලෙස හැසිරෙමින් H^+ සමඟ බන්ධනයක් සාදා ගත හැකි ය. ඒ නිසා, ඇල්කිල් තේලයිඩ්‍රොකාබන් පරිදි ඉවත් කිරීමේ ප්‍රතික්‍රියාවක් ද සිදු විය හැකි ය.



මේ ප්‍රතික්‍රියාවේ දී, OH^- කාණ්ඩය කාබන් සමඟ නියුක්ලියෝගිලයක් ලෙස ප්‍රතික්‍රියා කිරීම වෙනුවට, එය හස්මයක් ලෙස ප්‍රතික්‍රියා කර හැලුණ්න් පරමාණුව සම්බන්ධ කාබන් පරමාණුවට යාබද කාබන් පරමාණුවේ ඇති හයිඩ්‍රිජන් පරමාණුවක් H^+ ලෙස ඉවත් කරයි. $\text{C} - \text{X}$ බන්ධනයේ ඉවීකරණය තේලයිඩ්‍රොකාබන් පරමාණුව සම්බන්ධ කාබන් පරමාණුවට යාබද කාබන් පරමාණුවේ ඇති හයිඩ්‍රිජන් පරමාණුවලට සූල් ආම්ලිකතාවක් ඇත. එබැවින් ආදේශ ප්‍රතික්‍රියා සහ ඉවත් වීමේ ප්‍රතික්‍රියා, ඇල්කිල් තේලයිඩ්‍රොකාබන එකිනෙක සමඟ තරගකාරී ප්‍රතික්‍රියා වේ. ආදේශය හා ඉවත් වීම අතර තුළනයට ප්‍රතික්‍රියාව සඳහා හාවිතා කරන දාවණය බලපානු ඇත. විද්‍යාගාරයේ, ආදේශයන් අවශ්‍ය විට ජලිය KOH හාවිත කරන අතර, ඉවත් වීම අවශ්‍ය විට ඇල්කොහොලිය KOH හාවිත කරයි.



ඇල්කිල් තේලයිඩ්‍රොකාබන වියලි ර්තර මාධ්‍යයේ දී Mg සමඟ ප්‍රතික්‍රියා කර, ග්‍රිනාඩ් ප්‍රතිකාරක සාදයි. ග්‍රිනාඩ් ප්‍රතිකාරක ලෝහ-කාබනික (organometallic) ප්‍රතිකාරක වේ.




ඇල්කිල් හේලයිඩයක් ග්‍රිනාච් ප්‍රතිකාරකය සැදීමේ දී මුල් සංයෝගයේ හැලෙනයට සම්බන්ධ වී ඇති කාබන් පරමාණුවේ ඉළුවනාව පහත පරිදි වෙනස් වේ.



එනම් ඉලෙක්ට්‍රෝන උගන කාබන් පරමාණුව ඉලෙක්ට්‍රෝනවලින් පොහොසත් කාබන් පරමාණුවක් බවට පත් වේ. ඒ අනුව Mg ට බැඳී ඇති ඇල්කිල් කාණ්ඩයට C - Mg බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලය යොදා ගනිමින් ප්‍රබල නියුක්ලියොංයිලයක් මෙන් ම ප්‍රහල හස්මයක් ලෙස ද ක්‍රියාකර හැකි. ඒ නිසා ජලය ඇතුළුව දුබල ආම්ලික H පරමාණු ඇති සංයෝග හමුවේ දී ග්‍රිනාච් ප්‍රතිකාරකය පිළියෙල කිරීමට හෝ භාවිත කිරීමට නොහැකි ය.



ග්‍රිනාච් ප්‍රතිකාරකයේ ප්‍රබල හාස්මික ලක්ෂණ පහත ප්‍රතික්‍රියාවලින් පෙන්වා දිය හැකි ය.



ඉහත අවසන් ප්‍රතික්‍රියාව වන්නේ ග්‍රිනාච් ප්‍රතිකාරකය අග්‍රස්ථ ඇල්කයින සමග ප්‍රතික්‍රියාවයි. එහි දී ලැබෙන එලය තවත් ග්‍රිනාච් ප්‍රතිකාරකයක් වන බව මතක තබා ගන්න. මේ ප්‍රතික්‍රියාව ඇසිටලීනිය ග්‍රිනාච් ප්‍රතිකාරක සැදීමට හාවිතා කළ හැකි ය.

2.7 බන්ධන බිඳීමේ හා බන්ධන සැදීමේ පියවර අතර කාල සම්බන්ධතාව අනුව ඇල්කිල් හේලයිඩවල නියුක්ලියොංලික ආදේශ ප්‍රතික්‍රියා

ප්‍රතික්‍රියාවලදී බන්ධන බිඳීම හා නව බන්ධන සැදීම සිදු වේ. ඇල්කිල් හේලයිඩවල නියුක්ලියොංලික ආදේශ ප්‍රතික්‍රියාවල කාබන් - හැලෙන් බන්ධනය බිඳෙන අතර කාබන් - නියුක්ලියොංයිලය අතර බන්ධනය සැදේ. මේ ඇල්කිල් හේලයිඩ පෙන්වන නියුක්ලියොංලික ආදේශ ප්‍රතික්‍රියාවල යන්ත්‍රණය අධ්‍යයනය කිරීමට බන්ධන බිඳෙන හා බන්ධන සැදෙන පියවර අතර කාල පරාසය සළකා බලනු ලැබේ.


ඇල්කිල් හේලයිඩයක නියුක්ලියොංලික ආදේශ ප්‍රතික්‍රියාවක් තහි පියවරකින් සිදු වන විට C-X බන්ධනය බිඳීමත් නියුක්ලියොංයිලය සමග නව බන්ධනය සැදීමත් එක්වර ම සිදු වේ.

මේ අනුව ඇල්කිල් බෝමයිඩ සහ හයිබුක්සිල් අයන අතර සිදු වන තහි පියවර ප්‍රතික්‍රියාව පහත පරිදි නිරුපණය කළ හැකි ය.



පළමුව C-X බන්ධනය බිඳීම සිදු වේ, ඉන් පසු නියුක්ලියෝගයිලය සමග නව බන්ධනය සැදීම සිදු වන විට, ඇල්කිල් හේලයිඩයක නියුක්ලියෝගිලික ආදේශ ප්‍රතික්‍රියාව දෙපියවර ප්‍රතික්‍රියාවක් ලෙස සිදු වේ.

එම් අනුව පියවර දෙකකින් සිදු වන ප්‍රතික්‍රියාවක් පහත පරිදි නිරුපණය කළ හැකි ය.




පියවර දෙකකින් සිදු වන ප්‍රතික්‍රියාව අතරමදී කාබොකැටායනයක් හරහා සිදු වේ. සැදෙන කාබොකැටායනයේ ස්ථායිතාව සලකා බැලීමේ දී, වඩා ස්ථායි කාබොකැටායනයක් සාදන තාතියික ඇල්කිල් හේලයිඩවල ($R^1, R^2, R^3 = \text{ඇල්කිල්}$) නියුක්ලියෝගිලික ආදේශය පියවර දෙකකින් සිදු විමට පෙළමේ. ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ ($R^1, R^2 = H, R^3 = H$ හෝ ඇල්කිල්) නියුක්ලියෝගිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු වනුයේ තනි පියවරකිනි. එයට හේතුව මෙහි දී සැදෙන ප්‍රාථමික කාබොකැටායනයේ ස්ථායිතාව අඩු විමයි.


සාමාන්‍යයෙන්, ද්විතීයික ඇල්කිල් හේලයිඩ ($R^1 = H, R^2, R^3 = \text{ඇල්කිල්}$) මේ කුම දෙකට ම සිදු වන අතර කෙසේ සිදු වේ ද යන්න ප්‍රතික්‍රියා තත්ත්වය මත රඳා පවතී.

වයිනයිල් හා ලිනයිල් කාබොකැටායන අස්ථායි නිසා, වයිනයිල් හේලයිඩ සහ ඇරිල් හේලයිඩ දෙපියවර ප්‍රතික්‍රියා මාර්ගයකින් සිදු නොවේ. එමෙන් ම ඒවායේ C - X බන්ධනය ද්විත්ව බන්ධන ස්වභාවයක් ගන්නා බැවින් ඇල්කිල් හේලයිඩවල ඇති ඒ බන්ධනයට වඩා ගක්තිමත් බැවින් තනි පියවර ප්‍රතික්‍රියා මාර්ගයක් ඔස්සේ ද සිදු නොවේ. මෙය පහත පරිදි සම්පූර්ණක්තතාව මගින් පෙන්වා දිය හැකි ය.


වයිනයිල් හේලයිඩයක සම්පූර්ණක්ත ව්‍යුහ:



ක්ලෝරෝබෙන්සින්වල සම්පූර්ණක්ත ව්‍යුහ:



3. මක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග



අන්තර්ගතය

- 3.1** ඇල්කොහොලොල ව්‍යුහය, ගුණ සහ ප්‍රතික්‍රියා
- 3.1.1 මොනොහයිඩ්‍රික ඇල්කොහොලොල වර්ගීකරණය
 - 3.1.2 හොඨික ගුණ
 - 3.1.3 ඇල්කොහොලොල ප්‍රතික්‍රියා
 - 3.1.3.1 O-H බන්ධනයේ බිඳීම ආස්‍රිත ප්‍රතික්‍රියා
 - 3.1.3.2 C-O බන්ධනයේ බිඳීම ආස්‍රිත න්‍යාශේරිකාම් (නියුක්ලියෝගිලික) ආදේශන ප්‍රතික්‍රියා
 - 3.1.3.3 ඉවත්වීමේ ප්‍රතික්‍රියා
 - 3.1.3.4 ඇල්කොහොලොල මක්සිජරණය
- 3.2** රිනෝල්වල ව්‍යුහය, ගුණ සහ ප්‍රතික්‍රියා
- 3.2.1 රිනෝල්වල ආම්ලිකතාව
 - 3.2.2 O-H බන්ධනයේ බිඳීම ආස්‍රිත ප්‍රතික්‍රියා
 - 3.2.3 C-O බන්ධනයේ බිඳීමෙන් න්‍යාශේරිකාම් ආදේශන ප්‍රතික්‍රියා සිදු නොවීම
- 3.3** රිනෝල්වල බෙන්සින් වලයේ ප්‍රතික්‍රියකාව
- 3.3.1 රිනෝල් හා Br₂ අතර ප්‍රතික්‍රියාව
 - 3.3.2 රිනෝල්වල තයිටොකරණය
- 3.4** ඇල්ඩිභයිඩ හා කිටෝනවල ව්‍යුහය, ගුණ හා ප්‍රතික්‍රියා
- 3.4.1 හොඨික ගුණ
 - 3.4.2 ඇල්ඩිභයිඩවල හා කිටෝනවල ප්‍රතික්‍රියා
 - 3.4.3 න්‍යාශේරිකාම් ආකලන ප්‍රතික්‍රියා
 - 3.4.3.1 ඇල්ඩිභයිඩ හා කිටෝනවල HCN ආකලනය වීම
 - 3.4.3.2 ම්‍යුනාබි ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාව
 - 3.4.3.3 2,4-ඩියිනයිටෝගොනිල්භයිඩ්සින (2,4-DNP හෙවත් බේඩ් ප්‍රතිකාරකය) සමග ප්‍රතික්‍රියාව
 - 3.4.4 ඇල්ඩිභයිඩවල හා කිටෝනවල ස්වයු-සංස්කරණය
 - 3.4.5 ලිතියම් ඇලුමිනියම් හයිඩූයිඩ් (LiAlH₄) මගින් හේ සේඛියම් බේරෝභයිඩිඩ් (NaBH₄) මගින් ඇල්ඩිභයිඩ හා කිටෝන මක්සිජරණය වීම

3.4.6 Zn(Hg)/ සාන්ද HCl මගින් ඇල්ඩිභයිඩ හා කිටෝන මක්සිජරණය කිරීම (ක්ලෙමන්සන් මක්සිජරණය)

3.4.7 ඇල්ඩිභයිඩවල මක්සිජරණය

3.4.7.1 වොලන් ප්‍රතිකාරකයෙන් මක්සිජරණය

3.4.7.2 ගෝලිං දාවලයෙන් මක්සිජරණය

3.4.7.3 ආම්ලිකත පොටැසියම් බිඳීනෝර්මෙට් හේ ආම්ලිකත තොළීම්ක් මක්සිජරණය හේ ආම්ලිකත පොටැසියම් ප්‍රමැගන්වී හේ මගින් මක්සිජරණය

3.5 කාබොක්සිලික් අම්ලවල ව්‍යුහය, ගුණ සහ ප්‍රතික්‍රියා

3.5.1 හොඨික ගුණ

3.5.2 -COOH කාණ්ඩයේ ප්‍රතික්‍රියා

3.5.2.1 OH බන්ධනයේ බිඳීම ආස්‍රිත ප්‍රතික්‍රියා (කාබොක්සිලික් අම්ලයේ ආම්ලිකතාව ඇල්කොහොල හා රිනෝල සමග සංසන්දනය කිරීම)

3.5.2.2 C-O බන්ධනයේ බිඳීම ආස්‍රිත ප්‍රතික්‍රියා

3.5.2.3 LiAlH₄ මගින් කාබොක්සිලික් අම්ල මක්සිජරණය වීම

3.6 කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්නවල ප්‍රතික්‍රියා

3.6.1 අම්ල ක්ලෝරයිඩවල ප්‍රතික්‍රියා

3.6.1.1 ජලය සේඛියම් හයිඩූක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව

3.6.1.2 ජලය සමග ප්‍රතික්‍රියාව

3.6.1.3 ඇල්කොහොල හා රිනෝල සමග ප්‍රතික්‍රියාව

3.6.1.4 ඇමෝනියා හා ප්‍රාථමික ඇමුයින සමග ප්‍රතික්‍රියාව

3.6.2 එස්ටරවල ප්‍රතික්‍රියා

3.6.2.1 තනුක බනිජ අම්ල සමග ප්‍රතික්‍රියාව

3.6.2.2 ජලය සේඛියම් හයිඩූක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව

3.6.2.3 ම්‍යුනාබි ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාව

3.6.2.4 LiAlH₄ මගින් මක්සිජරණය

3.6.3 ඇමුයිනවල ප්‍රතික්‍රියා

3.6.3.1 ජලය සේඛියම් හයිඩූක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව

3.6.3.2 LiAlH₄ මගින් මක්සිජරණය

හැදින්වීම


මක්සිජන් අන්තර්ගත සාමාන්‍ය කාබනික සංයෝග යටතට ඇල්කොහොල, රේතර, කාබනිල් සංයෝග (ඇල්ඩිභයිඩ හා කිටෝන්), කාබොක්සිලික් අම්ල හා කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න (එස්ටර, ඇමයිඩ හා අම්ල හේලයිඩ) ඇතුළත් වේ. ඇල්කොහොල යනු sp^3 මුහුමිකරණය වූ කාබන් පරමාණුවකට සම්බන්ධ OH කාණ්ඩයක් සහිත සංයෝග වන අතර, ගිනෝල යනු බෙන්සින් වලයට OH කාණ්ඩයක් බැඳී ඇති ඇරෝමැටික සංයෝග වේ. ඇල්ඩිභයිඩ හා කිටෝන්, කාබොක්සිලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්නවල කාබනිල් කාණ්ඩයක් ($C=O$) ඇතුළත් වේ. මේ සංයෝග එකිනෙකින් වෙනස් වන්නේ කාබනිල් කාබන්වලට බැඳී ඇති කාණ්ඩ දෙකකි ස්වභාවය පදනම් කර ගතිමිනි.

3.1 ඇල්කොහොලවල ව්‍යුහය, ගුණ හා ප්‍රතිත්වියා

ඇල්කොහොල යනු sp^3 මුහුමිකරණයට භාජන වී ඇති කාබන් පරමාණුවකට සම්බන්ධ වූ O-H කාණ්ඩයක් සහිත සංයෝග වේ. අණුවක එක් OH කාණ්ඩයක් පමණක් ඇතුළත් ඇල්කොහොල වලට මොනොහයිඩිඩික ඇල්කොහොල යැයි කියනු ලැබේ. අණුවක OH කාණ්ඩ දෙකක්, තුනක්, සතරක් යනාදි වශයෙන් ඇතුළත් ඇල්කොහොල පිළිවෙළින් බයිභයිඩික, චුයිභයිඩික, වෛටුහයිඩික ඇල්කොහොල ආදි වශයෙන් හැදින්වේ. අණුවක OH කාණ්ඩ බොහෝ ගණනක් ඇති ඇල්කොහොල සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ පොලිනයිඩික ඇල්කොහොල ලෙස ය. අප සාකච්ඡාව ප්‍රධාන වශයෙන් ම මොනොහයිඩික ඇල්කොහොලවලට සිමා වේ.


3.1.1 මොනොහයිඩික ඇල්කොහොලවල වර්ගිකරණය

ඇල්කිල් හේලයිඩ මෙන් ම ඇල්කොහොල ද OH කාණ්ඩය දරන කාබන් පරමාණුවට (කාබිනෝල් කාබන් පරමාණුව) සම්බන්ධ H පරමාණු සංඛ්‍යාව අනුව ප්‍රාථමික (H පරමාණු දෙකකි), ද්විතීයික (H පරමාණු එකකි) සහ තානියික (H පරමාණු සම්බන්ධ වී නැත) යනුවෙන් වර්ගිකරණය කෙරේ.



3.1.2 සෞතික ගුණ

ඇල්කොහොලවල O-H බන්ධනය $R-O^{\delta-}-H^{\delta+}$ ලෙස ඔළුවිකරණය වී ඇත. එබැවින් ඇල්කොහොල අණු අතර අන්තර් අණුක හයිඩිජ්‍යුන් බන්ධන ඇති වේ (3.1 රුපය).



3.1 රුපය එතනොල්වල අන්තර් අණුක හයිඩිජ්‍යුන් බන්ධන

සාපේක්ෂ වගයෙන් ප්‍රබල වූ මේ අන්තර් අණුක බන්ධන කරණ කොට ගෙන, සැසදිය හැකි අණුක ස්කන්ධවලින් යුත් ඇල්කේනවල හා ර්තරවල තාපාංකවලට වඩා ඇල්කොහොලවල තාපාංක ඉහළ අගයෙන් යුතුක් ය (3.1 වගුව). ඇල්කොහොල ග්‍රේනීයේ පහළට යන් ම ජ්‍යෙෂ්ඨ තාපාංකය වැඩි වේ. ඇල්කේනවල සේ ම අණුවේ ඇල්කිල් කාණ්ඩය කාබනය වීම තාපාංකය අඩු වීමට හේතු වේ.

3.1 වගුව සැසදිය හැකි අණුක ස්කන්ධවලින් යුත් ඇල්කොහොල, ර්තර හා ඇල්කේනවල තාපාංක

සංයෝගය	ව්‍යුහ සූත්‍රය	සාපේක්ෂ අණුක ස්කන්ධය	තාපාංකය/ °C
ethanol	CH ₃ CH ₂ OH	46	78
dimethyl ether	CH ₃ OCH ₃	46	-25
propane	CH ₃ CH ₂ CH ₃	44	-42
1-propanol	CH ₃ CH ₂ CH ₂ OH	60	97
2-propanol	(CH ₃) ₂ CHOH	60	83
ethyl methyl ether	CH ₃ CH ₂ OCH ₃	60	11
butane	CH ₃ CH ₂ CH ₂ CH ₃	58	0
1-butanol	CH ₃ CH ₂ CH ₂ CH ₂ OH	74	118
2-butanol	CH ₃ CH(OH)CH ₂ CH ₃	74	99
2-methyl-2-propanol	(CH ₃) ₃ COH	74	82
diethyl ether	CH ₃ CH ₂ OCH ₂ CH ₃	74	35
pentane	CH ₃ CH ₂ CH ₂ CH ₂ CH ₃	72	36
1-pentanol	CH ₃ CH ₂ CH ₂ CH ₂ CH ₂ OH	88	138
ethyl propyl ether	CH ₃ CH ₂ CH ₂ OCH ₂ CH ₃	88	64
hexane	CH ₃ CH ₂ CH ₂ CH ₂ CH ₂ CH ₃	86	68

අඩු සාපේක්ෂ අණුක ස්කන්ධ සහිත ඇල්කොහොල ජලයේ දාව්‍ය වේ. ඇල්කොහොලවල ජල දාව්‍යතාවට හේතුව ජල අණු සමග H-බන්ධන තැනිය හැකි OH කාණ්ඩයයි. ඇල්කොහොල් අණුවක අඩුවීය ඇල්කිල් කාණ්ඩය, ජල දාව්‍යතාවට අවහිරයකි. ඇල්කොහොල සදාග ග්‍රේනීයේ පහළට යන් ම, OH කාණ්ඩයට සාපේක්ෂව අඩුවීය ඇල්කිල් කාණ්ඩයේ තරම ක්‍රමයෙන් වැඩි වේ. ඒ අනුව ඇල්කොහොලවල ජලයේ ජල දාව්‍යතාව අනුතුමිකව අඩු වේ (3.2 වගුව).

3.2 වගුව දිගු දාම ඇල්කොහොල සමහරක තාපාංක හා ජල දාව්‍යතා

ඇල්කොහොලය	ව්‍යුහ සූත්‍රය	තාපාංකය/ °C	ජල දාව්‍යතාව (g/ 100 g H ₂ O)
methanol	CH ₃ OH	65	∞
ethanol	CH ₃ CH ₂ OH	78	∞
1-propanol	CH ₃ CH ₂ CH ₂ OH	97	∞
1-butanol	CH ₃ (CH ₂) ₂ CH ₂ OH	118	7.9
1-penanol	CH ₃ (CH ₂) ₃ CH ₂ OH	138	2.3
1-hexanol	CH ₃ (CH ₂) ₄ CH ₂ OH	158	0.6
1-heptanol	CH ₃ (CH ₂) ₅ CH ₂ OH	176	0.2
1-octanol	CH ₃ (CH ₂) ₆ CH ₂ OH	195	0.05

∞ - ඔහු ම අනුපාතයකින් මිශ්‍ර වේ.


3.1.3 ඇල්කොහොලොල ප්‍රතික්‍රියා

ඇල්කොහොලොල ප්‍රතික්‍රියා O-H බන්ධනයේ බිඳීම ආණුත්ව ද C-O බන්ධනයේ බිඳීම ආණුත්ව ද සිදු වේ.

3.1.3.1 O-H බන්ධනයේ බිඳීම ආණුත්ව ප්‍රතික්‍රියා

(a) සේවියම් (හා වෙනත් ක්ෂාර ලෝහ) සමග ප්‍රතික්‍රියාව

O-H බන්ධනයේ බුළුවිකරණය නිසා ඇල්කොහොල ආම්ලික හැසිරීමක් පෙන්වුම කරන අතර සේවියම් සමග ප්‍රතික්‍රියා කර සේවියම් ඇල්කොහොල සාදුම්න් හයිඩුතන් තිහෘත් කරයි. ඇල්කොහොලයිඩ් අයනය ප්‍රබල නියුක්ලියෝගිලයක් හේ ම ප්‍රබල හස්මයක් ද වේ.




කෙසේ වෙතත් සේවියම් ඇල්කොහොලයිඩ් දෙමින් සේවියම් හයිඩ්බූක්සයිඩ් සමග සැලකිය යුතු තරම්න් ප්‍රතික්‍රියා කිරීමට තරම් ප්‍රමාණවත් ආම්ලිකතාවක් ඇල්කොහොලොලට තැත. එබැවුන් පහත දැක්වෙන සමතුලිතතාව අවශ්‍යයෙන් ම ඇල්කොහොලය පැත්තට බර වූවක් වේ. ඒ නිසා ඇල්කොහොල, ජලය තරම් ආම්ලික තැත.



(b) කාබොක්සිලික් අම්ල සමග ප්‍රතික්‍රියාව (ඒස්ටර ලබා දෙමින් ඇල්කොහොල ඇසිල්කරණය වීම)


ඇල්කොහොල, කාබොක්සිලික් අම්ල හා ප්‍රතික්‍රියා කර ඒස්ටර දෙයි. (ඒස්ටරීකරණ ප්‍රතික්‍රියාව), සාන්ද සල්‌නියුරික් අම්ලය මේ ප්‍රතික්‍රියාව සඳහා උත්ප්‍රේරකයක් ලෙස තියා කරයි.



3.1.3.2 C-O බන්ධනයේ බිඳීම ආණුත්ව ත්‍යැම්කාම් (නියුක්ලියෝගිලික) ආදේශ ප්‍රතික්‍රියා

(a) හයිඩුතන් හේලයිඩ් සමග ප්‍රතික්‍රියාව (HBr හෝ HI)

අනුරුද ඇල්කිල් බෛමයිඩ් හෝ ඇල්කිල් අයඩයිඩ් දෙමින් ඇල්කොහොල HBr හෝ HI සමග ත්‍යැම්කාම් ආදේශ ප්‍රතික්‍රියාවලට භාජන වේ. අම්ල (HBr හෝ HI) හමුවේ O පරමාණුව පෝරෝනිකරණය වීම නිසා -OH කාණ්ඩය, වචා හොඳ හැරයැමේ කාණ්ඩයක් (H_2O) බවට පරිවර්තනය වේ.




මෙය ත්‍යැම්කාම් (නියුක්නියෝගිලික) ආදේශ ප්‍රතික්‍රියාවකි. මේ ප්‍රතික්‍රියාවේ ද Br⁻ අයනය ත්‍යැම්කාම්යක් (නියුක්නියෝගිලයක්) ලෙස හැසිරෙන අතර, හැරයැමේ කාණ්ඩය (leaving group) H_2O වේ.

ඇල්කොහොල, HCl සමග ප්‍රතික්‍රියා කරන්නේ ලුවිස් අම්ල හෝ අම්ල හමුවේ පමණකි. මේ කරුණ, ප්‍රාථමික, ද්විතීයික හා තාන්ත්‍රික ඇල්කොහොල හළුනා

ගැනීමට හාටිත වන ලුකස් පරික්ෂණයේ දී ප්‍රයෝගනයට ගැනේ. මේ ප්‍රතික්‍රියාවේ දී ROH, RCl බවට පරිවර්තනය වේ. ප්‍රවිස් අම්ලයක් වන සින්ක් ක්ලෝරයිඩ් (ZnCl₂) මෙයට උත්සේරකයක් වේ. ඇල්කිල් හේලයිඩ් ජලයේ අදාවාව බැවින් ප්‍රතික්‍රියාවේ ප්‍රගමනයත් සමඟ ප්‍රතික්‍රියා මිශ්‍රණය තොපැහැදිලි ආවිල ස්වභාවයක් ගනී. ප්‍රතිකාරක මිශ්‍ර කිරීමෙන් පසු ආවිලනාව ඇති වීම සඳහා ගත වන කාලය, ප්‍රාථමික, ද්විතීයික හා තාතියික ඇල්කොහොල වෙන් කර හඳුනා ගැනීම සඳහා හාටිත කළ හැකි ය. දෙන ලද ප්‍රතික්‍රියා තත්ත්ව යටතේ ඉහත සඳහන් න්‍යාශ්වීකාම් ආදේශන ප්‍රතික්‍රියාව පියවර දෙකකින් සිදු වේ. තාතියික ඇල්කොහොල ස්ථායි අතරමැදි තාතියික කාබොකුටායන සාදයි. එබැවින් තාතියික ඇල්කොහොල ලුකස් ප්‍රතිකාරකය හමුවේ ඉතා කෙටි කාලයක් තුළ ආවිලනාවක් දෙයි. ද්විතීයික ඇල්කොහොල ආවිලනාව පෙන්වීමට වඩා දිග කාලයක් ගන්නා අතර ප්‍රාථමික ඇල්කොහොල ප්‍රතික්‍රියා කරන්නේ ඉතා සෙමෙනි.

- (b) ගොස්ගරස් උයිහේලයිඩ් (PCl₃ හෝ PBr₃) සමඟ ප්‍රතික්‍රියාව
ඇල්කොහොල PCl₃ හා PBr₃ සමඟ ප්‍රතික්‍රියා කර, පිළිවෙළින් ඇල්කිල් ක්ලෝරයිඩ් හා ඇල්කිල් බෞෂ්මයිඩ් දෙයි.




- (c) ගොස්ගරස් පෙන්වාක්ලෝරයිඩ් සමඟ ප්‍රතික්‍රියාව (PCl₅)
ඇල්කොහොල PCl₅ සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ද ඇල්කිල් ක්ලෝරයිඩ් දෙයි.



ඉහත (b) හා (c) යටතේ විස්තර කර ඇති, ගොස්ගරයේ හේලයිඩ් සමඟ ඇල්කොහොහොලවල ප්‍රතික්‍රියා ද න්‍යාශ්වීකාම් ආදේශ ප්‍රතික්‍රියා වේ. ඒ ප්‍රතික්‍රියාවල න්‍යාශ්වීකාම්ය (නිශ්චක්ලියොඡයිලය) ලෙස ක්‍රියා කරන්නේ හේලයිඩ් අයනයයි.

3.1.3.3 ඉවත් වීමේ ප්‍රතික්‍රියා


සාන්ද සල්ගියුරික් අම්ලය සමඟ රත් කළ විට හෝ ඇලුමිනා සමඟ ඉහළ උෂ්ණත්වයකට රත් කළ විට ඇල්කොහොල ඉවත් වීමේ ප්‍රතික්‍රියාවකට හාරනය වේ. මේ ප්‍රතික්‍රියාවේ දී ඇල්කොහොලය විෂ්ලනය වේ. එනම්, ඇල්කොහොහොලයෙන් ජල අනුවක් ඉවත් වේ. මෙහි එය ලෙස සැදෙන්නේ ඇල්කිනයකි.




3.1.3.4 ඇල්කොහොලවල මක්සිකරණය

මක්සිකාරක කිහිපයකින් ම ඇල්කොහොල මක්සිකරණය කළ හැකි ය. මක්සිකරණයෙහි එය ඇල්කොහොලය ප්‍රාථමික ද, ද්විතීයික ද නැත හොත් තාතියික ද යන්න මත රැඳූ පවතී. H⁺/KMnO₄ හෝ H⁺/K₂Cr₂O₇ හෝ H⁺/CrO₃ මගින් ඇල්කොහොල මක්සිකරණය කළ හැකි ය.

- (a) ප්‍රාථමික ඇල්කොහොලවල ඔක්සිකරණය
ඉහත ඔක්සිකාරක මගින් ප්‍රාථමික ඇල්කොහොල අනුරුප ඇල්බිහයිඩ් හරහා කාබොක්සිලික් අම්ල බවට මක්සිකරණය වේ.




පිරිසිනියම් ක්ලේරෝන්ටුමේට් (PCC) $[\text{C}_5\text{H}_5\text{NH}]^+[\text{CrO}_3\text{Cl}]^-$ හාවිත කළ විට මක්සිකරණ ප්‍රතික්‍රියාව ඇල්චීභයිඩය සැදෙන අදියරේ දී නවති.



(b) ද්විතීයික ඇල්කොහොලුවල මක්සිකරණය

ඉහත ඕනෑම ප්‍රතිකාරකයකින් ද්විතීයික ඇල්කොහොලු මක්සිකරණ වී කිටෝන දෙයි.




(c) තෘතියික ඇල්කොහොලුවල මක්සිකරණය

සාමාන්‍යයෙන් ප්‍රාථමික හා ද්විතීයික ඇල්කොහොලු මක්සිකරණය වන තත්ත්ව යටතේ දී තෘතියික ඇල්කොහොලු මක්සිකරණයට හාජ්‍ය නොවේ.


3.2 ගිනෝලවල ව්‍යුහය, ගුණ හා ප්‍රකිතිය

3.2.1 ගිනෝලවල ආම්ලිකතාව

OH කාණ්ඩයක් කෙළින් ම බෙන්සින් වලයක කාබන් පරමාණුවකට සම්බන්ධ වී ඇති ඇරෝමැටික සංයෝග ගිනෝල ලෙස හැඳින්වේ. ජලීය දාවණයේ දී ඇල්කොහොලු හා ගිනෝල පහත දැක්වෙන පරිදි විස්ටනය වේ.



ගිනෝල ඇල්කොහොලුවලට වඩා ආම්ලික ය. මෙහි අරුත නම්, ඉහත සමතුලිතතාවල සමතුලිතතා ලක්ෂය ඇල්කොහොලුවලට වඩා ගිනෝලවල දකුණට බරව පවතින බව ය. මෙයට හේතුව නම් ගිනෝලවලට සාපේක්ෂව ගිනෝක්සයිඩ් අයනයේ ස්ථායිතාව, ඇල්කොහොලයට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් අයනයේ ස්ථායිතාවට වඩා වැඩි වීම ය. මෙය ගිනෝලවල හා එහි ඇනායනයේ සම්පූර්ණතාව ව්‍යුහ සලකා බැලීමෙන් තේරුම් ගත හැකි ය.



3.2 රුපය තිනෝලවල හා තිනොක්සයිඩ් අයනයේ සම්පූෂ්ක්ත ව්‍යුහ

තිනෝලවල මෙන් නොව, තිනොක්සයිඩ් අයනයේ සම්පූෂ්ක්ත ව්‍යුහවල ආරෝපණ වෙත් වීමක් නැති බැවින් සම්පූෂ්ක්තතාව මගින් ඇතායනයේ ඇති කෙරෙන ස්ථායිතාව, තිනෝලවල ස්ථායිතාවට වඩා වැඩි ය (3.2 රුපය). ඇල්කොහොල හා ඒවායේ ඇතායන සම්බන්ධව එවැනි ආවරණයක් නැත.

3.2.2 O-H බන්ධනයේ බිඳීම ආසිත ප්‍රතික්‍රියා


පහත දැක්වෙන නිදුසුන් මගින් තිනෝලවල ඉහළ ආම්ලිකතාව සනාථ වේ. ඇල්කොහොල මෙන් නොව තිනෝල, සේට්චියම් හයිඛ්‍රාක්සයිඩ් හා ප්‍රතික්‍රියා කර සේට්චියම් තිනොක්සයිඩ් දෙයි. එහෙත් NaHCO_3 හා ප්‍රතික්‍රියා කර කාන් බියොක්සයිඩ් නිඳහස් කිරීමට තරම් පර්‍යාණවත් ආම්ලිකත්වයක් ඇල්කොහොලවලට සේ ම තිනෝලවලට ද නැත.



3.2.3 C-O බන්ධනය බිඳීමෙන් න්‍යාශේරිකාම් ආදේශන ප්‍රතික්‍රියා සිදු නොවීම

ඇල්කොහොල මෙන් තිනෝල න්‍යාශේරිකාම් ආදේශන ප්‍රතික්‍රියාවලට පාතු නොවේ. පහත දැක්වෙන හේතු නිසා එක් පියවර හෝ දෙපියවර හෝ යාන්ත්‍රණ සිද්ධ නොවේ.

(a) C පර්‍යාණව දක්වන (sp² මුහුම්කරණය) නිසා C - O බන්ධනය වඩාත් කෙටි වන අතර මක්සිජන් පර්‍යාණව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලය බෙන්සින් වලයේ විස්ථානගත වීම නිසා (ද්වීත්ව බන්ධන ස්වභාවය) C - O බන්ධනයේ ගක්තිය ද වැඩි වේ. මෙය සම්පූෂ්ක්තතාව මගින් පෙන්විය හැක.



(b) ගෙතිල් කුටායනය අස්ථායි වේ.


3.3 තිනෝලවල බෙන්සින් වලයේ ප්‍රතික්‍රියාව

මක්සිජන් පර්‍යාණව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලය බෙන්සින් වලය තුළ විස්ථානගත වීම නිසා තිනෝල් වල බෙන්සින් වලය ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් වේ. මේ ඉලෙක්ට්‍රෝන විස්ථානගත වීම කරණ කොට ගෙන, තිනෝල් වල බෙන්සින් වලය ඉලෙක්ට්‍රෝනකාම් (ඉලෙක්ට්‍රෝනික) ප්‍රතිකාරක කෙරෙහි බෙහෙවින් ප්‍රතික්‍රියාකීලි වේ. තිනෝල් වල O-H කාණ්ඩය, එයට සාපේක්ෂව පිහිටි ඕනෑ හා පැරා ස්ථාන වෙත ඉලෙක්ට්‍රෝනකාම් ආදේශ කාණ්ඩය යොමු කරයි. තිනෝල් වල ඉලෙක්ට්‍රෝනකාම් ආදේශ ප්‍රතික්‍රියා, අදාළ තත්ත්ව යටතේ බෙන්සින්වල අනුරුද ප්‍රතික්‍රියා හා සැසදීම් දී තිනෝලවල

බෙන්සීන් වලය ඉලෙක්ට්‍රෝනකාම් ප්‍රතිකාරක (ඉලෙක්ට්‍රෝනයිල) කෙරෙහි වචා ප්‍රතික්‍රියාදීලි වන බව පැහැදිලි ය. පහත දැක්වෙන නිදසුන් සලකන්න.

3.3.1 ගිනෝල් හා බෝමින් අතර ප්‍රතික්‍රියාව


බෙන්සීන් බෝමින් සමග ප්‍රතික්‍රියා නොකරයි. එහෙත් ගිනෝල් බෝමින් හා පහසුවෙන් ප්‍රතික්‍රියා කර 2, 4, 6-tribromophenol සාදයි.



මේ ප්‍රතික්‍රියාව, බෝමින් - ජලය සමග සිදු කළ විට 2, 4, 6-tribromophenol, සුදු අවක්ෂේපයක් ලෙස දැකිය හැකි ය.

3.3.2 ගිනෝල්වල නයිටෝකරණය

ගිනෝල් 20°C දී තනුක නයිට්‍රික් අම්ලයෙන් ද නයිටෝකරණය වේ. එහෙත් බෙන්සීන්වල නයිටෝකරණය සඳහා සාන්ද HNO_3 / සාන්ද H_2SO_4 සහ ඉහළ උෂ්ණත්වයක් අවශ්‍ය ය.



ගිනෝල් - කුඩාව උත්ප්‍රේරක (ලුවිස් අම්ල උත්ප්‍රේරක) හා ගිනෝල අතර සංකීරණ සැදීම හේතු කොට ගෙන සාමාන්‍යයෙන් ගිනෝල්, ගින්ල් - කුඩාවිස් ඇල්කිල් කරණයට හේ ඇල්කිල්කරණයට භාජනය නොකරන බව සැලකිය යුතුය.

3.4 ඇල්ඩිභයිඩ්වල හා කිටෝනවල ව්‍යුහය, ගුණ හා ප්‍රතික්‍රියා

ඇල්ඩිභයිඩ හා කිටෝන යන දෙකෙහි ම කාබනිල් ක්‍රියාකාරී කාණ්ඩය (C=O) ඇතුළත් වේ. ඇල්ඩිභයිඩවල මේ කාබනිල් ක්‍රියාකාරී කාණ්ඩය හයිඩුජන් පරමාණුවකටත් ඇල්කිල් හේ ඇරිල් (ඇරෝමැරික) කාණ්ඩයකටත් ඇදී ඇත. කෙසේ ව්‍යවත් සරලතම ඇල්ඩිභයිඩ වන ගෝමැල්ඩයිඩවල (මෙතනැල්) කාබනිල් කාබන් පරමාණුවට H පරමාණු දෙකක් සම්බන්ධ වී ඇත. කිටෝනවල කාබනිල් කාබන් පරමාණුවට ඇල්කිල් හේ ඇරිල් කාණ්ඩ සම්බන්ධ වී ඇත. කාබනිල් කාබන් පරමාණුව sp^2 මුහුමිකරණය ව්‍යවක් වන අතර, රට සම්බන්ධ පරමාණු තුන එක ම තලයේ (තලිය තියානති) පිහිටයි. කාබන් - මක්සිජන් ද්වීත්ව බන්ධනය, ර බන්ධනයකින් හා π බන්ධනයකින් සමන්විත වේ.

3.4.1 හොඳික ගුණ


ඇල්ඩිහයිඩ හා කිටෝනවල පවතින ද්විඛැව-ද්විඛැව අන්තර් අණුක බල හේතුවෙන් සැසඳිය හැකි සාපේක්ෂ අණුක ස්කන්ධ ඇති ඇල්කේනවලට වඩා ඇල්ඩිහයිඩ හා කිටෝනවල තාපාංක ඉහළ ය. එනමුත් ඒවායේ තාපාංක සැසඳිය හැකි සාපේක්ෂ අණුක ස්කන්ධ ඇති ඇල්කොහොලොලට වඩා පහළ වේ. මිට හේතුව ඒවාට ඇල්කොහොලොලට මෙන් අන්තර් අණුක H බන්ධන නොපැවතිමයි (වගුව 3.3).

3.3 වගුව සැසඳිය හැකි සාපේක්ෂ අණුක ස්කන්ධ ඇති ඇල්ඩිහයිඩ, කිටෝන, ඇල්කොහොල හා ඇල්කේනවල තාපාංක හා ජලයේ දාව්‍යතාව

සංයෝගය	ව්‍යුහ සූත්‍රය	සාපේක්ෂ අණුක ස්කන්ධය	තාපාංකය / °C	ජලයේ දාව්‍යතාව (g/ 100 mL)
ethanal	CH ₃ CHO	44	21	∞
ethanol	CH ₃ CH ₂ OH	46	78	∞
propane	CH ₃ CH ₂ CH ₃	44	-42	දිය නොවේ
propanal	CH ₃ CH ₂ CHO	58	49	16
propanone	CH ₃ COCH ₃	58	56	∞
1-propanol	CH ₃ CH ₂ CH ₂ OH	60	97	∞
2-propanol	(CH ₃) ₂ CHOH	60	83	∞
butane	CH ₃ CH ₂ CH ₂ CH ₃	58	0	දිය නොවේ
butanal	CH ₃ CH ₂ CH ₂ CHO	72	76	7
2-butanone	CH ₃ COCH ₂ CH ₃	72	80	26
1-butanol	CH ₃ CH ₂ CH ₂ CH ₂ OH	74	118	7.9
2-butanol	CH ₃ CH(OH)CH ₂ CH ₃	74	99	29
pentane	CH ₃ CH ₂ CH ₂ CH ₂ CH ₃	72	36	දිය නොවේ
penatanal	CH ₃ CH ₂ CH ₂ CH ₂ CHO	86	103	1
2-pentanone	CH ₃ COCH ₂ CH ₂ CH ₃	86	102	6
1-pentanol	CH ₃ CH ₂ CH ₂ CH ₂ CH ₂ OH	88	138	2.3
hexane	CH ₃ CH ₂ CH ₂ CH ₂ CH ₂ CH ₃	86	68	දිය නොවේ

ය - ඕනෑම අනුපාතයකින් මිශ්‍ර වේ.

කෙසේ වුව ද ඇල්ඩිහයිඩ හා කිටෝනවලට ජලය සමග අන්තර් අණුක H බන්ධන සැදීමට සහභාගි විය හැකි ය (3.3 රුපය). ඒ නිසා සාපේක්ෂව අඩු අණුක ස්කන්ධ ඇති ඇල්ඩිහයිඩ හා කිටෝන ජලයේ දිය වේ (වගුව 3.3).



3.3 රුපය ඇල්ඩිහයිඩ හා කිටෝන ජලය සමග අන්තර් අණුක H බන්ධන සැදීම

3.4.2 ඇල්ඩිහයිඩවල හා කිටෝනවල ප්‍රතික්‍රියා

විද්‍යුත් - සාණ O පරමාණුව නිසා කාබනිල් කාණ්ඩය ඔවුන් කාණ්ඩයක් ($\delta^{+}\text{C}=\text{O}^{\delta^{-}}$) වේ. එබැවින් C පරමාණුව ඉලෙක්ට්‍රොන උග්‍රහ විෂයක් වන අතර, න්‍යාෂ්ටිකාම් ප්‍රතිකාරක

(නියුක්ලියෝගයිලවල) සමග ප්‍රතික්‍රියා කළ හැක. කාබන් පරමාණුව පරමාණු තුනකට පමණක් බන්ධනය වී ඇති බැවින් එය අසන්නාපේත වූවක් ද වේ. එබැවින් එයට න්‍යුත්වීකාම් කාණ්ඩයක් (නියුක්ලියෝගයිලයක්) සමග නව බන්ධනයක් තැනිය හැකි ය. මේ ක්‍රියාවලියේ දී ප ඉලෙක්ට්‍රොන යුගල ඔක්සිජන් පරමාණුව වෙත සංකුමණය වන අතර එනයින් රට සානු ආරෝපණයක් අත් වේ. දන ලෙස ආරෝපිත විශේෂයක් (බොහෝ විට ප්‍රෝටෝනයක්) ඇදිමෙන් මේ සානු ආරෝපණය උදාසීන වේ. මේ තිසා ඇල්ඩිභයිඩ්වල හා කිටෝනවල ලාක්ෂණික ප්‍රතික්‍රියා වන්නේ න්‍යුත්වීකාම් ආකලන ප්‍රතික්‍රියා ය.


3.4.3 න්‍යුත්වීකාම් ආකලන ප්‍රතික්‍රියා

3.4.3.1 ඇල්ඩිභයිඩ් හා කිටෝනවල HCN ආකලනය වීම

ඇල්ඩිභයිඩ් හා කිටෝනවල HCN ආකලනය වීම න්‍යුත්වීකාම් ආකලන ප්‍රතික්‍රියාවයි. කාබනිල් සංයෝගයේ හා ජලිය සේඛ්‍යම් සයනයිඩ් දාවන මිගුණයකට තහැක බනිජ අම්ලයක් එකතු කිරීමෙන් මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලැබේ. මෙහි න්‍යුත්වීකාම්ය (නියුක්ලියෝගයිලය) ලෙස ක්‍රියා කරන්නේ CN^- අයනයයි.




ප්‍රතික්‍රියා යන්තුණය පහත දැක්වෙන පරිදි වේ:




3.4.3.2 ග්‍රීනාචි ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියාව


ග්‍රීනාචි ප්‍රතිකාරකවල C-Mg බන්ධනය මෙසේ බැවුණය වී ඇත.




එබැවින් R-Mg බන්ධනයේ ඉලෙක්ට්‍රොන යුගල සමග ග්‍රීනාචි ප්‍රතිකාරකයේ R කාණ්ඩය න්‍යුත්වීකාම්යක් (නියුක්ලියෝගයිලයක්) ලෙස කාබනිල් කාබන් සමග ප්‍රතික්‍රියා කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඇල්කොක්සිඩ් මැග්නීසියම් හේලයිඩියක් සැදිමයි.



ඇල්කොක්සිඩ් මැග්නීසියම් හේලයිඩියේ ජලවිවිශේදනයෙන් අනුරුප ඇල්කොහොලය ඇති වේ. ජලිය අම්ලයකින් මෙය සිදු කෙරේ.



සමස්ත ප්‍රතික්‍රියාව මෙසේ ය:




භ්‍රිනාඩි ප්‍රතිකාරකය සමග ප්‍රතිත්වියා කර ගෝමැල්චිභයිඩ් හැර අත් සියලු ඇල්චිභයිඩ් දැව්තියික ඇල්කොහොල ද, කිටෝන තෘතියික ඇල්කොහොල ද දෙයි. ගෝමැල්චිභයි දෙන්නේ ප්‍රාථමික ඇල්කොහොලයකි.

ශ්‍රී නාඩි ප්‍රතිකාරක පිළියෙල කිරීම හා ඇල්බිහයිඩ හා කිටෝන සමග ප්‍රතික්‍රියා කරවීම සිදු කරන්නේ නිර්පලය තත්ත්ව යටතේ බව මතක තබා ගැනීම වැදගත් ය. එබැවින් ශ්‍රී නාඩි ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාව හා ඇල්බිකොක්සි මැග්නිසියම් හේලයිඩවල ජලවිවිෂේෂනය වෙන් වෙන් පියවර දෙකකි.

3.4.3.3 2,4-ඩියුන්යිටරෝගෙනිල්හයිඩ්සින් (2,4-DNP හෙවත් තේබ් ප්‍රතිකාරකය) සමග ප්‍රතිකියාව


මෙම ප්‍රතිකියාවේ දී පලමුව ඇල්බිජයිට හෝ කිටෝනයට 2,4-බයිනයිටරොගෙනිල් හයිඩ්සින්වල ත්‍යැපිකාම් ආකලනය සිද්ධ වේ. අනතුරුව, අවසන් එලය වන 2,4-බයිනයිටරොගෙනිල්හයිඩ්ස්න් සැලෙන පරිදි පත්‍රමේදී එලයන් ජල ප්‍රභවක් වෙත් වේ.



ඉහත දැක්වෙන පරිදි මේ ප්‍රතිඵ්‍යාච පියවර දෙකකින් සිද්ධ වන නමුදු, තාම්ප්‍රීකාම් ආකලනයෙන් පළමුව සැදෙන හයිබුක්සි එලය ප්‍රතිඵ්‍යාච තත්ත්ව යටතේ වෙන් කර ගත නොහැකි ය. එය සැදෙන විට ම අවසන් එලය දෙමින් විතලනය වේ. මෙම ප්‍රතිඵ්‍යාච ඇල්බිහයිඩ් හා කිටෝන් හඳුනාගැනීම සඳහා යොදා ගනී.

3.4.4 ඇල්බිහයිඩවල හා කීටෙන්තවල ස්වයං-සිංසිනතය


කාබනිල් කාණ්ඩයේ ප්‍රබල ඉලෙක්ට්‍රෝන ආකර්ෂණ ස්වභාවය නිසා කාබනිල් කාබන්වලට සාමුෂ්ව බඳී ඇති කාබන් පරමාණුවලට සම්බන්ධ H පරමාණු (α -H) ආමිලික වේ. මේ α -H හස්ම මගින් (දිය. OH^-) ප්‍රෝටෝනයක් ලෙස උපුටතය කළ හැකිය. මෙහි දී සැමැදින කාබනායනය පහත පෙන්වා ඇති පරිදි සම්පූර්ණතාව මගින් ස්ථාපිකරණය වේ.




ඉහත කාබැනායනය න්‍යාශේරීකාමියක් ලෙස ප්‍රතික්‍රියා කරමින් අයනීකරණය තොවුණු ඇල්බිහයිඩ් හෝ කිටෝන අණුවක කාබනිල් කාණ්ඩයේ කාබන් පරමාණුවට ප්‍රහාරය කරයි. එබැවින් α - භයිතුජන් සහිත ඇල්බිහයිඩ් හා කිටෝන, භස්ම-ලත්ප්‍රේරිත, ස්වයං-සිංසනන ප්‍රතික්‍රියාවලට හාජන වේ.

මෙයට නිදසුන් කිහිපයක් වීමසා බලම්.


ඡලිය සේර්බියම් භයිමුවාක්සයයිඩ් භමුවේ ඇසිටල්බිහයිඩ්වල ප්‍රතික්‍රියාව:




මෙහි සමස්ත ප්‍රතික්‍රියාව වන්නේ,





ඡලිය සේර්බියම් භයිමුවාක්සයයිඩ් භමුවේ ඇසිටෝන්වල සංසනනය:



මෙහි සමස්ත ප්‍රතික්‍රියාව වන්නේ:




ඉහත ප්‍රතික්‍රියාවල දී ලැබෙන ආකලන එල අම්ල සමග රත් කළ විට පහසුවෙන් විෂලනය වේ.



3.4.5 ලිතියම් ඇලුම්නියම් හයිඩ්‍රිජිඩ්‍රි (LiAlH₄) මගින් හෝ සේරොහයිඩ්‍රිඩ්‍රි (NaBH₄) මගින් ඇලුඩ්ඩිජිඩ්‍රි හා කිටෝන ඔක්සිජිඩ්‍රිඩ්‍රි වීම


LiAlH₄ හෝ NaBH₄ මගින් ඇලුඩ්ඩිජිඩ්‍රි ප්‍රාථමික ඇල්කොහොල බවට ද කිටෝන ද්‍රිතියික ඇල්කොහොල බවට ද ඔක්සිජිඩ්‍රි වී. මේ ඔක්සිජිඩ්‍රිවල දී LiAlH₄ හෝ NaBH₄ විසින් හයිඩ්‍රිජිඩ්‍රි අයන (H⁻) සැපයේ. හයිඩ්‍රිජිඩ්‍රි අයනය කාබනිල් කාබන් පරමාණුව සමග න්‍යුත්‍රිකාමියක් (නියුත්‍රිලියෝගිලයක්) ලෙස ප්‍රතික්‍රියා කරයි. එබැවින් මේ ඔක්සිජිඩ්‍රි ප්‍රතික්‍රියා න්‍යුත්‍රිකාම් (නියුත්‍රිලියෝගිලික) ආකලන සේ සැලකිය හැකි ය.



අධික ප්‍රතික්‍රියාකාරීත්වය නිසා LiAlH₄, ජලය හෝ මෙතනෝල් හමුවේ හාවිත කළ තොගැකි බව සලකන්න.

3.4.6 Zn(Hg)/ සාන්ද HCl මගින් ඇලුඩ්ඩිජිඩ්‍රි හා කිටෝන ඔක්සිජිඩ්‍රි (ක්ලේමන්සන් ඔක්සිජිඩ්‍රි වීම)

මේ ඔක්සිජිඩ්‍රි ප්‍රතික්‍රියාවේ දී C=O කාණ්ඩය, මෙතිලින් (CH₂) කාණ්ඩයක් බවට ඔක්සිජිඩ්‍රි වී. මෙයින් ඇලුඩ්ඩිජිඩ්‍රි හා කිටෝන යන දෙක ම හයිඩ්‍රිකාබනා බවට පරිවර්තනය කළ හැකි ය.



3.4.7 ඇල්ඩිහයිඩවල ඔක්සිකරණය

ආම්ලිකාත පොටැසියම් බිඩිතොශීමේට, ආම්ලිකාත තොර්මික් ඔක්සයිඩ් හෝ ආම්ලිකාත පොටැසියම් ප්‍රමුඛගෙන්ව වැනි ඔක්සිකාරකවලින් සේ ම ටොලන් ප්‍රතිකාරකය හා ගේලිං දාවණය වැනි මධ්‍ය ඔක්සිකාරකවලින් ද ඇල්ඩිහයිඩ් ඔක්සිකාරකවලින් අම්ල බවට ඔක්සිකරණය වේ. ආම්ලික මාධ්‍යයේ දී ඇල්ඩිහයිඩ්, කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණය වේ. ක්ෂාරීය වූ ටොලන් ප්‍රතිකාරකයේ දී හා ගේලිං දාවණයේ දී එලය වන්නේ කාබොක්සිලික් අම්ලයේ ලුණයයි. මේ ප්‍රතිකාරකවලින් කිටෝන ඔක්සිකරණය නොවේ.

3.4.7.1 ටොලන් ප්‍රතිකාරකයෙන් ඔක්සිකරණය


තොලන් ප්‍රතිකාරකය යනු $[Ag(NH_3)_2]^+$ යන ස්වරුපයෙන් Ag^+ අයන අඩංගු දාවණයකි. ඇල්ඩිහයිඩ්, කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණය වීමේ දී Ag^+ අයන ලේඛමය සිල්වර බවට ඔක්සිහරණය වේ, පරීක්ෂා නළයේ ඇතුළු පෘථිඩ් රිදී කැඩ්පතක් සාදයි.



තොලන් ප්‍රතිකාරකයෙන් ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය විම හෙවත් රිදී කැඩ්පත් පරීක්ෂාව ඇල්ඩිහයිඩ් කිටෝනවලින් වෙන් කර හැඳුනා ගැනීම සඳහා හාවිත වේ.

3.4.7.2 ගේලිං දාවණයෙන් ඔක්සිකරණය


ගේලිං දාවණය ලෙස හැඳින්වෙන්නේ ජලිය සෝඩියම් හයිබොක්සයිඩ් තුළ දාවණය කරන ලද කොපර (II) වාටරේට් දාවණයකි. මෙය තද නිල් පැහැති දාවණයකි. ඇල්ඩිහයිඩයින් බින්දු කිහිපයක් මේ ප්‍රතිකාරකයට එකතු කර රත් කළ විට දාවණයේ නිල් පැහැය ක්‍රමයෙන් නොපෙනී ගොස් ගබාල් - රතු පැහැති කියුප්රස් ඔක්සයිඩ් (copper (I) oxide) අවක්ෂේපය සැදේයි.



ගේලිං දාවණය සමග ප්‍රතිකියා කරවීමෙන් ඇල්ඩිහයිඩ් හා කිටෝන එකිනෙකින් වෙන් කර හැඳුනා ගත හැකි ය.

3.4.7.3 ආම්ලිකාත පොටැසියම් බිඩිතොශීමේට හෝ ආම්ලිකාත තොර්මික් ඔක්සයිඩ් හෝ ආම්ලිකාත පොටැසියම් ප්‍රමුඛගෙන්ව හෝ මගින් ඔක්සිකරණය

ආම්ලිකාත පොටැසියම් බිඩිතොශීමේට හෝ ආම්ලිකාත තොර්මික් ඔක්සයිඩ් හෝ ආම්ලිකාත පොටැසියම් ප්‍රමුඛගෙන්ව වැනි ඔක්සිකාරක හා ප්‍රතිකියා කරවීමෙන් ඇල්ඩිහයිඩ්, කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණය වේ.




අල්බිහයිඩයක් හමුවේ දී H^+ / KMnO_4 දාවණයේ රෝස පැහැය අවර්ණ වන අතර H^+ / $\text{Cr}_2\text{O}_7^{2-}$ දාවණයේ තැකිලි පැහැය, කොළ පැහැයට හැරේ. මේ ප්‍රතිකාරක භාවිතයෙන් ද අල්බිහයිඩ හා කිටුවේන් එකිනෙකින් වෙන් කර හැඳුනා ගත හැකි ය.

C=O කාණ්ඩයට සම්බන්ධ H පරමාණුවක් නොමැති බැවින් කිටුව්න, මේ මක්සිකාරකවලින් මක්සිකරණයට භාජන නොමේ.

කෙසේ වුවද පොටැසියම් ප්‍රමුණගතේ වැනි ප්‍රබල මක්සිකාරක සමග රත් කිරීම මගින් කිටුව්න මක්සිකරණය වේ. මෙය සිදු වීමේ දී කාබන් - කාබන් බන්ධන බිඳීමෙන් වේ.

3.5 කාබොක්සිලික් අම්ලවල ව්‍යුහය, ගුණ හා ප්‍රතික්‍රියා


කාබොක්සිලික් අම්ල යනු C=O හා OH කාණ්ඩවලින් යුත් කාබොක්සිලික් කාබන් (COOH) දරන්නා වූ සංයෝගයන් ය (3.4 රුපය). සාමාන්‍යයෙන් කාබොක්සිලික් අම්ල, OH කාණ්ඩවලින් යුත් අනෙකුත් කාබනික සංයෝගවලට වඩා ආම්ලික වන නමුත් සුලඟ බනිජ අම්ලවලට වඩා දුබල ලෙස ආම්ලික වේ.



3.4 රුපය කාබොක්සිල් කාණ්ඩයේ ව්‍යුහය

3.5.1 සෞතික ගුණ

කාබොක්සිලික් කාණ්ඩය ඉවීය කියාකාරි කාණ්ඩයකි. $\text{C}-\text{O}$ හා $\text{O}-\text{H}$ කාණ්ඩවල ඉවීයකා හේතුවෙන් එය අන්තර අණුක හයිඩුජන් බන්ධන සාදයි. කාබොක්සිලික් අම්ලවලට ද්වීඡලයවික ව්‍යුහ සැසිය හැකි ය. ඒවායෙහි හයිඩුජන් බන්ධන මගින් කාබොක්සිලික් අම්ල අණු යුගල ලෙස සංස්ථනය වී ඇත (3.5 රුපය).



3.5 රුපය හයිඩුජන් බන්ධනවලින් සංස්ථනය වී ඇති කාබොක්සිලික් අම්ලවල ද්වීඡලයවික ව්‍යුහ

මේ හේතු නිසා කාබොක්සිලික් අම්ල සැසිය හැකි සාපේක්ෂ අණුක ස්කන්ධවලින් යුත් අල්කොහොල, අල්බිහයිඩ හා කිටුව්නවලට වඩා ඉහළ තාපාංක පෙන්වයි (3.4 වුව).

3.4 වගුව සැයේදිය හැකි අණුක ස්කන්ධවලින් යුත් කාබොක්සිලික් අම්ල ඇල්කොහොල, ඇල්චිහයිඩ් හා තීටෝන සමහරක තාපාංක

සංයෝගය	ව්‍යුහ සූත්‍රය	සාපේක්ෂ අණුක ස්කන්ධය	තාපාංකය / °C
methanoic acid	HCO ₂ H	46	100
ethanol	CH ₃ CH ₂ OH	46	78
ethanal	CH ₃ CHO	44	20
ethanoic acid	CH ₃ CO ₂ H	60	118
1-propanol	CH ₃ CH ₂ CH ₂ OH	60	97
2-propanol	(CH ₃) ₂ CHOH	60	83
propanal	CH ₃ CH ₂ CHO	58	49
propanone	(CH ₃) ₂ C=O	58	56
propanoic acid	CH ₃ CH ₂ CO ₂ H	74	141
1-butanol	CH ₃ CH ₂ CH ₂ CH ₂ OH	74	118
2-butanol	CH ₃ CH(OH)CH ₂ CH ₃	74	99
butanal	CH ₃ CH ₂ CH ₂ CHO	72	75
butanone	CH ₃ COCH ₂ CH ₃	72	80

කාබොක්සිලික් කාණ්ඩයට ජලය සමග H-බන්ධන සැදිය හැකි ය. එබැවින් C₁ සිට C₄ දක්වා කාබොක්සිලික් අම්ල ජලයේ හොඳින් දුවණය වේ. කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වන විට ජල දුව්‍යතාව අඩු වේ. ඇරෝමැලික කාබොක්සිලික් අම්ල ජලයේ අඩුවාව වන අතර සේල්විකරුළු සන දුවාව ලෙස පවතී. සැම කාබොක්සිලික් අම්ලයක් ම පාහේ කාබනික දුවකවල දුවාව ය.

3.5.2 -COOH කාණ්ඩයේ ප්‍රතිත්වියා

ඇල්කොහොලවල මෙන් කාබොක්සිලික් අම්ලවල ද O-H කාණ්ඩය C-O බන්ධනයේ හා O-H බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතිත්වියාවලට පාතු වෙයි.

3.5.2.1 O-H බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතිත්වියා (කාබොක්සිලික් අම්ලයේ ආම්ලිකතාව ඇල්කොහොල හා ගිනෝල සමග සංසන්දනය කිරීම)

කාබොක්සිලික් අම්ල ආම්ලික ය. ඒවා සේයිඩම් හා පොටැසියම් වැනි ක්ෂාර ලේඛ සමග ද NaOH හා KOH වැනි ක්ෂාර සමග ද Na₂CO₃ හා NaHCO₃ වැනි හස්ම සමග ද ප්‍රතිත්වියා කරයි.



ඇල්කොහොල, ගිනෝල හා කාබොක්සිලික් අම්ල සහ සේයිඩම්, සේයිඩම් හයිබොක්සයිඩ් හා සේයිඩම් බයිකාබනේට් අතර ප්‍රතිත්වියාවල සංසන්දනයක් 3.5 වගුවෙන් ඉදිරිපත් කෙරේ.

3.5 වගුව ඇල්කොහොල, ගිනෝල හා කාබොක්සිලික් අම්ලවල සේය්චියම්, සේය්චියම් හයිබොක්සයිඩ්, සේය්චියම් කාබනේට් සහ සේය්චියම් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා

සංයෝගය	ප්‍රතික්‍රියාව		
	ලෝහමය Na සමග	ඡලීය NaOH සමග	ඡලීය Na ₂ CO ₃ හෝ NaHCO ₃ සමග
R-O-H	RO ⁻ Na ⁺ සාදුම්න් H ₂ වායුව මුක්ත කරයි.	ප්‍රතික්‍රියාවක් නැත	ප්‍රතික්‍රියාවක් නැත
	C ₆ H ₅ O ⁻ Na ⁺ සාදුම්න් H ₂ වායුව මුක්ත කරයි.	C ₆ H ₅ O ⁻ Na ⁺ දාවණයක් දෙමින් ඡලීය NaOH වල ද්‍රවණය වේ.	ප්‍රතික්‍රියාවක් නැත
	RCOO ⁻ Na ⁺ සාදුම්න් H ₂ වායුව මුක්ත කරයි.	RCOO ⁻ Na ⁺ දාවණයක් දෙමින් ඡලීය NaOH වල ද්‍රවණය වේ.	RCOO ⁻ Na ⁺ දාවණයක් දෙමින් ඡලීය හා CO ₂ වායුව මුක්ත කරමින් ඡලීය Na ₂ CO ₃ හෝ NaHCO ₃ වල ද්‍රවණය වෙයි.


මේ අනුව ඇල්කොහොල, ගිනෝල හා කාබොක්සිලික් අම්ලවල ආම්ලික ප්‍රබලතාව පහත දැක්වෙන පරිදි විවෘතය වෙයි.

ඇල්කොහොල < ගිනෝල < කාබොක්සිලික් අම්ල


ඡලීය මාධ්‍යයේ කාබොක්සිලික් අම්ල පහත දැක්වෙන සමතුලිතතාවේ පවතී.



ගිනෝල විසින් අත් කර ගැනෙන අනුරුප සමතුලිතතාවට සාපේක්ෂව ඉහත සමතුලිතතාවේ සමතුලිතතා ලක්ෂණය වඩාත් දකුණු පසට බර වී පවතී. මෙයට හේතුව කාබොක්සිලික් අම්ලයට සාපේක්ෂව කාබොක්සිලේට් අයනයේ ස්ථායිකරණය, ගිනෝල්වලට සාපේක්ෂව ගිනොක්සයිඩ් අයනයේ ස්ථායිකරණයට වඩා වැඩි විමයි. ගිනොක්සයිඩ් අයනය හා ගිනෝල් සේ ම (3.2 රුපය), කාබොක්සිලික් අයනය හා කාබොක්සිලික් අම්ලය යන දෙක ම සම්පූර්ණක්තතාවෙන් ස්ථායිකරණය වී ඇත (3.6 රුපය).



කාබොක්සිලික් අම්ලවල
සම්පූර්ණක්ත වූහ



කාබොක්සිලේට් අනායනයක
සම්පූර්ණක්ත වූහ

3.6 රුපය කාබොක්සිලික් අම්ලයක සහ කාබොක්සිලේට් ඇනායනයක සම්පූර්ණක්ත වූහ


අම්ලයෙහි මෙන් නොව, ඇනායනයෙහි සම්පූර්ණක්ත ව්‍යුහවල ආරෝපණ වෙන් වීමක් තැත (3.6 රුපය). එබැවින් සම්පූර්ණක්තාව නිසා කාබොක්සිලේට් ඇනායනයේ සිදු වන ස්ථායිකරණය අම්ලයේ ස්ථායිකරණයට වඩා වැඩි ය.

ලිනොක්සයිඩ් අයනයෙහි සාර් ආරෝපණය විස්ථානගත වන්නේ මක්සිජන් හා කාබන් පරමාණු මත ය. එහෙත් කාබොක්සිලේට් අයනය ස්ථායිකරණය වන්නේ සාර් ආරෝපණය එකිනෙකට සමාන, විද්‍යුත් - සාර් මක්සිජන් පරමාණු දෙකක් අතර විස්ථානගත වීමෙනි. මේ කරුණ අනුව කාබොක්සිලික් අම්ලවල ඉහළ ආම්ලිකතාව පැහැදිලි කළ හැකි ය.

3.5.2.2 C–O බන්ධනයේ බේදීම ආහුති ප්‍රතික්‍රියා


(a) PCl_3 හෝ PCl_5 සමග ප්‍රතික්‍රියාව

කාබොක්සිලික් අම්ල, කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩ දෙමින් PCl_3 හෝ PCl_5 සමග ප්‍රතික්‍රියා කරයි.





(b) ඇල්කොහොල සමග ප්‍රතික්‍රියාව

අම්ල උත්පේරක හමුවේ කාබොක්සිලික් අම්ල ඇල්කොහොල සමග ප්‍රතික්‍රියා කර එස්ටර දෙයි.





ඉහත ප්‍රතික්‍රියාව $-\text{OH}$ කාණ්ඩයින් ප්‍රතිස්ථාපනය වන සරල න්‍යාශ්‍රීකාම් ආදේශ ප්‍රතික්‍රියාවක් ලෙස පෙනී යන නමුත් ඇත්තෙන් ම එහි දී පළමුව සිදු වන්නේ $\text{C}_2\text{H}_5\text{OH}$ අනුව $\text{C}=\text{O}$ හරහා න්‍යාශ්‍රීකාම් ලෙස ආකළනය වී වතුස්තලිය අතරමැදියුණ සැදීමයි. ප්‍රතික්‍රියාව සිදු වන ආම්ලික තත්ත්ව යටතේ දී මේ අතරමැදියෙන් ජල අනුවක් ඉවත් වී එස්ටරය සැදේ.



සටහන: 3.6 කොටසේ සාකච්ඡාව ද බලන්න.

3.5.2.3 LiAlH₄ මගින් කාබොක්සිලික් අම්ල ඔක්සිජිනරණය වීම


කාබොක්සිලික් අම්ල, ප්‍රබල ඔක්සිජාරකයක් වන LiAlH₄ හා ප්‍රතික්‍රියා වී ඇල්කොහොල දෙයි. LiAlH₄ වලට වඩා අඩු ඔක්සිජාරක ප්‍රබලතාවෙන් යුත් NaBH₄ මගින් කාබොක්සිලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්න ඔක්සිජිනරණය නොවන බව සැලකිය යුතු ය.



3.6 කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්නවල ප්‍රතික්‍රියා

කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්නවල සහ කාබොක්සිලික් අම්ලවල ප්‍රතික්‍රියා, ඇල්චිභයිඩ් හා කිටෝන වල ප්‍රතික්‍රියා සමග සසදා බැලීම උපදේශාත්මක ය (3.7 රුපය).

ඇල්චිභයිඩ් හා කිටෝන නියුක්ලියෝගිලික ආකලනය	කාබොක්සිලික් අම්ල හා කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න නියුක්ලියෝගිලික ආදේශය
--	---



Z = H; ඇල්චිභයිඩ්

Z = ඇල්කිල් හෝ ඇරිල්; කිටෝන

Z = OH; කාබොක්සිලික් අම්ල

Z = Cl; අම්ල ක්ලෝරයිඩ්

Z = OR; එස්ටර

Z = NH₂; ඇමැඩ්

3.7 රුපය ඇල්චිභයිඩ්/ කිටෝනවල ලාක්ෂණික ප්‍රතික්‍රියා කාබොක්සිලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්නවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සමග සංසන්දිතය කිරීම

ප්‍රධානතම වෙනස වන්නේ, ඇල්චිභයිඩ්වල හා කිටෝනවල මෙන් නොව, කාබොක්සිලික් අම්ලවල හා කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්නවල Z කාණ්ඩයට හැරයැමේ කාණ්ඩයක් ලෙස හැසිරීමට හැකි වීමයි. එනම්, C-Z බන්ධනය විෂම විබ්ඩිනයෙන් සිදු වන ප්‍රතික්‍රියාවල දී Z කාණ්ඩය බන්ධනයේ ඉලෙක්ට්‍රොන යුගල ද සමග ඉවත් වේ.


ඇල්චිභයිඩ් හා කිටෝනවල දී මෙන් ම ප්‍රතික්‍රියාවේ ප්‍රථම පියවර වන්නේ කාබනිල් කාබන් මත සිදු වන න්‍යුම්බිකාමියක (නියුක්ලියෝගිලයක) ප්‍රහාරයත් සමග ව්‍යුත්තලිය අතරමැදියක් දෙමින් කාබන් - ඔක්සිජන් ද්විත්ව බන්ධනය විවෘත වීමයි. මෙයට අනතුරුව හාස්මික හෝ උදාසීන තත්ත්ව යටතේ Z⁻ ලෙස ද, ආම්ලික තත්ත්ව යටතේ ZH ලෙස ද, සිදු වන Z වල ඉවත් වීමත් සමග කාබන් - ඔක්සිජන් ද්විත්ව බන්ධනය යළි තැනේ.

මෙනයින් කාබන් පරමාණුව යළි එහි තලිය තිකෙරණකාර ජ්‍යාමිතිය අත්පත් කර ගන්නා අතර ප්‍රතික්‍රියාවේ දී Z න්‍යාශේකාමියකින් (නියුක්ලියොංසිලයකින්) ආදේශ වේ. H, ඇල්කිල් කාණ්ඩ හා ඇරිල් කාණ්ඩ හැරයැමෙන් කාණ්ඩ ලෙස තොගැසිරෙන බැවින් මේ ප්‍රතික්‍රියා මාර්ගය ඇල්බිහයිඩ් හා කිටෝනවල තොගක්නා ලැබේ.



3.6.1 අම්ල ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියාව

3.6.1.1 ජලිය සේවියම් හයිඩ්බුෂක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව

අම්ල ක්ලෝරයිඩ්, අනුරුප කාබොක්සිලික් අම්ලය දෙමින් ජලිය සේවියම් හයිඩ්බුෂක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන අතර, ඒ කාබොක්සිලික් අම්ලය වැඩිපුර NaOH හා ප්‍රතික්‍රියා කර, එහි සේවියම් ලවණය සාදයි.




ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය පහත දැක්වේ.



ජුහත ප්‍රතික්‍රියාවේ දී OH⁻ න්‍යාශේකාමිය (නියුක්ලියොංසිලය) වන අතර Cl⁻ හැරයැමෙන් කාණ්ඩය වේ.



3.6.1.2 ජලය සමග ප්‍රතික්‍රියාව

මිට සමාන යන්ත්‍රණයක් ඔස්සේ අම්ල ක්ලෝරයිඩ්, ජලය සමග ප්‍රතික්‍රියා කර අනුරුප කාබොක්සිලික් අම්ලය සාදයි.




3.6.1.3 ඇල්කොහොල් හා ගිනෝල සමග ප්‍රතික්‍රියාව

අම්ල ක්ලෝරයිඩ්, ඇල්කොහොල් හා ගිනෝල සමග ප්‍රතික්‍රියා කර පිළිවෙළින් ඇල්කිල් එස්ටර හා ගිනයිල් එස්ටර ලබා දෙයි.




3.6.1.4 ඇමෝශීය හා ප්‍රාථමික ඇමැයින සමග ප්‍රතික්‍රියාව

අම්ල ක්ලෝරයිඩ් ප්‍රාථමික ඇමැයිඩ් සාදුම්න් ඇමෝශීය සමග ප්‍රතික්‍රියා කරයි.



අම්ල ක්ලෝරයිඩ්, ප්‍රාථමික ඇමැයින සමග ප්‍රතික්‍රියා කර ද්විතීයික ඇමැයිඩ් දෙයි.




සටහන: N පරමාණුවට H පරමාණු දෙකක් සම්බන්ධ වී ඇති ඇමැයිඩ්, ප්‍රාථමික ඇමැයිඩ් ලෙස වර්ගීකරණය කෙරේ. එක් H පරමාණුවක් ඇල්කිල් කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය වී ඇති විට එය ද්විතීයික ඇමැයිඩ් දෙයි සාදුම්න් ඇල්කිල් කාණ්ඩ දෙකකින් ප්‍රතිස්ථාපනය වී ඇති විට එය තාතීයික ඇමැයිඩ් දෙයි සාදුම්න් ලෙස ද හඳුන්වනු ලැබේ.

3.6.2 එස්ටරවල ප්‍රතික්‍රියා


3.6.2.1 තනුක බනිජ අම්ල සමග ප්‍රතික්‍රියා

එස්ටර තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කර එල ලෙස අනුරුප කාබොක්සිලික් අම්ලය හා ඇල්කොහොලය දෙයි. මේ ප්‍රතික්‍රියාවේ දී ජලය තියුක්ලියෝගිලයක් ලෙස ක්‍රියා කරන අතර එස්ටරය ජල විවිධේනය වේ. මේ ප්‍රතික්‍රියාව ද එස්ටරය සඳීමේ දී ඇති වන වත්ස්තලිය අතරමැදියට සමාන අතරමැදියක් හරහා සිදු වේ (3.5.2.2 (b) බලන්න).




3.6.2.2 ජලිය සේංචියම් හයිඛොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව

ජලිය සේංචියම් හයිඛොක්සයිඩ් හා ප්‍රතික්‍රියා කර වූ විට එස්ටර, අනුරුප කාබොක්සිලික් අම්ලයේ සේංචියම් ලවණය හා ඇල්කොහොලය දෙයි. මේ ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය, අම්ල ක්ලෝරයිඩ් NaOH සමග දක්වන ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණයට සමාන වේ (3.6.1.1 බලන්න).



3.6.2.3 ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාව

එස්ටර, ග්‍රිනාඩ් ප්‍රතිකාරක හා ප්‍රතික්‍රියා කර තාතීයික ඇල්කොහොල දෙයි. මේ ප්‍රතික්‍රියාවේ දී එස්ටරය පළමුව කිටෙශ්‍යකට පරිවර්තනය වන අතර, කිටෙශ්‍ය වේගයෙන් ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හා ප්‍රතික්‍රියා කර එලය ලෙස තාතීයික ඇල්කොහොලය දෙයි.



සටහන: කිටෙශ්‍ය, ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග එස්ටරවලට වඩා වැඩි වේගයෙන් ප්‍රතික්‍රියා කරන බැවින් ඉහත ප්‍රතික්‍රියාව කිටෙශ්‍ය අවධියේ දී නතර කිරීමට නො හැකි ය.

3.6.2.4 LiAlH₄ මගින් ඔක්සිජනරණය


LiAlH₄, එස්ටර ඇල්කොහොල බවට ඔක්සිජනරණය කරයි.



3.6.3 ඇමයිඩවල ප්‍රතික්‍රියා


3.6.3.1 ජලීය සේය්ඩිම් හයිටොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව

ඇමයිඩ, ජලීය NaOH දාවණයත් සමග උණුසුම් කළ විට ඇමෝනියා වායුව විමෝශනය වන අතර අනුරුප කාබොක්සිලික් අම්ලයේ සේය්ඩිම් ලවණය සැදේ.



3.6.3.2 LiAlH₄ මගින් ඔක්සිජනරණය

LiAlH₄, ඇමයිඩ අනුරුප ප්‍රාථමික ඇමයින බවට ඔක්සිජනරණය කරයි.





4. නයිට්‍රෝන් අන්තර්ගත කාබනික සංයෝග

අන්තර්ගතය	
4.1	ප්‍රාථමික ඇමධින සහ ඇනිලීන්වල ගුණ හා ප්‍රතික්‍රියා
4.1.1	ඇමධිනවල වර්ගිකරණය
4.1.2	ඇනිලීන්වල බෙන්සින් වලයේ ප්‍රතික්‍රියාව
4.1.3	ප්‍රාථමික ඇමධිනවල ප්‍රතික්‍රියා
4.1.3.1	ඇල්කිල් හේලයිඩ සමග ඇමධිනවල ප්‍රතික්‍රියා
4.1.3.2	ඇල්චිහයිඩ හා කිටෝන සමග ඇමධිනවල ප්‍රතික්‍රියා
4.1.3.3	ඇමධින හා අම්ල ක්ලෝරයිඩ අතර ප්‍රතික්‍රියාව
4.1.3.4	ඇමධින හා නයිට්‍රෝස් අම්ලය (NaNO_2/HCl) අතර ප්‍රතික්‍රියාව
4.2	ඇමධිනවල හාස්මිකතාව
4.2.1	ඇල්කොහොලොලට සාපේක්ෂව ඇමධිනවල හාස්මිකතාව
4.2.2	ප්‍රාථමික ඇලිනැටික ඇමධිනවල හා ඇනිලීන්වල හාස්මිකතාව
4.2.3	ඇමධිච්චලට සාපේක්ෂව ඇමධිනවල හාස්මිකතාව
4.3	ඇරෝමැටික බියැසේෂ්නියම් ලවණවල ප්‍රතික්‍රියා
4.3.1	බියැසේෂ්නියම් කාණ්ඩය වෙනත් පරමාණුවකින් හෝ කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය වන ප්‍රතික්‍රියා
4.3.1.1	බියැසේෂ්නියම් ලවණ හා ජලය අතර ප්‍රතික්‍රියාව
4.3.1.2	බියැසේෂ්නියම් ලවණ හා හයිපොගොස්පරයේ අම්ලය (H_3PO_2) අතර ප්‍රතික්‍රියාව
4.3.1.3	බියැසේෂ්නියම් ලවණ හා CuCl හා CuBr අතර ප්‍රතික්‍රියා
4.3.1.4	බියැසේෂ්නියම් ලවණ හා CuCN අතර ප්‍රතික්‍රියාව
4.3.1.5	බියැසේෂ්නියම් ලවණ හා KI සමග ප්‍රතික්‍රියාව
4.3.2	බියැසේෂ්නියම් අයනය ඉලෙක්ට්‍රොෂ්ථිලයක් ලෙස කියා කරන ප්‍රතික්‍රියා

හැඳින්වීම


නයිටුපත් අඩංගු සුලඟ කාබනික සංයෝග අතරට ඇමයින හා ඇමයිඩ අන්තර්ගත වේ. ඇමයිඩවල, සියලු කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්නවලට පොදු වූ ඇකිල් කාණ්ඩය අඩංගු වන නිසා, එහි ප්‍රතික්‍රියා කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න යටතේ සාකච්ඡා කරන ලදී. මේ ඒකකයේ දී ඇමිනවල ලක්ෂණ සහ ප්‍රතික්‍රියා, එහි ව්‍යුහය ඇසුරෙන් සාකච්ඡා කරනු ලැබේ.

ඇමෝෂ්නියාවල හයිඩ්‍රිජන් පරමාණු වෙනුවට ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩයට සම්බන්ධ වූ සංයෝග ඇමයින ලෙස අර්ථ දක්වනු ලැබේ.


4.1 ප්‍රාථමික ඇමයින සහ ඇනිලින්වල ගුණ හා ප්‍රතික්‍රියා

4.1.1 ඇමයිනවල වර්ගීකරණය

ඇල්කිල් හේලයිඩ හා ඇල්කොහොලවල මෙන් නොව, ඇමයින ප්‍රාථමික, ද්විතීයික හා තාතියික ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ විෂම පරමාණුවට (ඇමයිනවල N පරමාණුවට) බැඳී ඇති ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩ සංඛ්‍යාව අනුව ය. ඇමෝෂ්නියාවල හයිඩ්‍රිජන් පරමාණු තුනෙන් එකක් වෙනුවට ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩයක් ආදේශ වී ඇති සංයෝග ප්‍රාථමික ඇමයින යනුවෙන් හැඳින්වේ. ඇමෝෂ්නියාවල හයිඩ්‍රිජන් පරමාණු තුනෙන් දෙකක් ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩවලින් ප්‍රතිස්ථාපනය වී ඇති සංයෝග තාතියික ඇමයින ලෙස හැඳින්වේ.




යටත් පිරිසෙයින් එක් ඇරිල් කාණ්ඩයක් (ඇරෝමැටික වලයක්) නයිටුපත් පරමාණුවට බැඳී ඇති සංයෝග ඇරිල් ඇමයින නම් වේ.



සරලතම ඇරෝමැටික ඇමයිනයෙහි (ඇනිලින්වල) NH_2 කාණ්ඩයක් බෙන්සින් වලයට සම්බන්ධ වී ඇත.

4.1.2 ඇනිලීන්වල බෙන්සින් වලයේ ප්‍රතික්ෂියතාව

NH₂ කාණ්ඩය ඉලෙක්ට්‍රොෂික ආදේශ ප්‍රතික්ෂිය කෙරෙහි බෙන්සින් වලය සත්‍ය කරන බැවින් සිනෝල් සේ ම ඇනිලීන් ද බුර්මින් ජලය සමග පහසුවෙන් ප්‍රතික්ෂිය කර 2,4,6 – tribromoaniline ලබා දෙයි.



මෙම ප්‍රතික්ෂියතාව බුර්මින්-ජලය සමග සිදු කරන විට, 2,4,6-tribromoaniline සූදු අවක්ෂේපයක් ලෙස නිරික්ෂණය කළ හැකි ය.


සිඩ්ල් - ක්‍රාම්වී උත්ප්‍රේරක හා ඇනිලීන් අතර සංකීර්ණ සැදීම හේතු කොට ගෙන සාමාන්‍යයෙන් ඇනිලීන්, සිඩ්ල් - ක්‍රාම්වී ඇල්කිල් කරණයට හෝ ඇසිල් කරණයට භාජනය නොවේ.

4.1.3 ප්‍රාථමික ඇමයිනවල ප්‍රතික්ෂිය


N පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රොන යුගලක් තිබීම හේතු කොට ගෙන ඇමයිනවලට ත්‍යාපිතිකාමියක් (නියුක්ලියොගිලයක්) ලෙස ක්‍රියා කළ හැකි ය. පහත දක්වා ඇත්තේ විවිධ ප්‍රතිකාරක සමග ප්‍රාථමික ඇමයිනවල ප්‍රතික්ෂිය කිහිපයක් වන අතර, ඒවායෙහි දී ඇමයිනය ත්‍යාපිතිකාමියක් (නියුක්ලියොගිලයක්) ලෙස ක්‍රියා කරයි.

4.1.3.1 ඇල්කිල් හේලයිඩ සමග ඇමයිනවල ප්‍රතික්ෂිය

ප්‍රාථමික ඇමයින ඇල්කිල් හේලයිඩ සමග ප්‍රතික්ෂිය කර ද්වීතීයික ඇමයින දෙයි.




මෙම ද්වීතීයික ඇමයිනවල ද N පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රොන යුගලක් වෙයි. එබැවින් ඒවා තවදුරටත් ඇල්කිල් හේලයිඩය සමග ප්‍රතික්ෂිය කර තාතීයික ඇමයින සාදයි. තාතීයික ඇමයින ද, එකසර යුගලකින් යුක්ත වන බැවින් එය තවදුරටත් ඇල්කිල් හේලයිඩය සමග ප්‍රතික්ෂිය කර වාතුරුප ඇමෝනියම් ලවණය සාදයි.



එබැවින් ප්‍රාථමික ඇමයින හා ඇල්කිල් හේලයිඩ අතර ප්‍රතික්ෂියාවෙන් එලවල මිශ්‍රණයක් ඇති වේ.


4.1.3.2 ඇල්බිභයිඩ් හා කිටෝන සමග ඇමයිනවල ප්‍රතික්‍රියා



මෙ ප්‍රතික්‍රියාව, ඇල්ට්‍රොඩිභයිඩ් හා කීමෝන, 2,4-dinitrophenylhydrazine (බේඩ් ප්‍රතිකාරකය) සමග දක්වන ප්‍රතික්‍රියාවට අනුරූප වේ.


4.1.3.3 ಆಮೆಡಿನ ಹಾ ಅಮಿಲ ಕ್ಲೇರಡಿಟಿ ಅಥವ ಪ್ರತಿಕ್ರಿಯಾವ

ප්‍රජාත්‍මක ඇමධින, අම්ල ක්ලෝරයිඩ් හා ප්‍රතිත්වියා වී ද්‍රව්‍යීතියික ඇමධිඩ දෙයි.




4.1.3.4 ඇමේන හා නයිට්‍රොස් අම්ලය (NaNO_2/HCl) අතර ප්‍රතික්‍රියාව

ප්‍රාථමික ඇමයින, තයිටුස් අම්ලය හා ප්‍රතික්‍රියා කර ඩයැසේනියම් ලවණ දෙයි. ඇල්කිල් ඩයැසේනියම් ලවණ අස්ථායි බැවින් එවා වේගයෙන් තයිටුප්තන් වාසුව නිදහස් කරමින් ඇල්කොහොල බවට පරිවර්තනය වෙයි. තයිටුස් අම්ලය අස්ථායි වේ. එමතිසා එය ප්‍රතික්‍රියාව සිදු කරන අවස්ථාවේදී, NaNO_2 මත HCl හි කියාවෙන් සාදා ගනු ලැබේ.



4.2 අුමයිනවල හාස්මිකතාව

ඇලිගැරික ඇමධින භාස්මික වන අතර, ඒවායේ භාස්මිකතාව ඇමෙර්නියාවල භාස්මිකතාව භාසුසැදිය හැකි ය. ජලය බහිත අම්ල භාකාබාක්සීලික් අම්ල, ඇමධින ඒවායේ ලවණ බවට පරිවර්තනය කරයි. මේ ලවණ හයිඩුක්ස්සයිඩ් අයන සමඟ පහසුවෙන් ප්‍රතික්‍රියා කරමින් ඇමධිනය ප්‍රනර්ජනය කරයි.




4.2.1 ඇල්කොහොලොලට සාපේක්ෂව ඇමධිනවල හාස්මිකතාව

නයිට්‍රෝන්වල විදුත් - සාණතාව, මක්සිජන් වල විදුත් - සාණතාවට වඩා අඩු ය. එබැවින් නයිට්‍රෝන්වල එකසර ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රඛනය කිරීමේ තැවුරුව, මක්සිජන්වල ඒ නැවුරුවට වඩා වැඩි ය. අනෙක් අතර මක්සිජන්වලට වඩා අඩු විදුත් - සාණතාව හේතුවෙන්, නයිට්‍රෝන් පරමාණුවට මක්සිජන්වලට වඩා පහසුවෙන් දත් ආරෝපණයක් දැරිය හැකි ය. එබැවින් ඇමධිනයට සාපේක්ෂව ඇල්කිල්ඥැමෝනියම් අයනයේ ස්ථායිතාව, ඇල්කොහොලොලයට සාපේක්ෂව ඇල්කිල්මක්සෝනියම් අයනයේ ස්ථායිතාව වඩා වැඩි ය. එබැවින් ඇමධින, ඇල්කොහොලොලට වඩා හාස්මික වේ.

4.2.2 ප්‍රාථමික ඇලිගැටික ඇමධිනවල හා ඇනිලින්වල හාස්මිකතාව


ප්‍රාථමික ඇලිගැටික ඇමධින, ඇනිලින්වලට වඩා හාස්මික ය. ඇනිලින්වල නයිට්‍රෝන් මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල සම්පූර්ණක්තතාව මගින් ඇරෝමැටික වලය තුළ විස්ථානගත වී ඇත (4.1 රුපය). මේ නිසා එය ප්‍රෝටෝනයකට පහසුවෙන් ලබා ගත නොහැකි ය. මේ හේතුව නිසා ඇනිලින්, ප්‍රාථමික ඇලිගැටික ඇමධිනවලට වඩා අඩු හාස්මිකතාවක් පෙන්වයි.



4.1 රුපය ඇනිලින්වල සම්පූර්ණ ව්‍යුහ

4.2.3 ඇමධිඩ්වලට සාපේක්ෂව ඇමධිනවල හාස්මිකතාව


ඇමධිඩ්, ඇමධිනවලට වඩා අඩු හාස්මිකතාවෙන් යුතු ක්‍රියාව වේ. ඒ ඇමධිඩ් කාණ්ඩායේ නයිට්‍රෝන් මත ඇති ඉලෙක්ට්‍රෝන යුගල සම්පූර්ණක්තතාව මගින් කාබොනිල් කාණ්ඩායේ විස්ථානගත වන බැවින්, (4.2 රුපය) ඇමධිඩ්වල N මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලය තරම් පහසුවෙන් ප්‍රෝටෝනයකට ලබා ගත නොහැක.



4.2 රුපය ඇමධිඩ්වල සම්පූර්ණ ව්‍යුහ

4.3 ඇරෝමැටික බියැසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා


ඇනිලින් වැනි ඇරෝමැටික ඇමධින නයිට්‍රෝන් අම්ලය (NaNO_2/HCl) සමග ප්‍රතික්‍රියා කරවූ විට ඇරෝමැටික බියැසෝනියම් ලවණ දෙයි. ඒවා කාමර උෂ්ණත්වයේ දී වියෝගනය වී ගිනෝල දෙයි.



ඇරෝමැටික බියැසෝනියම් ලවණ, ඇලිගැටික බියැසෝනියම් ලවණවලට වඩා ස්ථායි ය. එබැවින් අඩු උෂ්ණත්ව යටතේ මේ ප්‍රතික්‍රියාව සිදු කෙරෙන විට ඇරෝමැටික බියැසෝනියම්

ලවණය නිනෝලය බවට පරිවර්තනය වීම මත්දනය කළ හැකි අතර, ඩයැසේෂ්නියම් ලවණය වෙන් කර ගත හැකි ය.

මේ නිසා ඇරෝමැරික ඩයැසේෂ්නියම් ලවණ පිළියෙල කර ගනු ලබන්නේ අඩු උෂ්ණත්වයේ දී ($0 - 5^{\circ}\text{C}$) තනුක HCl හෝ තනුක H_2SO_4 වැනි තනුක බතිජ අම්ලයක් හමුවේ ඇරෝමැරික ප්‍රාථමික ඇමැඹින ජලිය NaNO_2 දාවණයක් සමඟ පිරියම් කිරීමෙනි. මේ උෂ්ණත්ව යටතේ දී පවා ඩයැසේෂ්නියම් ලවණ සෙමෙන් වියෝජනය වන බැවින්, පිළියෙල කිරීම අවසන් වූ වහා ඩයැසේෂ්නියම් ලවණ දාවණ අවශ්‍ය ප්‍රතික්‍රියා සඳහා යොදා ගනු ලැබේ.




ඩයැසේෂ්නියම් ලවණ ප්‍රතික්‍රියා රාඛියකට භාජන වේ. ඒ ප්‍රතික්‍රියා කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ය. ඒවා නම් වෙනත් පරමාණුවකින් හෝ කාණ්ඩයකින් හෝ ඩයැසේෂ්නියම් කාණ්ඩය ප්‍රතිස්ථාපනය කරන ප්‍රතික්‍රියා හා ඩයැසේෂ්නියම් අයනය ඉලෙක්ට්‍රොනාකාමියක් (ඉලෙක්ට්‍රොනයිලයක්) ලෙස ක්‍රියා කර නයිටුපන් අඩංගු එලයක් ලබා දෙන ඇශ්‍රම් ප්‍රතික්‍රියා යනුවෙනි.


4.3.1 ඩයැසේෂ්නියම් කාණ්ඩය වෙනත් පරමාණුවකින් හෝ කාණ්ඩයකින් හෝ ප්‍රතිස්ථාපනය වන ප්‍රතික්‍රියා

4.3.1.1 ඩයැසේෂ්නියම් ලවණ හා ජලය අතර ප්‍රතික්‍රියාව

ඩයැසේෂ්නියම් ලවණවල ජලිය දාවණ රත් කළ විට නිනෝල සැදේ.




4.3.1.2 ඩයැසේෂ්නියම් ලවණ හා හයිපොගොස්පරස් අම්ලය (H_3PO_2) අතර ප්‍රතික්‍රියාව ඩයැසේෂ්නියම් ලවණ, හයිපොගොස්පරස් අම්ලය හා පිරියම් කළ විට ඩයැසේෂ්නියම් කාණ්ඩය $\text{H}_3\text{PO}_2/\text{H}_2\text{O}$ වෙන් ප්‍රතිස්ථාපනය වේ.




4.3.1.3 ඩයැසේෂ්නියම් ලවණ හා CuCl හා CuBr අතර ප්‍රතික්‍රියා

ඩයැසේෂ්නියම් ලවණ CuCl හෝ CuBr සමඟ ප්‍රතික්‍රියා කරවූ විට, අනුරුප ඇරෝමැරික හේලයිඩය සැදේ. කොපර්, (I) හේලයිඩය වෙනුවට කොපර් කුඩා හා හයිඩුපන් හේලයිඩය (Cu/HCl හෝ HBr) සමඟ ද මේ ප්‍රතික්‍රියාව සිදු කළ හැකි වේ.




4.3.1.4 බියැසේෂ්නියම් ලවණ හා CuCN අතර ප්‍රතික්‍රියාව

බියැසේෂ්නියම් ලවණ CuCN, සමග ප්‍රතික්‍රියා කරවු විට බියැසේෂ්නියම් කාණ්ඩය CN කාණ්ඩයෙන් ප්‍රතිස්ථාපනය වේ.



4.3.1.5 බියැසේෂ්නියම් ලවණ හා KI සමග ප්‍රතික්‍රියාව


බියැසේෂ්නියම් ලවණ KI සමග ප්‍රතික්‍රියා කරවු විට I විසින් බියැසේෂ්නියම් කාණ්ඩය ප්‍රතිස්ථාපනය කෙරේ.



4.3.2 බියැසේෂ්නියම් අයනය ඉලෙක්ට්‍රොනයිලයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියා

N මත දන ආරෝපණයක් දරන හෙයින් ඇරිල්බයසේෂ්නියම් අයනවලට ඉලෙක්ට්‍රොනයිල ලෙස ක්‍රියා කළ හැකි ය. ක්ෂාරීය තත්ත්ව යටතේ දී ඒවා ගිනෝල සමග ප්‍රතික්‍රියා කරයි.

බෙන්සීන් බියැසේෂ්නියම් ක්ලෝරයිඩ්, ජල්‍ය NaOH හමුවේ තැඹිලි පැහැති සංයෝගයක් දෙමින් ගිනෝල සමග ප්‍රතික්‍රියා කරන අතර, රතු පැහැති සංයෝගයක් දෙමින් (2 - නැජ්‍යෝල්) β-naphthol සමග ප්‍රතික්‍රියා කරයි.



ආක්‍රිත ග්‍රන්ථ

Morrison, R.T. and Boyd, R.N (2010) *Organic Chemistry*, Pearson


Solomons, T.W.G. and Eryhle C.B (2011) *Organic Chemistry* (John Wiley and sons Inc)

උපගුණ්රය

කබොක්සලික් අම්ලවල ව්‍යුත්පන්න (එස්ටර, අම්ල ක්ලෝරයිඩ් සහ ඇමයිඩ්) නාමකරණය

කබොක්සලික් අම්ලවල COOH කාණ්ඩයෙහි H පරමාණුව ඇල්කිල් කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය වීමෙන් කබොක්සලික් අම්ලවලින් විධිමත් ලෙස එස්ටර ව්‍යුත්පන්න වී ඇතැයි සැලකිය හැක. එබැවින් එස්ටරයෙහි නාමයෙහි අම්ලයේ නම සහ ඇල්කිල් කාණ්ඩයෙහි නම ද සඳහන් විය යුතු ය.

මෙම කරුණ නිදර්ශනය සඳහා සරල උදාහරණයක් ගතිමූ.



මෙම උදාහරණයට අනුව, එතනොයික් අම්ලයෙහි COOH කාණ්ඩයෙහි H පරමාණුව එතිල් (CH₂CH₃) කාණ්ඩයක් මගින් ප්‍රතිස්ථාපනය වී ඇත. එබැවින් එහි නම පහත පරිදි ව්‍යුත්පන්න කර ඇත.

අනුරුදු කබොක්සලික් අම්ලයේ නමෙහි -oic acid උපසර්ගය -oate මගින් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

එනම් ethanoic acid, ethanoate බවට පරිවර්තනය වේ.

COOH කාණ්ඩයෙහි H පරමාණුව වෙනුවට ප්‍රතිස්ථාපනය වූ ඇල්කිල් කාණ්ඩයෙහි නම කබොක්සලික් අම්ලයෙන් ව්‍යුත්පන්න වූ නමට ඉදිරියෙන් හිඛිසක් සහිතව යොදනු ලැබේ. මෙම උදාහරණයෙහි එය එතිල් වේ. එමතිසා එම එස්ටරයෙහි IUPAC නාමය ethyl ethanoate වේ.

උදාහරණ කිහිපයක් සලකා බලමු.

$ \begin{array}{c} \text{CH}_3\overset{\text{CH}_3}{\underset{\text{O}}{\text{CH}}}\overset{\text{CH}_2}{\underset{\text{ }}{\text{C}}}\overset{\text{O}_2\text{CH}_2\text{CH}_3}{\underset{\text{O}}{\text{C}}} \\ \text{5} \quad \text{4} \quad \text{3} \quad \text{2} \quad \text{1} \\ \text{CH}_3\text{CH}_2\text{CH}_2\text{CO}_2\text{CH}_2\text{CH}_3 \end{array} $		$\text{HO}-\overset{\text{4}}{\text{CH}_2}-\overset{\text{2}}{\text{C}}\equiv\overset{\text{2}}{\text{C}}-\overset{\text{1}}{\text{CO}_2\text{CH}_3}$
දිර්සනම කාබන් පරමාණු දාමය	C පරමාණු 5 - pent	C පරමාණු 4 – but
ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	oate	oate
ද්වීත්ව හෝ ත්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	නැත	2-yne
මානා හයිඩොකාබනයෙහි නාමය	pentane	but-2-yne
අම්ලයෙන් ව්‍යුත්පන්න වූ කාබන් දාමයට සම්බන්ධ වූ ආදේශක සහ ඒවායේ විකිරීම	3-oxo, 4-methyl	4-hydroxy
COOH කාණ්ඩයෙහි H පරමාණුව ප්‍රතිස්ථාපනය කරන අල්කිල් කාණ්ඩයෙහි නම	ethyl	methyl
IUPAC නාමය	ethyl 4-methyl-3-oxopentanoate	methyl 4-hydroxybut-2-ynoate

අම්ල හේලයිඩ සඳහා උදාහරණ කිහිපයක් සලකා බලමු. මේවා නම් කිරීමේ දී, අනුරැසි කබොක්සලික් අම්ලයේ **-oic acid** උපසර්ගය **-oyl halide** මගින් ප්‍රතිස්ථාපනය වේ.

$\begin{array}{c} \text{CH}_3 \\ \\ \text{CH}_3\text{CHCCH}_2\text{COCl} \\ \\ \text{O} \end{array}$	$\begin{array}{c} \text{CH}_3 \\ \\ \text{HO}-\text{CH}-\text{C}\equiv\text{C}-\text{COCl} \\ \\ \text{O} \end{array}$
දිර්සතම කාබන් පරමාණු දාමය	C පරමාණු 5 - pent
ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	oyl chloride
ද්‍රව්‍ය හෝ ත්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	නැත
මාත්‍රා හසිඹුකාබනයෙහි නාමය	pentane
අම්ලයෙන් වුයුත්පන්න වූ කාබන් දාමයට සම්බන්ධ වූ ආදේශක සහ එවායේ පිහිටීම	3-oxo, 4-methyl
IUPAC නාමය	4-methyl-3-oxopentanoyl chloride
	4-hydroxy
	4-hydroxypent-2-yne (2-pentyne)
	4-hydroxy-2-pentynoyl chloride

ඇමයිඩ සඳහා උදාහරණ කිහිපයක් සලකා බලමු. මේවා නම් කිරීමේ දී, අනුරැසි කබොක්සලික් අම්ලයේ **-oic acid** උපසර්ගය **-amide** මගින් ප්‍රතිස්ථාපනය වේ.

$\begin{array}{c} \text{CH}_3 \\ \\ \text{CH}_3\text{CHCHCH}_2\text{CONH}_2 \\ \\ \text{OH} \end{array}$	$\begin{array}{c} \text{CH}_3 \\ \\ \text{HO}-\text{C}-\text{C}\equiv\text{C}-\text{CONH}_2 \\ \\ \text{CH}_3 \end{array}$
දිර්සතම කාබන් පරමාණු දාමය	C පරමාණු 5 - pent
ඉහළම ප්‍රමුඛතාවක් ඇති ක්‍රියාකාරී කාණ්ඩය (ස්ථානය ද සමග)	amide
ද්‍රව්‍ය හෝ ත්‍රිත්ව බන්ධනය (ස්ථානය ද සමග)	නැත
මාත්‍රා හසිඹුකාබනයෙහි නාමය	pentane
අම්ලයෙන් වුයුත්පන්න වූ කාබන් දාමයට සම්බන්ධ වූ ආදේශක සහ එවායේ පිහිටීම	3-hydroxy, 4-methyl
IUPAC නාමය	3-hydroxy-4-methylhexanamide
	4-hydroxy, 4-methyl
	4-hydroxy-4-methylpent-2-ynamide
	4-hydroxy-4-methyl-2-pentynamide